

Ceylon Government Gazette

Published by Authority.

No. 5,928—FRIDAY, JUNE 19, 1903.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile.
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices	2095
Western Province	2033	Land Resumption Notices	—
Central Province	2045	Notices under Ordinance No. 1 of 1897	Suppl. & 2097
Northern Province	2047	Abstracts of Season Reports	211
Southern Province	2049	Notices under "The Forest Ordinance"	—
Eastern Province	2057	Sales of Arrack, Opium, and Toll Rents	2114
North-Western Province	2062	Miscellaneous Provincial and District Notices:—	—
North-Central Province	2064	Sales of Salt and Timber	2115
Province of Uva	2085	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	2087	Specifications under "The Irrigation Ordinance"	—

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,558, w. P

Colonial Secretary's Office,
Colombo, June 2, 1903.

ON Friday, July 17, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,676. Situation—Udugaha pattu of Siyane korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
13305	Weerasurikande	Timburagodaland	Jungle	0 1 8	30
13306	Do.	do.	do.	0 1 10	30
13307	Do.	Adawalapitiyalanda	Seven cocoanut plants 2 years old (encroachment by Ranatana-lage Appurala)	0 2 18	40
13308	Do.	Paragahatenna	Four cocoanut plants 3 years old (encroachment by W. Appu Singho)	0 1 26	30

Preliminary plan 11,696. Situation—Udugaha pattu of Siyane korale.
Claimant—Crown.

13361	Badawaddunna	Puwakgabahena	Jungle	0 0 14	20
13362	Badawaddunna	Puwakgahahena	One cocoanut tree 30 years old	0 0 6	30

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 11,664. Situation—Udugaha pattu of Siyane korale. Claimant—Crown.				
13259	Godagama	Pitiyakanda	Chena cleared by Wilaboda Achchige Bempy Appu	0	2 28	30
13260	Do.	do.	Forty cocoanut plants 2 years old (encroachment by Bempy Appu)	2	1 14	40
		Claimant—Wilaboda Achchige Bempy Appu.				
13261	Godagama	Pitiyakanda	Eleven cocoanut trees 20 years old	0	3 13	75
		Preliminary plan 11,726. Situation—Udugaha pattu of Siyane korale. Claimant—Jayakodi Arachchige Sarnalis.				
13456	Yatawaka	Talawattakandehena	Nine cocoanut plants 8 years old	2	2 0	40
		Claimant—Jayakodi Arachchige Brampy.				
13457	Yatawaka	Talawattakandehena	Five cocoanut plants 6 years old	1	0 22	40
		Preliminary plan 11,661. Situation—Udugaha pattu of Siyane korale. Claimant—Crown.				
13247	Nagoda	Halgahakumburalanda	Jungle	2	0 20	30
		Preliminary plan 11,663. Situation—Udugaha pattu of Siyane korale. Claimant—Crown.				
13256	Bopagama	Miyanwilakolahena	Cocoanut plants 2 years old (encroachment by Don Baron Appuhamy)	3	0 0	50
13257	Do.	Dambugahalanda	Forest	2	2 32	50
13258	Do.	do.	Cocoanut plants 3 years old (encroachment by Don Baron Appuhamy)	2	1 15	50
		Preliminary plan 11,667. Situation—Udugaha pattu of Siyane korale. Claimant—Crown.				
13263	Bopagama	Hampalandagahalanda or Alubogahalanda	Cocoanut plants 3 years old (encroachment by Don Baron Appuhamy)	3	0 20	50
13264	Do.	do.	Cocoanut plants 3 years old (encroachment by K. Davith Vedarala and others)	3	0 8	50
13265	Do.	do.	Fourteen cocoanut trees 20 years old (encroachment by Davit Vedarala)	0	1 10	80
13266	Do.	do.	Eight cocoanut plants 3 years old (encroachment by N. Appu Sinno)	1	0 0	50
13267	Do.	do.	Cocoanut trees 20 years old (encroachment by Davit Vedarala and others)	0	0 36	80
		Preliminary plan 11,735. Situation—Udugaha pattu of Siyane korale. Claimant—Crown.				
13506	Wattupitiwala	Yakadawalamukalana	Cocoanut plants 6 years old (encroachment by W. Daniel Appuhamy)	1	1 5	50
		Claimant—Newuhellage Bastian Appu.				
13507	Do.	Yakadawalamukalana or Millagahawatta	Cocoanut trees 25 years old	1	0 14	80
		Claimant—Crown.				
13508	Wattupitiwala	Yakadawalamukalana or Millagahawatta	Cocoanut plants 6 years old (encroachment by N. Bastian Appu)	1	2 7	50
		Claimant—T. Don Baron Appu.				
13509	Malatana	Nedungahawatta or Yakadawalamukalana	Cocoanut, jak, and arecanuts 15 to 30 years old	1	1 9	60
		Claimant—Sri Sumangala Nayaka Terunnanse.				
13510	Malatana	Nedungahawatta or Pinwatta	Cocoanut trees 30 years old	0	1 28	80
		Claimant—Crown.				
13511	Malatana	Yakkadawalamukalana	Jungle	1	2 6	40
13512	Do.	do.	Forest	0	1 9	40
13513	Do.	do.	Cocoanut plants 6 months old (encroachment by Juan Naide)	0	2 22	40
13514	Do.	do.	Chena cleared by Punchi Naide	0	1 36	40
13515	Do.	do.	Cocoanut plants 6 months old (encroachment by Pattiwaduge Ungu Naide)	0	0 36	40
13516	Do.	do.	Forest	2	2 31	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,558, W. P.

වර්ෂ 1903 ක්වු ජුනි මස 2 වෙනි දින කොළඹ

මහසෙනාධිපතිතුමාගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්කානේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩු*ම් නියෝගවල ප්‍රකාරව වර්ෂ 1903 ක්වු ජුනි මස 17 වෙනි දිනවූ සිතුරුද දවල් 120 කොලම් කම්මේරියේදී වෙන්දේසිකර විකුණනවි යෙදෙනවා ඇත.

සිතියම 11,676. පිහිටීම සියනාකෝරලේ උඩුගහපත්තුවේ. ගම—වීරසූරිකන්ද.

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිකත්තා.	අත්දම.	පවත්ගන්න	
				මහත. රු. ප.	ගණන. රු.
13305	නිඹුරගොඩලන්ද	ආණ්ඩුව	කැලේ	0 1 8	30
13306	එම	එම	එම	0 1 10	30
13307	අඹවලපිටියේලන්ද	එම	දුච්චරාද පොල්පොල 7, රක තුන්තුවේගේ අප්පුරු අල්ලන ඉඩම	0 2 18	40
13308	පරගහනැන්න	එම.	තුන්තුවේරාද පොල්ගස් 4, ඩඹලිවි. අප්පුසිංහෝ, අල්ලන ඉඩම	0 1 26	30
13361	සිතියම 11,696. පුටුක්ගහගේන	පිහිටීම, උඩුගහපත්තුවේ සියනාකෝරලේ. ආණ්ඩුව	කැලේ	0 0 14	20
13362	එම	කරණපේතිගේ ඛන්සියා	30 අච්චරාද පොල් ගස් 1ක්	0 0 6	30
13259	සිතියම 11,664. පිටියකන්ද	පිහිටීම සියනාකෝරලේ උඩුගහපත්තුවේ. ආණ්ඩුව	ගම—ගොඩගම. වැල්බොඩඅච්චිගේ බෙ මිපිඅප්පු එලිකරණ ගේන	0 2 28	30
13260	එම	එම	දුච්චරාද පොල්ගස් 40, බෙ මිපිඅප්පු අල්ලන ඉඩම	2 1 14	40
13261	එම	එම	වැල්බොඩඅච්චිගේ බෙ මිපිඅප්පු, විසිඅච්චරාද පොල්ගස් 11	0 3 13	75
13456	සිතියම 11,726. කල්වත්තෙකන්දගේන	උඩුගහපත්තුවේ සියනාකෝරලේ. පරකොඩිආරච්චිගේ සරි	ගම—සවවල. කේලිස්	8 අච්චරාද පොල්පොල 9	2 2 0 40
13457	එම	එමගේ මුම්පිඅප්පු	එම	6 එම 5	1 0 22 40
13247	සිතියම 11,661. ගල්ගහකුඹුරෙලන්ද	පිහිටීම සියනාකෝරලේ උඩුගහපත්තුවේ. ආණ්ඩුව	කැලේ	2 0 20	30
13256	සිතියම 11,663. මීගස්විලකොලගේන	සියනාකෝරලේ උඩුගහපත්තුවේ. ආණ්ඩුව	ගම—බෝපාගම. දුච්චරාද පොල්, දෙත් බා රෙත්අප්පු අල්ලන ඉඩම	3 0 0	50
13257	දඹුගහලන්ද	එම	කැලේ	2 2 32	50
13258	එම	එම	තුන්තුවේරාදදෙ පොල්, දෙත් බා රෙත්අප්පු අල්ලන ඉඩම	2 1 15	50
13263	සිතියම 11,667. ගම්පොල්ගහලන්ද නොගොත් අඵබෝගහලන්ද	ගේවාගම්කෝරලේ උඩුගහපත්තුවේ. ආණ්ඩුව	3 අච්චරාද, දෙත් බා රෙත් අප්පු අල්ලන ඉඩම	3 0 20	50
13264	සිතියම 11,667. ගම්පොල්ගහලන්ද නොගොත් අඵබෝගහලන්ද	සියනාකෝරලේ උඩුගහපත්තුවේ. ආණ්ඩුව	3 අච්චරාද පොල්, කේ. දුම් න් වෙදරු සහ හවත් අල්ලන ඉඩම	3 0 8	50
13265	එම	එම	20 අච්චරාද පොල්ගස් 14, දුම් න් වෙදරු අල්ලන ඉඩම	0 1 10	80
13266	එම	එම	3 අච්චරාද පොල්ගස් 8; ඇත්. අප්පුසිංහෝ, අල්ලන ඉඩම	1 0 0	50
13267	එම	එම	20 අච්චරාද පොල්, දුම් න් වෙදරු සහ හවත් අල්ලන ඉඩම	0 0 36	80
13506	සිතියම 11,735. සකඩවලමුකලාන	උඩුගහපත්තුවේ සියනාකෝරලේ. ආණ්ඩුව	ගම—වතුපිටිවල. හගඅච්චරාදදෙ පොල්, දති යෙල් අප්පු අල්ලන ඉඩම	1 1 5	50
13507	එම නොගොත් මිල්ල ගහවත්ත	නිපුන්හැල්ලගේ ඛස්ති සත්අප්පු	25 අච්චරාදදෙ මස පොල්ගස්	1 0 14	80
13508	එම	ආණ්ඩුව	හග අච්චරාද පොල්, ඇත්. ඛස්තිගත් අප්පුඅල්ලන ඉඩම	1 2 7	50

අංක.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා, නම—මාතලාන.	අයදුම්.	උඩවගන්ත්	
				මහත. ගණ.	රු.
13509	කැපුණ්ගහවත්ත නො කොන් සකඩවල මුත ලාන	ච්. දෙන බාරෙණදස්ස	15 සිට 30 අචිරුද පොල්, කොස් සහ පුවක්	1	1 9 60
13510	එම නොකොන් පිත්ත වත්ත	ශ්‍රීසුමිංගලනායකසෙරුව නාන්දේ	සිය අචිරුද පොල්	0	1 28 80
13511	සකඩවල මුතලාන	ආණ්ඩුව	කැලේ	1	2 6 40
13512	එම	එම	මුකලාන	0	1 9 40
13513	එම	එම	ගමාස් පොල්, ප්‍රවන්තයි දේ අල්ලන ඉඩම	0	2 22 40
13514	එම	එම	පුත්තියයිදෙ පුද්දකරන සේන	0	1 36 40
13515	එම	එම	ගමාස් පොල්, උතුරයිදෙ අල්ලන ඉඩම	0	0 36 40
13516	එම	එම	මුකලාන	2	2 31 50

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුල්ලක් නාන්දේගෙණද, විකිනීමේ නොදේසි ගැණ
විශාලිසයි ආණ්ඩුවේ ඒකකලක් නාන්දේගෙණද දැනගනට පුළුවන.

ගරුකර උතුමානවත්තන්දේ ආඥාවලස,
එ. රු. ඉ. මි. සර්ව,
මහසෙකුගැරිස් මහත.

No. 1,559, w. p.

Colonial Secretary's Office,
Colombo, June 8, 1903.

ON Tuesday, July 21, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up
for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms
authorized by Government.

Preliminary plan 7,430. Situation—Meda pattu, Hewagam korale.
Village—Udagama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
3109	Galapallehena	Crown	Jungle	5	3 26	30
3110	Galapallelanda	W. Tegis Appu and another	Partly jungle and 9 cocoa- nut trees 10 years old	1	2 1	50
3111	Galapallehena	Crown	Low jungle	1	2 17	30
3112	Delgahalanda	W. Tegis Appu	Old garden	1	0 0	50
3113	Galapallelanda	Gamage Ungappu	do.	3	0 34	50
3114	Hapugahahena	Crown	Jungle	4	2 23	30
3115	Do.	do.	do.	2	3 31	30
3116	Ranaianaellalanda	do.	Five cocoanut trees 16 years old	13	0 0	20
3118	Hapugahahena	do.	One cocoanut tree 15 years old	0	1 5	20
3119	Do.	do.	Jungle	6	0 36	30
3120	Do.	do.	do.	10	1 11	30
3121	Do.	do.	do.	4	2 17	30
3123	Hapugahawatta	B. Jora	Old garden	3	0 8	75
3125	Dawatagahakumbura	P. Joran Appu	Paddy field	0	1 14	80
3126	—	S. Michohamy	Old garden	0	0 22	50
3127	Alubogahalanda	R. Julis Appu	Fifteen jak trees 15 years old	1	0 2	20
V 361	Hikgahawatta	do.	Old garden	1	0 12	50
W 361	Irawallakumbura	do.	Paddy field	1	3 34	60
X 361	Gurulanekumbura	W. Tegis	do.	1	3 7	60
Y 361	Gurulanewatta	do.	Old garden	1	1 23	75
Z 361	Gurulanekumbura	Nilhamy and others.	Paddy field	2	0 22	70
B 362	Hikgahawatta	R. Julis	Old garden	0	2 19	30
C 362	Irawallakumbura	W. Nicholas Appu and others	Paddy field	1	0 11	60
D 362	Gurulanekumbura	D. Louis Appuhamy and others	do.	1	2 21	60
E 362	Hikgahawatta	B. Menchohamy and another	Old garden	0	1 27	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the
conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No 1,559, W. P.

වර්ෂ 1903 ක්වූ ජූනි මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් ප්‍රකාශ කළේය.

වස්තුවක් දීමට වංශාධිපති ආණ්ඩුවේ එස්.කලානිකාන්තයන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ කස. ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වර්ෂ 1903 ක්වූ ජූනි මස 21 වෙනි දින වූ අගතරුවාදා දවල් 12 ව කොළඹ කම්බේරියේදී විකුණන විට නොහොත් නිවැසිකරුන්ට ගෙවනු ලබන වටිනාකම වනුයේ:

සිතියම 7,430. පිහිටීම මැදපත්තුවේ හෙවත් මහලේ. ගම—ලඹගම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිකාය.	අන්දම.	පටන්ගන්න	
				මහත. අ. රු. ප.	ගහන. රු.
3109	ගලපල්ලයේන	ආණ්ඩුව	කැලේ	5	3 26 30
3110	ගලපල්ලයේන	ව නේගිස් අප්පු සහ කෙ නෙක්	කැලේ සහ අවුරුදු 10 වසස් පොල් ගස් 9	1 2 1	50
3111	ගලපල්ලයේන	ආණ්ඩුව	ලදකැලේ	1 2 17	30
3112	දෙල්ගලපල්ලයේන	ව නේගිස් අප්පු	පරණ වගාව	1 0 0	50
3113	ගලපල්ලයේන	ගමගේ ලඟප්පු	එම	3 0 34	50
3114	හපුගහගේන	ආණ්ඩුව	කැලේ	4 2 23	30
3115	එම	එම	එම	2 3 31	30
3116	රනගහදකළුපල්ලයේන	එම	පොල්ගස් 5, අවුරුදු 16 වසස් පොල්	13 0 0	20
3118	හපුගහගේන	එම	පොල්ගස් 1, අවුරුදු 15 පොල්	0 1 5	20
3119	එම	එම	කැලේ	6 0 36	30
3120	එම	එම	එම	10 1 11	30
3121	එම	එම	එම	4 2 17	30
3123	හපුගහගේන	බ තේරු	පරණ වගාව	3 0 8	75
3125	දවවගහකුඹුර	ප තේරුන් අප්පු	කුඹුර	0 1 14	80
3126	—	ස මිකොහාමි	පරණ වගාව	0 0 22	50
3127	අළුබෝගලපල්ලයේන	ර ජූලිය අප්පු	කොස්ගස් 15, අවුරුදු 15 වසස්	1 0 2	20
V 361	සීක්කහවත්ත	එම	පරණ වගාව	1 0 12	50
W 361	ඉරවල්ලකුඹුර	එම	කුඹුර	3 3 4	60
X 361	ඉරුලකකුඹුර	ව නේගිස්	එම	1 3 7	60
Y 361	ඉරුලකවත්ත	එම	පරණ වගාව	1 1 23	75
Z 361	ඉරුලකකුඹුර	නිල්කාමි සහ තවත්	කුඹුර	2 0 22	70
B 362	සීක්කහවත්ත	ර ජූලිය	පරණ වගාව	0 2 19	30
C 362	ඉරවල්ලකුඹුර	ව නකොලස් අප්පු සහ තවත්	කුඹුර	1 0 11	60
D 362	ඉරුලකකුඹුර	ද ලෝනිස් අප්පුකාමි සහ තවත්	එම	1 2 21	60
E 362	සීක්කහවත්ත	බ මෙත්තොහාමි සහ කෙ නෙක්	පරණ වගාව	0 1 27	100

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තමාන විකුණුම් කොන්දේසි ගැණ වස්තුවක් දීමට වංශාධිපති ආණ්ඩුවේ එස්.කලානිකාන්තයන් විසින් ප්‍රකාශ කළේය.

ගරුකරුගේ මානවකයන්ගේ ආශ්‍රය ලෙස,
එවරුන් ඉම් පර්න,
මහසෙනෙවිතුමා විසින්.

No. 1,560, W. P.

Colonial Secretary's Office,
Colombo, June 13, 1903.

ON Friday, July 24, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
			Preliminary plan 11,630.—Meda pattu of Hewagam korale. Village—Horegala.		
13013	Polonkanattewatta	Crown	Cocconut plants 5 years old	0 0 22	50
			Preliminary plan 11,647.—Meda pattu of Hewagam korale. Village—Yatawatura.		
13182	Hedawakagahalanda	Crown	Encroachment	0 0 4	20
13183	Do.	do.	Cocconut plants 1 to 6 years old (encroachment by L. Johanis)	2 0 34	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.
C 2

No. 1,560, W. P.

වර්ෂ 1903 ජූනි මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නිකුත් කළේය.

බස්නාහිර දිසාවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 24 වෙනි දිනවූ සිකුරුදා දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන හෝ නිවැරදිකර දෙනු ලබන ඉඩම්.

සිතියම 11,589. සේවාගමනේ මැදපත්තුව. අයිතිකම් නිකුත් කිරීම—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	පවත්ගන්න	
				මහත.	ගනන.
				අ. රු. ප.	රු.
13013	කොරගල	පොලොන්නකන්තවත්ත	පස්වැනි පොල්	0 0 22	50
13182	කවඳුර	සිතියම 11,647. සේවාගමනේ මැදපත්තුව.	අල්ලා තිබෙන ඉඩම	0 0 4	20
13183	එම	හැඩවකගලයේදී එම	අවුරුද්දේ සිට ගතවූ පොල්, ඇල්, කේතා නිස මිසින අල්ලාගත් හලදී	2 0 34	30

මේ ඉඩම් හැරුණු මැහිදුර කාරණා සර්වේසර්පතරුන් විසින් නිකුත් කළේය, විකිනීමේ කොන්දේසි හැරුණු බස්නාහිර දිසාවේ මහාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් නිකුත් කළේය.

ගරුකරු වන මහත්මයාණන්ගේ ආඥාවලට,

එවරුන් ඉම් කරන,
මහසෙනෙවිවරයා විසින්.

No. 1,561, W. P.

Colonial Secretary's Office,
Colombo, June 13, 1903.

ON Friday, July 24, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,697. Situation—Meda pattu of Siyane korale.
Village—Galgomuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
13373	Kondeniya	T. P. Sardiell	Deniya	0 2 16	30
13374	Do.	do.	do.	0 0 14	30
13375	Bulugahalanda	do.	Cacoanut plants one year old	0 1 6	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,561, W. P.

වර්ෂ 1903 ජූනි මස 13 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයා විසින් නිකුත් කළේය.

බස්නාහිර දිසාවේ ඒජන්තවරයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 24 වෙනි දිනවූ සිකුරුදා දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන හෝ නිවැරදිකර දෙනු ලබන ඉඩම්.

සිතියම 11,697. පිහිටීම සියහැරණේ මැදපත්තුව. ගම—කල්ගොඩුව.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිකුත් කිරීම.	අන්දම.	පවත්ගන්න	
				මහත.	ගනන.
				අ. රු. ප.	රු.
13373	කොන්දේනියා	පී. පී. සරදිසෙල්	දෙනියා	0 2 16	30
13374	එම	එම	එම	0 0 14	30
13375	බුලුගහලයේදී	එම	අවුරුද්දේ පොල්	0 1 6	50

මෙම ඉඩම් හැරුණු මැහිදුර කාරණා සර්වේසර්පතරුන් විසින් නිකුත් කළේය, විකිනීමේ කොන්දේසි හැරුණු බස්නාහිර දිසාවේ මහාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් නිකුත් කළේය.

ගරුකරු වන මහත්මයාණන්ගේ ආඥාවලට,

එවරුන් ඉම් කරන,
මහසෙනෙවිවරයා විසින්.

No. 1,562, w. P.

Colonial Secretary's Office,
Colombo, June 12, 1903.

ON Friday, July 24, 1903, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up to auction, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Preliminary plan 5,696. Name of Land.	Claimant—Crown. Description	Extent.			Upset Price per Acre. Rs. c.
				A.	R.	P.	
6815	Udawela	Kandagalahena	Jungle	1	2	33	10 0
6816	Do.	do.	do.	3	1	24	10 0
6817	Do.	Gallanahena	To be reserved in the midst of Crown jungle	1	2	14	—
6818	Do.	Kahatagahahenedeniya	Deniya	0	1	35	10 0
6819	Do.	Delgahawattepitakattiya	Chena	2	1	17	10 0
6820	Do.	Landewattehena	Jungle	9	1	28	10 0
R 327	Udawela	Claimants—Karannagodage Delgahawattekattiya	Tegis Appu and others. Planted land	0	2	6	10 0
K 346	Udawela	Preliminary plan 3,394. Claimants— Godearambewattekattiya	Karannagodage Don Sadiris and others. Jungle	1	1	23	10 0
6006	Udawela	Preliminary plan 5,450. Claimants— Galabodawattepitakattiya	Don William Tewerapperuma and others. Cleared land	0	1	19	10 0
6007	Udawela	Claimant—Crown. Kelegedarahena	Chena and jungle	0	1	38	15 0
6008	Do.	do.	do.	0	1	23	15 0
6088	Pinnagoda	Preliminary plan 5,470. Claimants— Liyangodahena	Edirisinhage Seneris and another. Planted land	1	0	34	25 0
6089	Pinnagoda	Claimant—Crown. Katuwattehena or Kanuwatte- hena	Jungle	0	3	18	15 0
6090	Do.	Panselewattepitakattiya	do.	0	3	2	15 0
10278	Yatiyana	Preliminary plan 2,586. Claimant—Crown. Maguruwelahenelanda	Jungle	2	0	18	15 0
6192	Yatiyana	Preliminary plan 5,494. Claimant—Crown. Etungahatenna <i>alias</i> Waduru- duwa	Jungle and deniya	6	2	21	15 0
5736	Yatiyana	Preliminary plan 8,254. Claimant—Crown. Wanduruduwedeniya	Deniya	3	0	33	10 0
5737	Do.	Etungahatennedeniya	do.	3	2	31	10 0
5738	Do.	Monakotumulledeniya (Miyana- kotumulledeniya	do.	1	3	34	10 0
5739	Do.	Delahenedeniya	do.	2	1	20	10 0
2155	Yatiyana	Preliminary plan 7,197. Claimant—Crown. Etungahatenna	Jungle	2	3	30	15 0
2156	Do.	do.	Deniya	0	3	4	10 0
8127	Helamba	Preliminary plan 2,247. Claimant—Crown. Millagahawattapitakattiya	Jungle	0	1	12	15 0
8149	Do.	Eliassekumburegodella	Deniya	0	0	24	10 0
6131	Gorakagoda	Preliminary plan 5,475. Claimant—Crown. Kalugalawattahenakattiya	Jungle	0	1	10	15 0
10305	Kitulgoda	Preliminary plan 11,002. Claimant—Crown. Imbulgahahenekele	Jungle	1	0	30	20 0
D 427	Wandurabbe	Preliminary plan 6,282. Claimants— Nadareyawatta	Johana Dassanaika and others. Garden	1	1	4	10 0
E 427	Wandurabba	Claimants—Heirs of the late J. A. Perera, Maha Mudaliyar. Tekkawatta	Garden	0	3	36	10 0
F 427	Do.	do.	do.	0	1	6	10 0
G 427	Do.	do.	do.	0	1	28	10 0
Situating in the Maha pattu north of the Pasdun korale east.							
Preliminary plan 3,254.							
A 301	Migahatenna	Claimants—Walagedara Sumangala Terunnanse on behalf of the trustees of Ratmale temple. Pinkumbura	Field	0	3	12	10 0
5449	Migahatenna	Preliminary plan 3,225½. Claimant—Crown. Galabodahenedeniya	Deniya	2	2	0	15 0
4880	Ratmale	Preliminary plan 3,166. Claimants—Uruliyanaage Don Siman and another. Indurupatwilepitakattiya	Field	0	3	21	10 0
4881	Ratmale	Claimant—Crown. Pansalehenekattiya	Scrub and deniya	2	2	20	12 50
U 253	Ratmale	Claimants—Uruliyanaage Sadris Appuhami and others. Godaparagaha-arawa	Field	0	3	34	30 0
V 253	Ratmale	Claimant—Sumangala Terunnanse on behalf of the trustees of the Ratmale temple. Pinkumbura	Field	1	1	0	30 0
4882	Do.	Pinkumburapitakattiya	do.	1	0	11	30 0
4884	Ratmale	Claimants—Uruliyanaage Don Siman and another. Indurupatwilahalakattiya	Field	0	3	11	10 0
Situating in the Maha pattu south of the Pasdun korale east.							

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs. c.
Preliminary plan 5,521. Claimant—Crown.						
6305	Kudaligama	Bulatwattakanda	Jungle	4	1 6	12 50
6306	Do.	do.	do.	4	3 6	17 50
6307	Do.	do.	do.	5	3 10	10 0
6308	Do.	do.	do.	4	0 4	12 50
6309	Do.	do.	do.	5	0 17	12 50
Preliminary plan 3,412. Claimant—Crown.						
6902	Ihala Naragala	Nedunelaokanda	Jungle	13	3 3	10 0
K 354	Do.	Gangabodalanda alias Mahaela-okanda	Owita	4	3 32	15 0
L 354 ¹ / ₄	Do.	do.	do.	1	0 8	20 0
L 354 ³ / ₄	Do.	do.	do.	1	1 29	20 0
6922	Do.	Rukgahalanda	Garden	1	1 20	25 0
Preliminary plan 11,265. Claimant—Crown.						
11449	Pahala Welgama	Polgahagodella	Chena	6	2 34	12 0
11450	Do.	do.	do.	12	3 0	12 0
11451	Do.	Berawakandedeniya	Deniya	0	2 30	10 0

Situated in the Gangaboda pattu of the Pasdun korale east.

N.B.—Lots R 327, D 427, E 427, F 427, G 427, A 301, 4,880 and 4,884 will be settled for certificates of quiet possession on payment of the usual fees.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,562, W. P.

විෂි 1903 ක්වු ජුනි මස 12 වෙනි දින කොළඹ
මහසෙනෙකාරීස්ථානයේසේසේ කන්තෝරුවෙදිස.

කුමාර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදේශනාදායකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධික ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1903 ක්වු ජුනි මස 24 වෙනි දිනවු සිකුරුදු දවල් 12³⁰ කපහර කවුචරියේදී වෙන්දේසිකර විකුනනව යෙදෙනවා ඇත.

සිතියම 5,696. ගම—උඩවෙල.

පවත්ගන්න

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.		පවත්ගන්න
				අ. රු. ප.	රු. ප.	
6815	කන්දකලුගේන	රාජසන්ධික	කැලස	1	2 33	10 0
6816	එම	එම	එම	3	1 24	10 0
6817	ගල්ලෙනගේන	එම	රාජසන්ධික කැලස සහ කහනම්	1	2 14	—
6818	කහවගහගේනදෙණිය	එම	දෙණිය	0	1 35	10 0
6819	දෙල්ගහවත්තෙපිටකම් විය	එම	සේන	2	1 17	10 0
6820	ලන්දවත්තෙගේන	එම	කැලස	9	1 28	10 0
R 327	දෙල්ගහවත්තෙකම්විය	කරන්තොටොඩගේ නේතිස් අප්පු සහ නවත් සිතියම 3,394.	වැවිලි ඉඩම	0	2 6	10 0
K 346	තොටොඩගේවත්තෙ කම්විය	කරන්තොටොඩගේ දෙණ සාදිරිස් සහ නවත් සිතියම 5,450.	කැලස	1	1 23	10 0
6006	කලුබොඩවත්තෙපිටකම් විය	දෙණ විලියම් කෙවරපොරුම සහ නවත්	මුඩුඹිම	0	1 19	10 0
6007	කැලේගෙදරගේන	රාජසන්ධික	සේන සහ කැලස	0	1 38	15 0
6008	එම	එම	එම	0	1 23	15 0
6088	ලියනතොටොඩගේන	සිතියම 5,470. ගම—පිත්තකොඩ. එදිරිසිංහගේ සෙනෙරිස් සහ තවත්	වැවිලි ඉඩම	1	0 34	25 0
6089	කඩුවත්තෙගේන නො තොත් කනුවත්තෙ ගේන	රාජසන්ධික	කැලස	0	3 18	15 0
6090	පන්සලවත්තෙපිටකම් විය	එම	එම	0	3 2	15 0
10278	මඟුරුවලගේතෙලන්ද	සිතියම 2,586. ගම—ගවිසන. රාජසන්ධික	එම	2	0 18	15 0
6192	ඇඹුකහකැන්ත, නො තොත් වදුරුදුව	රාජසන්ධික සිතියම 8,254.	එම සහ දෙණිය	6	2 21	15 0
5736	වදුරුදුවදෙණිය	රාජසන්ධික	දෙණිය	3	0 33	10 0
5737	ඇඹුකහකැන්ත දෙණිය	එම	එම	3	2 31	10 0

නො	ඉඩමේ නම.	අයිතියක් කිසිවය.	අන්දම.	පවත්ගන්න	
				මග. අ. රු. ප.	ගන. රු. ග.
5738	මොනකොටුමුල්ලෙදෙනිය (මොනකොටු මුල්ලෙදෙනිය)	රජසන්තක	දෙනිය	1 3 34	10 0
5739	ඇලගේතෙදෙනිය	එම සිතියම 7,197.	එම	2 1 20	10 0
2155	ඇටුනගහකැත්ත	රජසන්තක	කැලය	2 3 30	15 0
2156	එම	එම සිතියම 2,247. ගම—කැලම.	දෙනිය	0 3 4	10 0
8127	මිල්ලගහවත්තෙපිටකට්ටිය	රජසන්තක	කැලය	0 1 12	15 0
8149	එලියස්සේකුමුරෙගොඩැල්ල	එම සිතියම 5,475. ගම—ගොරකගොඩ.	දෙනිය	0 0 24	10 0
6131	කළුගලවත්තෙසේනකට්ටිය	රජසන්තක සිතියම 11,002. ගම—කිතුල්ගොඩ.	කැලේ	0 1 10	15 0
10305	ඉමුල්ගහසේනෙකැලේ	රජසන්තක සිතියම 6,282. ගම—වදුරඹුවෙ.	කැලේ	1 0 30	20 0
D 427	නාදරාවත්ත	සේනානාදසායකසහ තවත් වත්ත		1 1 4	6 0
E 427	කේසකවත්ත	ජේ. ඒ. ප්‍රේම මහමුදලියාන			
F 427	එම	ගේ උරුමකරුගේ	එම	0 2 36	3 50
G 427	එම	එම	එම	0 1 6	3 50
		එම	එම	0 1 28	3 50
පිහිටා තිබෙන්නේ උතුරුමහපන්තුවේ නැගෙනහිර පස්දම් කෝරළේය.					
A 301	පිත්තමුර	සිතියම 3,254. ගම—මිහගකැත්ත. වලගෙදර සුමනල තෙරුන්ව ගත්සේ, රත්මලේ පත්තලට සාහික	කුමුර	0 3 12	3 50
5449	ගලබොඩගේතෙදෙනිය	රජසන්තක සිතියම 3,166. ගම—රත්මලේ.	දෙනිය	2 2 0	15 0
4880	ඉදුරුපතුමලේ පිටකට්ටිය	උතුරුලියනගේ දෙත් සිමන් සහ තවත්	කුමුර	0 3 21	3 50
4881	පත්තලගෙස්සේකට්ටිය	රජසන්තක	පදුරසහ දෙනිය	2 2 20	12 50
U 253	ගොඩපරගහඅරව	උතුරුලියනගේ සාදිස්අප්පුහාමි සහ තවත්	කුමුර	0 3 34	30 0
V 253	පිත්තමුර	සුමන්ගල තෙරුන්වහනසේ, රත්මලේ පත්තලට අයිතිය	එම	1 1 0	30 0
4882	එම පිටකට්ටිය	එම	එම	1 0 11	30 0
4884	ඉදුරුපතුමලඉහලකට්ටිය	උතුරුලියනගේ දෙත් සිමන් සහ තවත්	එම	0 3 11	3 50
පිහිටා තිබෙන්නේ දකුණු මහපන්තුවේ නැගෙනහිර පස්දම්කෝරළේය.					
6305	මුල්ලවත්තෙකන්ද	රජසන්තක	කැලය	4 1 6	12 50
6306	එම	එම	එම	4 3 6	17 50
6307	එම	එම	එම	5 3 10	10 0
6308	එම	එම	එම	4 0 4	12 50
6309	එම	එම	එම	5 0 17	12 50
සිතියම 3,412. ගම—ඉහලනාරගල.					
6902	නැදුන්ඇලමිකන්ද	රජසන්තක	කැලය	13 3 3	10 0
K 354	ගලබොඩලක්ද නොහොත් මහඇලකන්ද	එම	මිට්ට	5 0 30	15 0
L 354½	එම	එම	එම	1 0 8	20 0
L 354¼	එම	එම	එම	1 1 29	20 0
6922	රුක්ගලකන්ද	එම	වත්ත	1 1 20	25 0
සිතියම 11,265. ගම—පහලවෙල්ගම.					
11449	පොල්ගහගොඩැල්ල	රජසන්තක	සේන	6 2 34	12 0
11450	එම	එම	එම	12 3 0	12 0
11451	බෙරවත්තදෙනිය	එම	දෙනිය	0 2 30	10 0

පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දම්කෝරළේ ගලබොඩපන්තුවේය.
 දැන්වීම.—R 327, D 427, E 427, F 427, G 427, A 301, 4880, 4884 යන ඉඩම්කට්ටිවලට දන්වැල් ගාස්තු වටමකක් අයකරනු ලැබේ. 11,239 සිතියමේ ලිඛිතව තිබෙන සියළුම ඉඩම්වල මිනිරන් තිබේ.
 මේ ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා සර්වේචර්ස්කරුල්ලන්හා සම්බන්ධ වන්නේය, මිනිනිමේ කොන්දේසි ගැන කළුතර දිස්ත්‍රික්කේ උපදේශනලක්කානසේගෙන්ද දැනගත හැකිවේ.

ගරුභර උතුරුමහපන්තුවේ ආඥාවලෙස,
 එවරුති ඉම් තර්න්,
 මහසෙනෙකාරිස් මම්හ.

No. 1,563, w. p.

Colonial Secretary's Office,
Colombo, June 17, 1903.

ON Friday, July 31, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan (Village plan).

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
2260	Udahamulla	Kekunagahawatta	Embuldeniyege Don David	Old garden	9 1 18	40
N.B.—This lot was disposed of on June 5, 1866, but the money due was not paid in full.						
Preliminary plan 4,662. Situation—Palle pattu of Hewagam korale.						
K 10	Battaramulla	Delgahakattiya	Crown	Jungle	0 2 39	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,563, W. P.

විෂි 1903 ක්වූ ජූනි මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙවුනාච්ඡන්දනාත්මයෙන් කන්තෝරුවේදීය.

විකුණාහිමි දිසාමේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාත්මයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරය වෂි 1903 ක්වූ ජූනි මස 24 වෙනි දිනවූ සිකුරුද දවල් 12ට කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර විකුණනවට හෝ නිවැරදිකරදෙව්ට යොදනවා ඇත.

සිතියම (ගමේ ජලානේ.) ගම—උඩතමුල්ල.

පවත් ගන්න

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිගන්වා.	අත්දම.	අ. රු. ප.	රු.
2260	කැකුනගහවත්ත	ඇඹුල්දෙහිගමේ දෙව් බේවිහි	පරණ වත්තක්	9 1 18	40
දැන්වීම.—මෙම ඉඩම 1866 අවුරුද්දේ ජූනි මස 5 වෙනි දින විකුණනවට යොදන තුළින් මුදල එකම පිටිමට ගෙවා නැත.					

සිතියම 4,662. දිහිවිම සේවාගම්කෝරලේ පල්ලේපත්තුව. ගම—බත්තරමුල්ල.

K 10 දෙල්ගහකම්පිග ආණ්ඩුව කැලේ 0 2 39 10

මෙම ඉඩම් කැණ වැහිදුර කාරණ සර්වේපර්ජනරුල්ලන්තාත්මයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිසාමේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාත්මයෙන්ද දැනගන්ව පුළුවන.

ගරුකර උතුමානත්මයෙන් ආඥාවලෙස,
එවරුහි ඉම් කරන්,
මහසෙනෙවුනාච්ඡන්දනාත්මය.

No. 1,564, w. p.

Colonial Secretary's Office,
Colombo, June 16, 1903.

ON Tuesday, July 28, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,914. Situation—Yatigaha pattu of Hapitigam korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
79½	Halugama	Kadurugahamullehena	Jungle cleared by Jagonis	0 2 37	— ^c
79½	Do.	do.	Jungle cleared by Horatalpedige Salunduwa	0 3 20	— ^c
Claimant—Chandrasekere Mudalihamy.					
79½	Panawala	Ehelagahawatta alias Halugan-kandewatta	Cocoanut plants 2 to 10 years old	2 3 20	80
Claimant—Kasturi Achchige Appusinna.					
79½	Arukgodā	Kandekumburepillewa	Thirty cocoanut plants 4 years old	4 1 12	60
Claimant—Crown.					
79½	Arukgodā	Kandekumburepillewa	Cocoanut plants about 1 year old	0 2 9	40
Preliminary plan 10,140. Situation—Udugaha pattu south in Hapitigam korale. Claimant—Crown.					
89 C	Henepola	Horagolla	Jungle	2 0 18	44
87 G	Do.	Kurukeppitiya	do.	2 1 29	45
89 D	Pohonnoruwa	Bogahalanda	do.	1 0 26	60

^c Rs. 500 per acre with mining rights, Rs. 40 without mining rights.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,564, W. P.

වෂ් 1903 ජූනි මස 16 වෙනි දින කොළඹ මහජනකාරීත්වයෙන් කන්තෝරුවේදී.

ව්‍යාපාරික වශයෙන් වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වෂ් 1903 ජූනි මස 28 වෙනි දිනට අගතරුවාදා දවල් 12ට කොළඹ කම්මරිදේදී වෙන්දේසි කර විකුණනු ලබන කෝ නිවැසිකරුවන්ට යෙදෙනවා ඇත.

සිතියම 9,914. පිහිටීම හාපිටිගම්කෝරලේ සම්පතකරුවේ. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	පවත්ගන්න	
				මහත. රු. ප.	ගණිත. රු.
79½	කළුගම	කඳුරුගමවල්ලේපෙන	කැලේ, ජයෝතිස් එලි කරපු ඉඩම	0 2 37	—*
79½	එම	එම	කැලේ, කොරනල්පේසි ගේ සෙලෙය්ට	0 3 20	—*
79½	පනාවල	අයිතිකම් කියවනා—විදුලේකර ඉහලගමවත්ත නොහොත් ගම ගත්කන්දෙවත්ත	දෙකේ සිටි දහස පොල් පැල	2 3 20	80
79½	අරුක්ගොඩ	අයිතිකම් කියවනා—කස්තුරිආවිච්චේ කන්දෙකුඹුරපිල්ලාව	අප්පුසිකද්දෙකු අවිරුදු සතර පොල් පැල 30	4 1 12	60
79½	එම	අයිතිකම් කියවනා—ආණ්ඩුව. කන්දෙකුඹුරපිල්ලාව	එක් අවිරුදු පොල්පැල	0 2 9	40
89C	සේනපොල	සිතියම 10,140. පිහිටීම හාපිටිගම්කෝරලේ දෙව්ගොල්ල	කැලේ	2 0 18	44
87G	එම	කුරුකැප්පෙට්ටියාව	එම	2 1 29	45
89D	පොහොත්තෝරුව	බෝගහලත්ද	එම	1 0 26	60

* මිනිරන් හැරීමේ ප්‍රයෝජනක් සමග අක්කරේක මිල රුපියල් 500යි, මිනිරන් හැරීමේ ප්‍රයෝජනක් සඳහා අක්කරේක මිල රුපියල් 40යි.

මේ ඉඩම් හැණි වැහිදුර කාරණා සර්වේශ්වර්තවත්වනාගේගෙන්ද, මිනිරන් කොන්දේසි හැණි වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගන්නට පුළුවන.

හරුහර උතුමානවත්තගේගෙන්ද ආඥාවලග,
එවර්ඩ් ඉම් කරන්,
මහජනකාරීත්ව මහත.

No. 1,565, W. P.

Colonial Secretary's Office,
Colombo, June 16, 1903.

ON Tuesday, July 28, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,635. Situation—Meda pattu of Hewagam korale.
Village—Pinnawala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
13022	Iddagahalanda	Crown	Jungle	3	0 19	40
13023	Do.	do.	Cocoanut plants 18 months old (encroachment by Thegis Appu)	0	2 10	35
13024	Do.	do.	Reservation along footpath	0	1 10	—
13025	Do.	do.	do.	0	0 20	—
13026	Do.	do.	Jungle	4	3 32	40
13027	Kahatagahalanda	do.	do.	2	1 10	40
13028	Puswelahenelanda	do.	do.	1	2 30	40
13028½	Do.	do.	Four cocoanut plants 6 months old	0	0 16	35

N.B.—The above lots are about ¼ mile from the Kelani Valley Railway line.

Preliminary plan 11,643. Situation—Hewagam korale.
Village—Owitagama.

13153	Alubogahalanda	Crown	Thirty cocoanut plants 4 months old (encroachment by N. Harmanis Appu)	3	2 12	25
13154	Do.	do.	Cocoanuts 2 years old and a jak 30 years old (encroachment by Salohamy)	0	1 16	30
13155	Do.	do.	Cocoanuts 6 months old, sweet potatoes, &c. (encroachment by Anelis and S. Kirineris)	1	2 12	25
13156	Do.	do.	Cocoanuts 6 months old, sweet potatoes, &c. (encroachment by A. Baronchi Appu and K. Silindahamy)	1	0 22	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Village—Pitipane.						
A 821	Galpottekele	Maturage Noris Appu	Cocoanut in jungle claimed by Noris	12	3 5	40
B 821	Do.	Kussiyage Neris Appu	Cocoanut and jak 10 to 18 years old	0	2 14	35
C 821	Do.	do.	Cocoanut 6 to 10 years old	2	1 0	30
D 821	Do.	Crown	Fifteen cocoanut trees 6 to 8 years old (encroachment by M. Siman)	0	3 4	25
Preliminary plan 11,643. Situation—Owitigama in Hewagam korale. Village—Pitipane.						
E 821	Galpottekele	Crown	Eight cocoanut trees 8 years old (encroachment by Matarage Noris Appu)	9	2 30	35
F 821	Do.	M. Hendrick	One cocoanut tree 10 years old and 2 arecanut trees	0	1 23	25
G 821	Do.	M. Juwanis Appu	Two cocoanut trees 15 years old and a few of one year and 2 old jak	0	2 4	25
H 821	Do.	M. Gironis and M. Peter	Two cocoanut trees 8 years old	0	3 10	25
K 821	Do.	Crown	Threshing floor (encroachment by M. Neris)	0	1 16	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,565, W. P.

වම් 1903 ක්වු ජුනි මස 16 වෙනි දින කොළඹ

මහසෙනෙවරයාගේ නියෝගයට අනුව

සේනාපති ජනරාල් මහතා විසින් ඉදිරිපත් කළ ප්ලාන් 11,643 වම් 1903 ක්වු ජුනි මස 28 වෙනි දිනට අගතරවාද දවල් 12ට කොළඹ කවිවෙරියේදී වෙන්දේසි කර විකුණන බව හෝ තීන්දු කරදීමට යොදනවා ඇත. සිතියම 11,635, පිහිටීම හේවාතමිකෝරලේ මැදපත්තුවේ. ගම—පිත්තල.

නො.	ඉඩමේ නම.	අයිතිකම්කරුගේ නම.	අන්දම.	පවත්ගන්න මහත. ගණන.		
				අ. රු. ප.	රු.	
13022	ඉදිදහනලත්ත	ආණ්ඩුව	කැලේ	3	0 19 40	
13023	එම	එම	දහඅට මස් පොල්පැල, හේ ගිස්අප්පු අලලන ඉඩම	0	2 10 35	
13024	එම	එම	අහිසාර අද්දර ඇර තිබෙන ඉඩම	0	1 10 —	
13025	එම	එම	එම	0	0 20 —	
13026	එම	එම	කැලේ	4	3 32 40	
13027	කහටහනලත්ත	එම	එම	2	1 10 40	
13028	පුස්වැල්ලොහේනලත්ත	එම	එම	1	2 30 40	
13028½	එම	එම	ගමස් වයස් පොල්පැල 4ක්	0	0 16 35	
දැනවීමයි.—ඉහත සඳහන්වන ඉඩම් කැලනිමැලි රේල්පාරේ සිට හැතැක්ම කාලක දුරට.						
සිතියම 11,643. පිහිටීම හේවාතමිකෝරලේ. ගම—පිත්තල.						
13153	අඵච්චනලත්ත	ආණ්ඩුව	හාරමස් වයස් පොල්පැල 30, ඇත්. හරමානිස් අප්පු අල්ලන ඉඩම	3	25	
13154	එම	එම	දුටුරුද පොල් සහ 30 අඩු රුදු කොස්සකක්	0	1 16 30	
13155	එම	එම	ගමස් පොල් සහ බහල, අවිකලීස් සහ ඇස්. කිරි හේරිස්	1	2 12 25	
13156	එම	එම	ගමස් පොල් සහ බහල, ඒ. බාරොන්හිඅප්පු සහ හේ. සිලිත්තොමි	1	0 22 20	
ගම—පිත්තල.						
A 821	ගල්පොත්තේකැලේ	මතුරහේ හෝරිස්අප්පු	කැලුවට ගිස පොල්	12	3 5 40	
B 821	එම	කුස්සියගේ නිරිස්අප්පු	දහ අවිරුද්දේ සිට දහඅට අවිරුද්දේ පොල් සහ කොස්	0	2 14 35	
C 821	එම	එම	6—10 අවිරුදු පොල්	2	1 0 30	
D 821	එම	ආණ්ඩුව	6—8 අවිරුදු පොල්ගස් 15, ඇම්. සිමන්අල්ලන ඉඩම	0	3 4 25	

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ නම.	අන්දම.	වටිනාකම මහක. ගණිත. අ. රු. ප. රු.
E 821	ගල්පොත්තොකැලේ	සිනියම් 11,643. පිහිටීම පෙරවැනම්කෝරලේ ඔව්විමම.	8 අවරුදු වසස් පොල්ගස් 8, මාකරගේ කෝරිස් අප්පු අල්ලන ඉඩම	9 2 30 35
F 821	එම	ඇම්. කෙන්නිස්	10 අවරුදු පොල්ගස් සහ පුවක්ගස් 2ක්	0 1 23 25
G 821	එම	ඇම්. ප්‍රවානිස්අප්පු	15 අවරුදු පොල්ගස් 2ද, එක්අවරුදු පොල්ගස් 8ක්ද, දුච්චුරු කොස් ගස් 4	0 2 4 25
H 821	එම	ඇම්. ගිරෝනිස් සහ ඇම්. පිට්ටි	අව අවරුදු පොල්ගස් 2ක් කමත, ඇම්. නිරිස්අප්පු අල්ලන ඉඩම	0 3 10 25
K 821	එම	ආණ්ඩුව		0 1 16 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්චකරුලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ට්වරුන්ගෙන්ද දැනගතව පුළුවන.

ගරුකර උතුම්වනවහන්සේගේ ආඥාව ලෙස,
එවරුර්ඞි ඉම් හර්ස්,
මහසෙකුකාරිස් මමක.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,952, C. P. Colonial Secretary's Office, Colombo, June 12, 1903.

ON Wednesday, July 29, 1903, at 12 noon, the Assistant Government Agent for the Nuwara Eliya District will put up to auction at his office in Nuwara Eliya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Kotmale division of the Nuwara Eliya District of the Central Province. Preliminary plan 2,537. Village—Panangammana. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
8074	Kethiganahena	W. P. Banda, Ratemahatmaya, Kotmale	Patana	1 0 36
8071	Do.	do.	do.	1 0 36
8070	Do.	do.	do.	1 0 36
8069	Do.	do.	do.	1 0 36
8062	Do.	do.	do.	1 0 36

Upset price,—Rs. 40 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Nuwara Eliya.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,952, C. P. මහසෙකුකාරිස් මහ 12 වෙනි දින කොළඹ

මහසෙකුකාරිස් උපජිවනලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහ 1903 ක්වු ජුලි මස 29 වෙනි දිනවූ බදදද දවල් 12ට නුවරඑලියේ නවවේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මෙම දිසාවේ නුවරඑලිය පලාතේ කොන්මලේ කොව්ඩාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි 5ක්. සිනියම් 2,537. මම—පනත්ගම්මත.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහක. අ. රු. ප. රු.
8074	කැතිගාහානේන	ඩබ්ලිවු. පී. බන්ඩා රචේමකන්මයා	පහත	1 0 36
8071	එම	එම	එම	1 0 36
8070	එම	එම	එම	1 0 36
8069	එම	එම	එම	1 0 36
8062	එම	එම	එම	1 0 36

අක්කරයක් රුපියල් 40 බැගින්ය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්චකරුලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ නුවරඑලියේ උපජිවනලත්තාන්සේගෙන්ද දැනගත ගැනීමේ.

ගරුකර උතුම්වනවහන්සේගේ ආඥාව ලෙස,
එවරුර්ඞි ඉම් හර්ස්,
මහසෙකුකාරිස් මමක.

No. 1,953, C. P.

Colonial Secretary's Office,
Colombo, June 12, 1903.

ON Tuesday, July 28, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udasiya pattu of the Matale south district of the Central Province.
Preliminary plan 5,115. Village—Udangomuwa.

Claimant.—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
13655	Leliambemukulana	Mr. J. Burmester	Jungle about 50 years of age	0 1 0

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,953, C. P.

වම් 1903 ක්වු ජුනි මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස් උත්තරායයේ කන්තෝරුවේදිග.

මෙම ධනාම මාතලේ උපරිස්ථාන උත්තරායයේ විසින් මෙහි පහත සඳහන් වෙහ ආණ්ඩුව සත්කම ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 28 වෙනි දිනවු අභ්‍යන්තර දෙපාර්තමේන්තුවේ 120 මාතලේ කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මෙම ධනාම මාතලේ දකුණුපාරායේ උඩසිතපත්තුවේ කොඳිසේ පිහිටා තිබෙන බිම්කැබලි 1යි.

සිතියම 5,115. ගම—උඩවකොඩුව. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. අ. ර. ප.
13655	උරුමකරුකලාප	ජේ. බාර්මිස්ටර් උත්තරාය	වයස අවුරුදු පහකක් පමණ ඇති කැපලේ	0 1 0

අක්කරයක වටිනාකම රුපියල් 20යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ස් උත්තරායයේගෙන්ද විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා මාතලේ උපරිස්ථාන උත්තරායයේගෙන්ද දුකකන්නව පුවත.

ගරුකර උතුමානවහන්සේගේ ආඥාවලෙස,

එවරුහි ඉම් කරන්,
මහසෙනෙවුකාරිස් මමත.

No. 1,954, C. P.

Colonial Secretary's Office,
Colombo, June 12, 1903.

ON Thursday, August 6, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at the Pallegama dispensary, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,762.—Laggala Pallesiya pattu of Matale east.

Village—Pallegama. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12860	Karandamulamukalana	H. Lansuwa	Forest	3 2 36	15
12861	Do.	do.	do.	1 2 21	15

Preliminary plan 4,915.—Laggala Pallesiya pattu of Matale east.

Village—Leloya. Claimant—Crown.

13134	Kamburawagaha-aswedduma	Pallegedera Menikrala	Open land suitable for paddy	0 1 37	10
13195	Do.	do.	Jungle or young forest	3 0 33	10
13198	Bnngpitiya	Leloyagedara Appuhami, late Korale Arachchi	Chena 5 to 10 years and open land	1 3 0	10

Preliminary plan 4,434.—Laggala Pallesiya pattu of Matale east.

Village—Pallegama. Claimant—Nil.

11820	Atulantotawela	Pallemnilegedara Menik- rala	Paddy field	0 2 2	15
11821	Do.	do.	Jungle said to be suitable for paddy	0 0 17	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,954, C. P.

වර්ෂ 1903 ජූනි මස 12 වෙනි දින කොළඹ මහසෙනසුනාරීජයග්‍රන්ථාංශයේ කන්දෝරුවේදී.

මෙම දිනට මාතලේ උපළුපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1903 ජූනි මස 6 වෙනි දිනට මාතලේ දිනට දවල් 12ට පල්ලේගමු හිස්පැත්තරිදී වෙන්දේසිකර එකතුකර ගෙනදෙනවා ඇත.

සිතියම 4,762. මාතලේ නැගෙනහිර පලාතේ ලත්ගල පල්ලේසියපත්කරුව. ගම—පල්ලේගම.

අයිතිකම කිසිවක්—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරයා.	අන්දම.	මහත. ගනන.	රු.
12860	කරදමලමුකලාන	එච්. ලොස්සුමා	කැලාව	3	2 36 15
12861	එම	එම	එම	1	2 21 15

සිතියම 4,915. මාතලේ නැගෙනහිර පලාතේ ලත්ගල පල්ලේසියපත්කරුව. ගම—පල්ලේගම. කම්පවගහඅස්වැද්දුම පල්ලේගෙදර මැනිකරුල වි ගොසිකැනව සැක

13194	එම	එම	න පිටිවනිය	0	1 37 10
13195	එම	එම	කැලාව යොහොන් පුත් මුකලාන	3	0 33 10
13198	බහගේපිටිය	ලේල්මයේගෙදර අප්පුනාමි හිටපු කෝරලේ ආරච්චි	වංස අවුරුදු 5ක් කො. කොන් දහගක් ඇති හෙත බිම	1	3 0 10

සිතියම 4,434. මාතලේ නැගෙනහිර පලාතේ ලත්ගල පල්ලේසියපත්කරුව. ගම—පල්ලේගම. මෙම ඉඩම් වලට අයිතිකම කිසිවක් නැත.

11820	ඇතුලත්කොට්ටේපල	පල්ලේමුල්ලේගෙදර මැනිකරුල	කඹුර	0	2 2 15
11821	එම	එම	විංගාසිකැනව සැක නවාග කියන කැලේ	0	0 17 15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡර්කරුලුපත්කරුන්ගේද, විකිනීමේ කොන්දේසිය ගැණ කාරණා මාතලේ උපළුපත්කරුන්ගේද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකන්සේගේ ආඥාවලෙස,
එවරුම් ඉම් තරුන්,
මහසෙනසුනාරීජ වම්ක.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 417, N. P.

Colonial Secretary's Office,
Colombo, June 12, 1903.

ON Thursday, July 30, 1903, at 12 o'clock noon, the Government Agent for the Northern Province will put up to auction, at his office in Jaffna, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Punkari, &c., divisions of the Jaffna District of the Northern Province.

Preliminary plan 2,738. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
9678	Alankeny	V. Sellar	Scrub jungle	1	0 32	10
Preliminary plan 2,773.						
9851	Ponnaveley	M. Tillayar	Scrub jungle	2	0 22	10
9852	Do.	—	Tobacco garden	0	0 4	10
9853	Do.	—	do.	0	0 12	10
Preliminary plan 2,777.						
9869	Kollakurichy	N. Kadiran	Scrub jungle	2	2 15	10
9870	Do.	—	Tobacco garden	0	2 24	10
Preliminary plan 2,674.						
9525	Madduvilnadu	H. Elyatamby	Jungle	7	0 25	10
Preliminary plan 2,589.						
9261	Nallur	H. Sellappah	Scrub	0	3 21	10
Preliminary plan 2,707.						
9591	Chittankurichy	H. Muttar	Waste land	3	1 2	10
9592	Do.	do.	Paddy field	6	0 26	10
Preliminary plan 2,700.						
9576	Karavetty	Alvar Nagappan	Waste	6	2 14	10

Lot	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent A. R. P.	per Acre. Rs.
9850	Manippay	Preliminary plan 2,772. Dr. J. B. Scott, M.D.	Gravel pit	0 3 0	240
9603	Vaddukkoddai	— Preliminary plan 2,713.	—	0 0 11	20
1523	Karampakam	— Preliminary plan 420.	Tank	0 2 15	10
9810	Madduvil	— Preliminary plan 2,757	Paddy field	0 0 30	50
9811	Do.	V. Paramu	Waste	0 3 30	10
9812	Do.	—	Paddy field	0 2 22	50
9578	Tanankilapu	— Preliminary plan 2,701.	Paddy field	0 0 9	50
9579	Do.	—	do.	0 0 36	50
2726	Musalai	Preliminary plan 885. S. Namasivayam	Tank	0 0 15	20

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Jaffna.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 417, N. P.

கொலோனியல் சர்க்கரித்தார் ஆபீசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு 12 ந் உ.

1903 ம் ஆண்டு ஆடிமாதம் 30 ந் தேதி, வியாழக்கிழமை பகல் 12 மணியளவில் யாழ்ப்பாணத்தில் தன் ஆபீசில் வடமாகாணத்து கவர்ணமேந்து ஏசன் நவர்களால் இடையிடையிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகள், அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற்குறி விந்கப்படும்.

20 காணித்துண்டுகள், வடமாகாணத்து யாழ்ப்பாண மூன்றாண்டுகள் பூநகரி முதுவிய பகுதிகளிலிருக்கின்றன.

பிளான இலக்கம் 2,738. உரிததானி—முடி.

இல.	குறிச்சி.	கேள்வீக்காரரின் பெயர்.	விவரம்.	ஏக்கரொன் அக்கு பாணிப்பு விலை.	
				விசாலம். ஏ. அ. ப.	லீசாவம். பாணிப்பு விலை.
9678	ஆலங்கேணி	வ. செல்லா	பறுகுசாடு	1 0 32	10
		பிளான இலக்கம் 2,773.			
9851	பொன்னுலவனி	மு. தில்லையா	ஷே	2 0 22	10
9852	ஷே	—	புகையிலத்தோட்டம்	0 0 4	10
9853	ஷே	—	ஷே	0 0 12	10
		பிளான இலக்கம் 2,777.			
9869	கொல்லகுறிச்சி	நா. கதிரன்	பறுகுசாடு	2 2 15	10
9870	ஷே	—	புகையிலத்தோட்டம்	0 2 24	10
		பிளான இலக்கம் 2,674.			
9525	மட்டுவீல்நாடு	க. இளையதம்பி	காடு	7 0 25	10
		பிளான இலக்கம் 2,589.			
9261	நல்லூர்	க. செல்லப்பா	பறுகு	0 3 21	10
		பிளான இலக்கம் 2,707.			
9591	சித்தனகுறிச்சி	க. முத்தா	தரிசு	3 1 2	10
9592	ஷே	ஷே	நெல்வயல்	6 0 26	10
		பிளான இலக்கம் 2,700.			
9576	கரவேட்டி	ஆ. நாகப்பன்	தரிசு	6 2 14	10
		பிளான இலக்கம் 2,772.			
9850	மாணிப்பாய்	டாக்டர் ஸ்கொட்	மக்கிக்கிடங்கு	0 3 0	240
		பிளான இலக்கம் 2,713.			
9603	வட்டுக்கோட்டை	மு. ஆறுமுகம்	ஷே	0 0 11	20
		பிளான இலக்கம் 420.			
1523	கரம்பகம்	—	குளம்	0 2 15	10
		பிளான இலக்கம் 2,757.			
9810	மட்டுவீல்	—	நெல்வயல்	0 0 30	50
9811	ஷே	வே.பரமு	தரிசு	0 3 30	10
9812	ஷே	—	நெல்வயல்	0 2 22	50
		பிளான இலக்கம் 2,701.			
9578	தனங்கிழப்பு	—	ஷே	0 0 9	50
9579	ஷே	—	ஷே	0 0 36	50
		பிளான இலக்கம் 885.			
2726	பீசாலை	ச. நமசிவாயம்	குளம்	0 0 15	20

இக்காணிகளைப்பற்றிய விபரங்களை சேர்வையர் ஜெனரல்துரை அவர்களிடத்திலும் விந்பனலின் கொந்திசைப்பற்றி யாழ்ப்பாணம் கவர்ணமேந்து ஏசன் அத்துரை அவர்களிடத்திலும் கேட்டறியலாம்.

மகோத்தமர் அவர்களினது கட்டணபின்படி,

ஏவெறட்டும் தூர்ண்,
இராசாங்க விசிறர்.

No. 418, N. P.

Colonial Secretary's Office,
Colombo, June 12, 1903.

ON Wednesday, July 15, 1903, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up to auction, at his office in Vavuniya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Vavuniya south division of the Mullaitivu District of the Northern Province.

Lot.	Village.	Preliminary plan 1,610. Claimant—Crown.		Extent. A. R. P.
		Name of Applicant.	Description.	
5992	Ramiankallu	M. Kachchu Marikayar	Abandoned field	4 0 34
5993	Do.	M. Chavulai	do.	4 0 19
5995	Do.	—	Garden land	3 1 1
5996	Do.	A. Kappudaiyar	Abandoned field	4 0 6
5997	Do.	A. Asanamarikayar	Paddy field	4 0 10
5999	Do.	M. Ussan	do.	4 1 26
6000	Do.	A. Mirasaibu	do.	4 0 8
Preliminary plan 2,758. Claimant—Crown.				
9813	Chinnakkulam	Aiyampillai Pandaram	Jungle	3 0 33
9816	Do.	do.	do.	5 1 14
Preliminary plan 2,759. Claimant—Crown.				
9817	Chinnachippikkulam	Usanvava Allapichchai	New clearing	1 2 25

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaitivu.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 418, N. P.

கொலோனியல் சர்க்கரித்தார் ஆபிசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு ஜூன் 12 ந் உ.

1903 ம் ஆண்டு ஆடிமாதம் 15 ந் தேதி, வவுனியாவில் தன் ஆபிசில் வட மாகாணத்து முல்லைத்தீவு கவர்ணமேந்து உதவி ஏசன்மரவர்களால் இத்தனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவு பண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏவத்திற்குறி விற்கப்படும்.

10 காணித்துண்டுகள், வட மாகாணத்து முல்லைத்தீவு முஸ்திரிக்கின் வவுனியா தெற்குப் பகுதியிலிருக்கின்றது. பினான் இலக்கம் 1,610. உரித்தாளர்—முடி.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	வீபரம்.	விசாலம். ஏ. டூ. ப.
5992	இராமியன்கல்லு	மு. கச்சுமரக்காயர்	பாண்வயல்	4 0 34
5993	ஷெ	மு. சவலை	ஷெ	4 0 19
5995	ஷெ	—	தோட்டநிலம்	3 1 1
5996	ஷெ	அ. கப்புடையார்	பாண்வயல்	4 0 6
5997	ஷெ	அ. அசனாமரக்காயர்	வயல்	4 0 10
5999	ஷெ	மு. உசன்	வயல்.	4 1 26
6000	ஷெ	அ. மீராசாய்பு பினான் இலக்கம் 2,758.	வயல்	4 0 8
9813	சின்னக்குளம்	அ. பண்டாரம்	காடு	3 0 33
9816	ஷெ	ஷெ பினான் இலக்கம் 2,759.	காடு	5 1 14
9817	சின்னசிப்பிக்கூளம்	உசன்வாவா அல்லாப்பிச்சை	புதிதாய்த்திருத்திய காடு	1 2 25

தரிப்புவினை ஏக்கர் ஒன்றுக்கு ரூபா 10.
இக்காணிகளைப்பற்றிய மேலதிகமான விபரம் சர்வேயர் ஜெனரல்துரை யவர்களிடத்திலும் விந்பனவின் கொந்தி சைப்பற்றி முல்லைத்தீவு முஸ்திரிக்கி உதவி ஏசன்மரவரையவர்களிடத்திலும் கேட்டறிந்துகொள்ளலாம்.
மகோத்தமரவர்களினது கட்டளையின்படி,
எவெறட் இம் தூர்ண்,
இராசாங்க விசிதர்.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

Lease of a Plumbago Land.

NOTICE is hereby given that on Monday, August 3, 1903, at 1 P.M., the Assistant Government Agent, Matara, will put up to public auction, at his office at Matara, the lease of the right to dig plumbago in the under-mentioned Crown land supposed to contain plumbago for a period of one year, on conditions which can be ascertained at the Matara Kachcheri. The upset price and the additional rental will be as given below :—

Cadastral plan 33.

Lot.	Name of Land.	Extent. A. R. P.	Situation.
105	Paragahadeniya	0 1 8	Beralapanatara in Morawak korale

Upset price,—Rs. 450 per lot.
Additional rental,—Re. 1 per acre.

Matara Kachcheri,
May 23, 1903.

J. O'K. MURTY,
Assistant Government Agent.

මහිරන් ඉඩමක බදු විකිණීම.

මහිරන් තිබෙනවාය කියා කල්පනාකර තිබෙන මෙහි පහත සඳහන්කරණ රාජසන්තක ඉඩමේ මහිරන් හැරීමට අවුරුද්දක බද්ද මාතර කම්මේරියෙන් සොයා දැනගන්නා කොන්දේසිව මාතර උපළුපත්කරුන්ගෙන් විසින් වසි 1903 ක්වූ අගෝස්තු මස 8 වෙනි දින වූ දවල් 1ට මාතර කම්මේරියේදී වෙන්දේසිකර විකුණනවා ඇත. තක්සේරු මිල සහ වැඩිපුර බදු මුදලත් පහත සඳහන් කරන ලද වේ.

ගම—බෙරලපනාතර මොරොවක්කෝරලේ.

සිතියමේ නෝමර්.	බිම්කැබැල්ලේ නෝමර්	ඉඩමේ නම.	බිම්තරම. අ. රු. ප.
ලංකාමැතිමේ නෝමර් 33නේ සිතියම	105	පරගහදෙනිය	0 1 8

තක්සේරු මිල රුපියල් 450යි.
වැඩිපුර බදු මුදල අක්කරයකට රුපියලක් බැගින්.
වසි 1903 ක්වූ මැසි මස 23 වෙනි දින මාතර කම්මේරියේදීය.

ජේ. ඕ'ගේ. මර්ටි,
උපළුපත්කරුන්.

No. 1,395, S. P.

Colonial Secretary's Office,
Colombo, June 3, 1903.

ON Monday, July 20, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eight allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 2,243

Lot.	Name of Land.	Village.	Description.	Extent. A. R. P.
3218	Landehena	Urugamuwa	Chena	1 2 8
3218½	Do.	do.	Garden	1 1 16
3219	Do.	do.	Chena	6 1 30
3220	Suriagahahena	do.	do.	4 2 36

Preliminary plan 4,685

13034	Radagewatta	Urugamuwa	Garden	0 1 26
13035	Damaniagahawatta	do.	do.	0 2 21
13036	Galetembewatta	do.	do.	0 0 36
13046	Godellehena	do.	Chena	1 1 35

Upset price,—From Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,395, S. P.

වසි 1903 ක්වූ ජූනි මස 8 වෙනි දින කොළඹ

මහසෙනෙකාරියේ උත්තරාංශයේ කන්දේරුවේදීය.

දකුණු දිසාවේ මාතර පලාතේ උපළුපත්කරුන්ගෙන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වසි 1903 ක්වූ ජූනි මස 20 වෙනි දින වූ දවල් 1ට මාතර කම්මේරියේදී වෙන්දේසිකර විකුණනවාය අයදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලබොඩපත්තු කොවිට්ටාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 8ක්.

සිතියම 2,243.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
3218	ලන්දහේන	උරුගමුව	භේන	1 2 8
3218½	එම	එම	වත්ත	1 1 16
3219	එම	එම	භේන	6 1 30
3220	සූරියගහහේන	එම	එම	4 2 36
සිතියම 4,685.				
13034	රදගේවත්ත	උරුගමුව	වත්ත	0 1 26
13035	දම්නියගහවත්ත	එම	එම	0 2 21
13036	ගලකැම්බවත්ත	එම	එම	0 0 36
13046	ගොඩැල්ලහේන	එම	භේන	1 1 35

තක්සේරු මිල අක්කරයකට රුපියල් 10කේ සිට රුපියල් 100ක් දක්වා ඉඩමේ ගැටියටය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචාර්පනරුලුත්තරාංශයේගෙන්ද, ජනිතීම් කොන්දේසි ගැණ මාතර උපළුපත්කරුන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර උග්‍රමානවත්තයේගේ ආඥාව ලෙස,

එවරුඩි ඉම් කර්න්,
මහසෙනෙකාරියේ වම්ක.

No. 1,396, s. p.

Colonial Secretary's Office,
Colombo, June 2, 1903.

ON Wednesday, July 15, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up for sale or settlement, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Eighty-one allotments of land situated in the Weligam korale division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A.	R. P.
Preliminary plan 4,711.					
13219	Gallandadeniya	Udukawa	Swamp	0	3 38
13220	Indikadahena	do	Garden	0	0 38
13221	Do	do	Tea and citronella	0	3 28
13222	Indikadahena or Horaketigoda-mukalana	Udukawa and Akurugoda	Forest	23	1 19
13224	Usgodakele	do	Citronella	0	1 33
13225	Do	do	do	0	2 16
13226	Do	do	do	2	2 19
13227	Indikadahena	do	do	7	3 33
13228	Horaketigoda	do	do	0	0 38
13229	Do	do	do	0	2 21
13230	Horaketigodadeniya	do	Swamp	0	3 8
13232	Horaketigodapitakattiya	do	Citronella	0	0 18
13233	Do	do	do	0	0 33
13223 $\frac{1}{2}$	Usgodakele or Horaketigoda-mukalanawatta	do	Jak	0	2 32
13223 $\frac{1}{2}$	Usgodakele or Horaketigoda-mukalanawattadeniya	do	Deniya	0	0 24
Preliminary plan 1,564.					
796	Minuwanwila-owita	Sulutanagoda	Owita	0	2 5
797	Do	do	do	0	2 10
801	Guruwaliya-owita	do	do	1	1 9
823	Itahengodellehena	Warakapitiya	Jungle	11	0 38
826	Itahengodella	Sulutanagoda	Cleared land	0	3 29
Preliminary plan 1,191.					
9424 $\frac{1}{2}$	Pokunamullehena	Ganagama	Chena	2	1 10
9424 $\frac{1}{2}$	Do	do	Citronella	0	0 20
Preliminary plan 4,745.					
13404	Nakandagoda	Malimada	Jungle	18	1 33
Preliminary plan 3,113.					
6945	Dolosgodahena	Midigama	Jungle	14	2 27
6947	Katukurunduketiya and Mulanegoda	do	Paddy field	30	1 15
M 276	Napiritaketiya	do	Jungle	0	1 29
N 276	Katukurunduketiya	do	do	1	0 0
Preliminary plan 4,640.					
A 491	Perikolawila	Midigama	Field	0	2 20
B 491	Do	do	do	2	3 16
12818	Do	do	do	1	2 11
Preliminary plan 476.					
Z 119	Delgabawila	Mudugamuwa	Field	2	2 34
Preliminary plan 4,752.					
13457	Galgatgodahena	Kotawila	Citronella	0	2 29
13458	Do	do	Jak	0	1 30
13460	Kapuhentuduwa	do	Citronella	0	2 6
13461	Do	do	Chena	2	3 35
13462	Do	do	Citronella	0	0 20
13463	Do	do	Cocoanuts	0	2 18
13464	Do	do	Chena	4	1 15
Preliminary plan 3,484.					
8356	Mediagahawatta	Sulutanagoda	Jak	0	0 23
Preliminary plan 561.					
4417	Mangiragoda	Kiyanduwa	Jungle	0	2 32
4421	Dintiyakanatta	do	Garden	0	3 28
4422	Mihitiyawahena	do	Citronella	1	2 4
4426	Gahalakoladeniyahena	Akuressa	do	3	0 6
4427	Do	do	do	0	3 16
4428	Do	do	do	0	1 32
4429	Beligahadeniyahena	do	do	0	2 9
4430	Do	do	do	0	2 22
4431	Do	do	do	0	2 17
4434	Do	do	Low jungle	1	0 0
4435	Do	do	do	0	2 27
4436	Do	do	do	0	2 21

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				R.	P.
Preliminary plan 4,709.					
A 493	Godagampitiyadeniya	Marambe	Deniya	0	0 36
B 493	Godagampitiyawatta	do	Jak	1	0 34
R 493	Mahapanwila or Nadiligodahena-wila	do	Field	2	1 2
D 494	Migahakumbura	do	do	1	3 27
E 494	Hindeniya	do	do	1	1 8
R 495	Puwakgahawila	do	Swamp	4	2 0
Preliminary plan 6,452.					
J 556	Diganedeniya	Malimmada	Deniya	1	0 31
Preliminary plan 1,589.					
1147	Dehigahaowita	Pallala	Cocoanuts	1	1 27
1149	Gamachchigepathiranagewatta	do	do	4	0 30
1150	Galkeduwagewatta	do	do	1	0 15
1151	Patiranagewatta	Kohunugamuwa	do	0	2 26
1153	Kohunakumbura	do	Field	0	3 8
1154	Ambagahakumbura	do	do	2	2 33
1156	Uswatta	Mudugamuwa	Garden	1	2 35
1157	Wanigewatta	Weligama	do	0	3 9
1160	Kekiriwatta	do	do	0	2 9
Preliminary plan 6,525.					
17611	Kebedduwagewatta	Miruppa	Garden	0	3 35
Preliminary plan 6,521.					
17549	Hettigehena or Nalawankandahena	Padilibokmaduwa	Jungle	1	2 13
17550	Talgastuduawatta	do	Cocoanuts	0	2 5
17551	Malawankandahena	do	Jungle	2	0 8
Preliminary plan 6,461.					
17335	Kitulagodahena	Hallala	Jungle	4	0 11
17336	Do	do	do	0	0 10
Preliminary plan 6,490.					
17412	Panatiyankandahena	Penatiyana	Jungle	4	0 27
17413	Bawalpotahena	do	do	10	0 38
17414	Katadolahena	Hallala	do	5	0 12
17415	Bawalpotahena or Katadolahena	do	do	6	2 35
17416	Ih-ladeniyaowita	do	Garden	0	2 36
17417	Pitakoratuwawatta	do	do	0	2 0
17418	Do	do	do	0	0 13
Preliminary plan 6,492.					
17420	Welikumburegodahena	Hallala	Citronella	2	1 10

Lot 13,222 is advertised with mining rights.

Upset price,—From Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,396, S. P.

වර්ෂ 1903 ක්‍රි.ව. මස 2 වෙනි දින කොළඹ
මහනෙලුකාරිපුරයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපරිපත්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කම
ඉඩම් ආණ්ඩු විකුණුවලට ප්‍රකාරයට වර්ෂ 1903 ක්‍රි.ව. මස 15 වෙනි දින වැඩිදුරටත් 1 ව මාතර කම
වෙරිසේදී වෙහෙර දෙසින් විකුණුවට ගෙදෙවනා වූවා.

දකුණු දිසාවේ මාතර පලාතේ වැලිගමකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 81ක්.
සිතියම 4,711.

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහඟ. අ. රු. ප.
13219	ගංඳුන්දෙකිය	උඩුකම	මඩුබිම	0 3 38
13220	ඉදිකඩ සහන	එම	වත්ත	0 0 38
13221	එම	එම	තේ සහ පැතිරී	0 3 28
*13222	එම කොතොත් ගොරකැව්ගොඩ			
	මුහුණ	එම සහ අකුරුගොඩ	කැලේ	23 1 19
13224	උස්ගොඩකැලේ	අකුරුගොඩ	පැතිරී	0 1 33
13225	එම	එම	එම	0 2 16
12226	එම	එම	එම	2 2 19
13227	ඉදිකඩගොන	එම	එම	7 3 33
13228	ගොරකැව්ගොඩ	එම	එම	0 0 38
13229	එම	එම	එම	0 2 21
13230	එම දෙකිය	එම	මඩුබිම	0 3 8
13232	ගොරකැව්ගොඩ පිටකව්ව	එම	පැතිරී	0 0 18
13233	එම	එම	එම	0 0 33

* කැබලි 13222 මෙහි විකිනීමට ප්‍රසිද්ධ කර තිබෙන්නේ මැතිස් සහ මිනිර. ගැරීමට අයිතිවාසිකමක්
ඇතුළත්.

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	රෙගු. අ. රා. ප.
13223½	උස්ගොඩකැලේ නොහොත් මුක්කලානවත්ත	අකුරුගොඩ	කොස්	0 2 32
13223½	එම දෙකින	එම	දෙකින	0 0 24
796	මිනුවන්පිලිමිටි	සිතියම 1,564.	මිනුව	0 2 5
797	එම	සුඵතනගොඩ	එම	0 2 10
801	ඉරුවලියමිටි	එම	එම	1 1 9
823	ඉතහේන්ගෙ.ඩැල්ලහේන	වර්තාපිටිය	බැඳ්ද	11 0 38
826	ඉතහේනගොඩැල්ල	සුඵතනගොඩ	එල්කරපු ඉඩම	0 3 29
		සිතියම 1,191.		
9424½	පොකුනමුල්ලහේන	ගහේනම	හේන	2 1 10
9424½	එම	එම	පැහිරි	0 0 20
		සිතියම 4,745.		
13404	තාකන්දගොඩ	මාලිමුව	බැඳ්ද	18 1 33
		සිතියම 3,113.		
6945	දොලොස්ගොඩහේන	මිදිනම	එම	14 2 27
6947	කපුකුරුඳුකැපිත සහ මුලහේන	එම	කුඹුර	30 1 15
	ගොඩ	එම	බැඳ්ද	0 1 29
M 276	කැපිටිතකැපිත	එම	එම	1 0 0
N 276	කපුකුරුඳුකැපිත	එම		
		සිතියම 4,640.		
A 491	පැන්කොලමිල	මිදිනම	කුඹුර	0 2 20
B 491	එම	එම	එම	2 3 16
12818	එම	එම	එම	1 2 11
		සිතියම 476.		
Z 119	දෙල්ගහමිල	මුදුගමුව	එම	2 2 34
		සිතියම 4,752.		
13457	ගල්ගත්ගොඩහේන	කොටමිල	පැහිරි	0 2 29
13458	එම	එම	කොස්	0 1 30
13460	කපුකුරුඳුකැපිත	එම	පැහිරි	0 2 6
13461	එම	එම	හේන	2 3 35
13462	එම	එම	පැහිරි	0 0 20
13463	එම	එම	පෙල්	0 2 18
13464	එම	එම	හේන	4 1 15
		සිතියම 3,484.		
8356	මැහිකහවත්ත	සුඵතනගොඩ	කොස්	0 0 23
		සිතියම 561.		
4417	මත්තිරගොඩ	කැපුකුමුව	බැඳ්ද	0 2 32
4421	දික්කොකහත්ත	එම	වත්ත	0 3 28
4422	මිනිපියාමේහේන	එම	පැහිරි	1 2 4
4426	ගහලකොලදෙකිනහේන	අකුරුසහ	එම	3 0 6
4427	එම	එම	එම	0 3 16
4428	එම	එම	එම	0 1 32
4429	බෙලිගහදෙකිනහේන	එම	එම	0 2 9
4430	එම	එම	එම	0 2 22
4431	එම	එම	එම	0 2 17
4434	එම	අකුරුසහ	සුඵබැඳ්ද	1 0 0
4435	එම	එම	එම	0 2 27
4436	එම	එම	එම	0 2 21
		සිතියම 4,709.		
A 493	ගොඩගමපිටියදෙකින	පැරකි	දෙකින	0 0 36
B 493	ගොඩගමපිටියවත්ත	එම	කොස්	1 0 34
R 493	මහපන්විල නොහොත් නදිලි	එම	කුඹුර	2 1 2
	ගෙ.ඩ.හේනමිල	එම	එම	1 3 27
D 494	මිහනකුඹුර	එම	එම	1 1 8
E 494	හීන්දෙකින	එම	මඩමිම	4 2 0
R 495	පුවත්ගහමිල	එම		
		සිතියම 6,452.		
J 556	දිකහෙදෙකින	මාලිමුව	දෙකින	1 0 31
		සිතියම 1,589.		
1147	දෙහිගහමිටි	පලල්ල	පොල්	1 1 27
1149	ගැට්ටිහේපතිරනගොඩත්ත	එම	එම	4 0 30
1150	ගල්කැබුට්ගොඩත්ත	එම	එම	1 0 15
1151	පතිරනගොඩත්ත	කොකුඹුර	එම	0 2 26
1153	කොහුනකුඹුර	එම	කුඹුර	0 3 8
1154	අඹගහකුඹුර	එම	එම	2 2 33
1156	උස්වත්ත	මුදුගමුව	වත්ත	1 2 35
1157	මනිහේවත්ත	මාලිමුව	එම	0 3 9
1160	කැකිරිවත්ත	එම	එම	0 2 9

නො.	ඉඩමේ නම.	ගව.	අක්ෂර.	මහ. රු. ප.
17611	කැබැඳිදුමගෙවන	සිතියම 6,525. මුරුපිට සිතියම 6,521.	වත්ත	0 3 35
17549	ගෙවිලිගෙවන ගොනොගොස් තලවත්තකන්දගෙවන	පැදිලිකොක්කේදුම එම	බැඳිදු පොල්	1 2 13
17550	තලවත්තකන්දගෙවන	එම	බැඳිදු	0 2 5
17551	තලවත්තකන්දගෙවන	සිතියම 6,461.		2 0 8
17335	කිතුලගොඩගෙවන	තල්ලල	එම	4 0 11
17336	එම	එම	එම	0 0 10
		සිතියම 6,490.		
17412	පැනවිටකන්දගෙවන	පැනවිටත	එම	4 0 27
17413	බවල්පතාගෙවන	එම	එම	10 0 38
17414	තලවත්තකන්දගෙවන	තල්ලල	එම	5 0 12
17415	බවල්පතාගෙවන ගොනොගොස් කට දෙලගෙවන	එම	එම	6 2 35
17416	ඉහලදෙකිඹව	එම	වත්ත	0 2 36
17417	පිටකොටුවවත්ත	එම	එම	0 2 0
17418	එම	එම	එම	0 0 13
		සිතියම 6,492.		
17420	වැලිකුඹුරගොඩගෙවන	තල්ලල	පැනවිට	2 1 10

කක්කේරුමුල් අක්කරයක් රුපියල් 10 ක් සිට රුපියල් 100 දක්වා ඉඩමේ කැපීමට.
මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්ස්කරුල්ලන්ගෙන් අධිකාරියට විකිනීමේ කොන්දේසි ගැන
මහරු උපදිස්සුන්ගෙන් අධිකාරියට විකිනීමට පුළුවන.
වරාහරු උතුරු මහනුවර පිහිටි ආකුටලොස,
එවරුර්ඩ් ඉම් හර්ස්,
විගේසකුකාරිස් වමන.

No. 1,397, S. P.

Colonial Secretary's Office,
Colombo, June 12, 1903.

ON Friday, July 31, 1903, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Fifty-three allotments of land situated in the Wellaboba and Talpe pattu divisions of the Galle District of the Southern Province.

Preliminary plan 6,110.—Malawenne, Wellaboda pattu.
Applicant—M. Babunhami.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
15751	Weralugaselabedda	—	Jungle	24 0 23	30
		Applicant—W Issan Appu and Lyris Silva.			
U 542	Delgahabedde	Maduweguruge Isan and others	Jungle	2 0 10	30
V 542	Do.	—	do.	1 0 24	30
W 542	Do.	—	do.	3 1 5	30

Preliminary plan 1,659.—Batapola, Wellaboda pattu.
Applicant—Nil.

2080	Marnarugoda	—	Owita	0 0 23	20
		Applicant—Nil.			
		Preliminary plan 6,218.—Karadeniya, Wellaboda pattu.			
		Applicant—Handaridewa Carolis.			
16354	Galkanda	—	Jungle	1 2 10	40
D 547	Keenagabatotakoratuwa	Handaridewa Lando	Garden	0 0 25	40

Preliminary plan 947.—Karadeniya, Wellaboda pattu.
Applicant—Nil.

Y 384	Polgabaduwabedde	—	Jungle	0 0 31	40
L 384	Ginigalkoratuwa	P. H. Singa and others	Owita	0 1 28	20
		Applicant—Nil.			
		Preliminary plan 5,865.—Karadeniya, Wellaboda pattu.			
		Applicant—B. Babiyase.			
14636	Gurubebilekanda-addarawatta	P. H. Babiyase	Garden	0 1 34	30
		Applicant—Nil.			
14637	Gurubebilekanda-addarawatta	H. H. Samichcho	Garden	0 3 10	30
14639	Do.	P. H. Isa	do.	0 3 13	30

Preliminary plan 6,159.—Karadeniya, Wellaboda pattu.
Applicant—Kaluwahakuru Pinda.

15933	Punchi-inweltenneudawatta	Kaluwahakuru Pinda	Garden	0 3 24	30
-------	---------------------------	--------------------	--------	--------	----

Preliminary plan 2,111.—Kataduwa, Wellaboda pattu.
Applicant—Nil.

2702	Walekaliduwa	Tuduwege Dingiappu and Pallege Hiyani	Garden	1 0 20	10
2710	Indinnekaanda-addarakoratuwa	Ambanaguruge Hendrick de Silva	do.	0 1 9	10
2713	Koraspanagodakanda-addara	Tuduwege Andris	do.	1 0 5	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 6,152.—Hegoda, Wellaboda pattu.						
Applicant—V. de Silva Gunawardane.						
15899	Nugahawatta or Pahambiya- godawatta	V. de Silva Gunawardane	Cleared chena	0	2 18	30
Preliminary plan 2,117.—Pinikahena, Wellaboda pattu.						
Applicant—Nil.						
2728	Pahalawatatanekumbure- punchiduwa	Ruppuge Siyadoris	Owita	0	0 24	10
2729	Pahalawatatanekumbure- deniya	—	Deniya	0	1 37	10
2730	Do.	—	do.	0	1 28	10
2731	Wallabendikanda-addarawatta	Adirian Suriarachchi	Abandoned garden	0	3 8	10
Preliminary plan 6,273.—Pinikahena, Wellaboda pattu.						
Applicant—Oralias.						
16500	Dolakumburedeniya or Wa- goda-addarathalawe	Pinikahenagamage Oralias	Garden	0	1 16	10
Preliminary plan 6,186.—Polgahawila, Wellaboda pattu.						
Applicant—Nil.						
Y 544	Kande-elawatta	P. M. Thepanis	Garden	0	3 13	10
Preliminary plan 6,187.—Polgahawila, Wellaboda pattu.						
Applicant—Nil.						
G 545	Dola-addarawatta	Kukulge Adrian	Garden	0	1 8	10
P 545	Panudangahaduwa	—	Open land	0	0 34	10
16056	Radawalwaturawa	—	Swamp	2	3 22	10
16057	Do.	—	do.	3	0 24	10
16058	Do.	—	do.	3	2 29	10
16059	Do.	Sipkaduwekumarage Don Abensa de Silva	do.	2	0 4	10
16060	Do.	do.	do.	3	0 3	10
16061	Do.	do.	do.	2	1 29	10
16062	Do.	do.	do.	1	2 12	10
16063	Do.	do.	do.	2	1 39	10
Polgahawila.						
16065	Radawalwaturawa	—	Swamp	2	2 26	10
16066	Do.	—	do.	2	3 26	10
16067	Do.	—	do.	2	0 13	10
16068	Do.	David D. S. Suriya-arachchi	do.	1	3 13	10
16069	Do.	Endris de Silva Abeysiri Guna- wardana	do.	2	3 20	10
16070	Do.	Don David Suriya-arachchi	do.	1	2 15	10
16071	Do.	D. E. de S. Gunawardana	do.	2	1 32	10
16072	Do.	do.	do.	4	0 0	10
16074	Bambaraikadeowita	P. Salman de Silva and others	Owita	0	1 36	10
16075	Do.	do.	do.	0	1 28	10
16076	Do.	do.	do.	3	0 0	10
16077	Radawalwaturawa	D. Owiniis and others	Swamp	0	0 38	10
16078	Do.	do.	do.	0	3 27	10
16079	Do.	—	do.	0	3 38	10
16080	Do.	—	do.	0	1 20	10
C 546	Bambaraikadeowita	P. M. Salman	Owita	3	2 35	10
D 546	Do.	do.	do.	0	1 35	10
16081	Kandaelawaturawa	—	Swamp	0	1 30	10
Preliminary plan 4,932. Kodagoda—Talpe pattu.						
Applicant.—Dangamuradage Babanis.						
14156	Dangamuwekanda	—	Jungle	6	0 12	50
Applicant.—Kodagodagamage Ado.						
14157	Dangamuwekanda	—	Jungle	8	1 8	50

Lots 14,156 and 14,157 are supposed to contain plumbago, and are advertised with mining rights.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,397, S. P.

වර්ෂ 1903 නවු ජුනි මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙවිතුමාගේ අත්සනින්

දකුණු දිසාවේ මහජනනායකවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්දර්ශන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට අනුව වර්ෂ 1903 නවු ජුනි මස 31 වෙනි දින වූ සිකුරුදු දවල් 12ට පාලලු කඩ වර්ග 53 වෙන්දේසි කර තිබුණිත් සහ තිබිය හැකි වනු ඇත.

දකුණු දිසාවේ ගම් පලාතේ වැල්ලඹොඩ සහ නල් පොත්තුවල පිහිටා තිබෙන බිම් 53.

සිතියම 6,110. මලවැන. වැල්ලඹොඩ පත්තුව. ඉල්ලුම්කාරයා—ඇම්. ඩබ්ලිව්. ඩබ්ලිව්.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	පවත්වන්න	
				අ. රු. ප.	රු.
15751	වෙරළතෙත් 3 ට්වැද්ද	—	කැලේ	24	0 23 30
U 542	දෙල්ගහඬු 4 ද්ද	චාදු ගුරුගේ ඉසක් සහ වෙන අය	එම	2	0 10 30
V 542	එම	—	එම	1	0 24 30
W 542	එම	—	එම	3	1 5 30
2080	සිතියම 1,659. බවපොල. වැල්ලඹොඩ පත්තුව. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	—	බිච්ච	0	0 23 20
16354	සිතියම 6,218. කරන්දෙනිය. වැල්ලඹොඩ පත්තුව. ඉල්ලුම්කාරයා—ඉලන්දුරිදේව කොත්ඡිස්.	—	කැලේ	1	2 10 40
D 547	ගල් පොත්තුව	—	වත්ත	0	0 25 40
V 384	සිතියම 947. කරන්දෙනිය. වැල්ලඹොඩ පත්තුව. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	—	කැලේ	0	0 31 40
Z 384	පොල්ගහඬු 4 ද්ද	පී. එච්. සිත්තා සහ වෙන අය	බිච්ච	0	1 28 20
14636	සිතියම 5,865. කරන්දෙනිය. වැල්ලඹොඩ පත්තුව. ඉල්ලුම්කාරයා—බී. ඩබ්ලිව්. ඩබ්ලිව්.	—	වත්ත	0	1 34 30
14637	ඉරුමුල්ල පත්තුවේ ඉඩම්	පී. එච්. බ්ලිසා	වත්ත	0	1 34 30
14639	එම	මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	එම	0	3 10 30
15933	එම	පී. එච්. අයිසා	එම	0	3 13 30
2702	සිතියම 6,159. කරන්දෙනිය. වැල්ලඹොඩ පත්තුව. ඉල්ලුම්කාරයා—කළුමනකරු පිත්ත.	—	වත්ත	0	3 24 30
2710	සිතියම 2,111. කපුටු, වැල්ලඹොඩ පත්තුව. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	—	වත්ත	1	0 20 10
2713	දෙල්ගහඬු 4 ද්ද	ගුඩුවගේ සිත්තා සහ වෙන අය	එම	0	1 9 10
15899	ඉදිකකන්ද අද්දර කර	අමානගුරුගේ හෙක්කිරික් ද සිල්වා	එම	1	0 5 10
2728	කොරපොතොඩකන්ද අද්දර	ගුඩුවගේ එක්කිරික්	එම	0	2 18 30
2729	සිතියම 6,152. හැගොඩ, වැල්ලඹොඩ පත්තුව. ඉල්ලුම්කාරයා—සු. ද සිල්වා ගුනවර්දන.	—	එලිකරපු හේන	0	2 18 30
2730	සිතියම 2,117. පිහිකහන, වැල්ලඹොඩ පත්තුව. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	—	දෙකිය	0	0 24 10
2731	පහලවෙහෙකුඹුර පුත්ත	රුජ්ජගේ සිත්තා සහ වෙන අය	දෙකිය	0	1 37 10
16500	දෙල්ගහඬු 4 ද්ද	—	එම	0	1 28 10
Y 544	දෙල්ගහඬු 4 ද්ද	අද්දරගේ සුරිසආරච්චි	අත්පැරපු වත්ත	0	3 8 10
G 545	සිතියම 6,273. පිහිකහන, වැල්ලඹොඩ පත්තුව. ඉල්ලුම්කාරයා—ම. ජයසිංහ.	—	වත්ත	0	1 16 10
P 545	දෙල්ගහඬු 4 ද්ද	පිහිකහනගේ ම. ජයසිංහ	වත්ත	0	3 13 10
16056	සිතියම 6,186. පොල්ගහඬු 4 ද්ද, වැල්ලඹොඩ පත්තුව. මෙම ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.	—	වත්ත	0	1 8 10
16057	කහදඳුලුවත්ත	කුඹුරගේ අද්දර	බුඩුබිම	0	0 34 10
16058	එම	—	වෙල	2	3 22 10
16059	එම	—	එම	3	0 24 10
16060	එම	—	එම	3	2 29 10
16061	එම	සිත්තා සහ වෙන අය	එම	2	0 4 10
16062	එම	ද සිල්වා	එම	3	0 3 10
16063	එම	—	එම	2	1 29 10
16064	එම	—	එම	1	1 12 10
16065	එම	—	එම	2	1 39 10

නො.	ඉල්ලුම්කාරයා.	අයිතිකම් කියවන්නා. පොල්ගහපිල.	අත්දම.	පවත්ගත්කමක.		
				අ. රු. ප.	ර.	
16065	රදුවල්ලතුරුව	—	වෙල	2	2 26	10
16066	එම	—	එම	2	3 26	10
16067	එම	—	එම	2	0 13	10
16068	එම	ආ. පි. සී. සුරියආරච්චි	එම	1	3 13	10
16069	එම	එන්දර්ස් ද සිල්වා අබේසිරිගුන වර්දන	එම	2	3 20	10
16070	එම	දෙස් ධෙව්ති සුරියආරච්චි	එම	1	2 15	10
16071	එම	ඩී. ඉ. ඩී. ඇස්. ගුනවර්දන	එම	2	1 32	10
16072	එම	එම	එම	4	0 0	10
16074	බඹරකඩම්මුව	පී. සල්මන්ද සිල්වා සහ වෙන අය	මිව්ට	0	1 36	10
16075	එම	එම	එම	0	1 28	10
16076	එම	එම	එම	3	0 0	10
16077	රදුවල්ලතුරුව	ඩී. මහේස් සහ වෙන අය	වෙල	0	0 38	10
16078	එම	එම	එම	0	3 27	10
16079	එම	—	එම	0	3 38	10
16080	එම	—	එම	0	1 20	10
C 546	බඹරකඩම්මුව	පී. ඇම්. සල්මන්	මිව්ට	3	2 35	10
D 546	එම	එම	එම	0	1 35	10
16081	කන්දආලාතුරුව	—	වෙල	0	1 30	10
14156	සිතියම 4,932. කොදුණකඩ, හල්දෙරටත්තුව. ඉල්ලුම්කාරයා — දන්ගමුවරදුගේ බඩානිස්. දන්ගමුවෙකන්ද	—	ක.ලේ	6	0 12	50
14157	එම	ඉල්ලුම්කාරයා:—කොදුණකඩගමගේ අදෝ.	එම	8	1 8	50

කොමාර 14156 සහ 14157 කැබලිවල මිනිරන් නිවෙහවස කිසි කල්පණකට යෑම. මේවා විදාහනයේ මිනිරන් භාරගනව බලේ ඇතුවයි.

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීසාහිටින ගම් අගයන් ඇත්නම් ඔහු විසින් මෙම මිනිරන් දිනෙදී ඊට අයිතිවාසිකම් කීසා නිවෙහ මුදල් ගතාදිය දකුණු පලාතේ මහජිවන්තලන්කාන්සේට පෙන්නාසිව්ට මිනැර.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥජනරජුන්කාන්සේගෙන්ද, මිනිරන් කොන්දෙසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ මහජිවන්තලන්කාන්සේගෙන්ද දැනගත්තව පුළුවන.

ග. පු. රා. උතුරානන්තකන්සේගේ ආඥාවලට,
එවර්ඩ් ඉම් කරන්,
කෙසෙකුකාරිස් වම්ක.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 936, E. P.

Colonial Secretary's Office,
Colombo, June 2, 1903.

ON Tuesday, July 21, 1903, and following days, at noon, the Government Agent for the Eastern Province will put up for sale or settlement, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 3,127.—Manmunai pattu.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
88474	Veppantidal	K. Chinnattampippodi	Chennai land	7 1 15	12
88475	Do.	M. K. M. Ismayil	Paddy field	2 1 12	12
Preliminary plan 3,143. Claimant—Crown.					
88534	Veppantidal	U. Atampodi	Jungle land	3 2 39	10
88535	Do.	do.	Paddy field	0 2 6	12
88536	Do.	do.	do.	7 1 17	10

Preliminary plan 3,165. Claimant—Crown.

88623	Katpottanai	S. Kantappodi	Open land fit for paddy	13 2 25	10
88624	Do.	M. Utumalevai	Paddy field	10 0 0	10
88625	Do.	V. Katiramappodi	Open land fit for paddy	24 2 32	10

Preliminary plan 3,062.—Koralai pattu.

Claimant—Crown.					
88112	Murakkoddanchenai	T. K. Sapapatippillai Udaiyar	Jungle fit for coconuts	34 2 12	10

Preliminary plan 3,070. Claimant—Crown.

88140	Koraveli	M. Suppiramaniyan	Jungle fit for paddy	13 3 5	10
88141	Do.	K. Velappu Vanniyan	Paddy field	14 0 30	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Preliminary plan 3,146.—Porativu pattu. Claimant—Crown.				
88545	Natanai	V. Sinnakkutti	Garden high land	0	0 15	10
88546	Do.	do.	do.	0	1 37	10
88547	Do.	do.	Paddy land	2	3 30	12
88548	Do.	K. M. Vellai Muppan	do.	2	3 34	12
		Preliminary plan 3,161. Claimant—Crown.				
88603	Natanai	K. Kanavati	Paddy	6	2 12	12
88604	Do.	do.	do.	0	0 10	12
		Preliminary plan 3,167. Claimant—Crown.				
88633	Palukamam	A. Nakappan	Jungle land	3	2 26	10
88634	Do.	do.	Garden land	0	2 32	10
88636	Do.	General sale	Jungle land	1	1 34	10
88637	Do.	A. Manakan	Plantain garden	0	3 14	10
88638	Do.	A. M. Kumaraveli, &c.	do.	1	0 24	10
88639	Do.	General sale	Fit for paddy cultivation	0	2 5	10
		Preliminary plan 496.—Manmunai pattu. Miralevvai Pakkirmeiyatinvava, &c. (defaulter)	Paddy land	10	3 10	10
4755	Tevilamuna					
		Preliminary plan 1,219. Asamalevvai Ismalevvai (defaulter)	Paddy land	2	1 26	10
I 23	Tevilamunai					
		Preliminary plan 2,097.—Porativu pattu. Murukapper Satasivam, &c. (defaulter)	Paddy land	10	3 25	10
W 52	Vellankiri					
		Preliminary plan 470 Kanapatiyar Kantappan (defaulter)	Paddy land	2	0 4	10
4466	Natanai					
4467	Do.	Visuvanatan V. V. Vinasittampi	do.	30	2 0	10
		Preliminary plan 483. Kuneluppalar V. V. Arumukam (defaulter)	Paddy land	8	3 25	10
4588	Natanai					
		Preliminary plan 839. Irupallanchchappodi V. V. Kanapatipillai (defaulter)	Paddy land	0	2 32	10
10035	Natanai					
		Preliminary plan 1,610. Sinnattampippodi V. V. Manakapodi (defaulter)	Paddy land	8	1 4	10
4448	Natanai					
		Preliminary plan 485. Nakandar V. V. Kanapatippodi (defaulter)	Paddy land	1	1 18	10
4636	Katchenai					
		Preliminary plan 459. Kumarappodi Periyatampi Udaiyar (defaulter)	Paddy land	5	2 27	10
4278	Palukamam					
		Preliminary plan 2,418. Maittar Sinnappillai (defaulter)	Paddy land	3	1 9	10
76306	Tampakkeni					
		Preliminary plan 667. Kaippatta Kantappan, &c. (defaulter)	Paddy land	9	1 20	10
K 223	Mandur					
L 223	Do.	Kannappar Somanatan, &c. (defaulter)	do.	12	3 26	10
M 223	Do.	Katiraveli P. H. Tampimuttu, &c. (defaulter)	do.	13	1 0	10
N 223	Do.	do.	do.	16	1 25	10
		Preliminary plan 1,301.—Sammanturai pattu. Aliyarmumulai Pakkirkuddi (defaulter)	Paddy land	11	2 25	10
3118	Chorikkalmunai					
		Preliminary plan 2,169. Mukaiyatinvava Aliyarpodi, &c. (defaulter)	Paddy land	11	3 39	10
7251	Chorikkalmunai					
		Preliminary plan 1,676. Veluppillai Sinnattampi (defaulter)	Paddy land	1	1 5	10
4969	Chorikkalmunai					
		Preliminary plan 1,726. Mirausanlevvaippodi D. O. Mustapalevvaippodi (defaulter)	Paddy land	10	1 27	10
5302	Sammanturai					
		Preliminary plan 767. S. Manikkappodi Vanniya (defaulter)	Paddy land	16	2 20	10
9510	Sadaiyantala					
		Cadastral plan 2.—Akkarai pattu. Vairamuttu D. O. Sapapatippillai (defaulter)	Paddy land	9	2 10	10
G	Tirukkivil					
		Preliminary plan 991. Umaruppillai Kalantarlevvaippodi Udaiyar (defaulter)	Paddy land	2	0 20	10
216	Karunkoddittivu					
		do.	do.	1	2 32	10
217	Do.					
		Preliminary plan 346. Ivuralevvai Isuppulevvai (defaulter)	Paddy land	9	0 0	10
U 97	Addalaichenai					

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent A. R. P.	per Acre. Rs.
1021	Kolavil	Preliminary plan 1,062. Velappodi Marimuttu (defaulter)	Paddy land	0 2 8	10
2120	Karunkoddittivu	Preliminary plan 1,174. Mylappodi Manikkapoddi (defaulter)	Paddy land	1 2 9	10
2123	Do.	Sinnattampi Kumarappodi (defaulter)	do.	1 2 7	10
2126 & 2127	Kolavil	Mylippodi, Alvappodi, &c. (defaulter)	do.	2 3 8	10
2130	Do.	Mylippodi Constable Manukkappodi (defaulter)	do.	1 2 4	10
3734	Karunkoddittivu	Preliminary plan 1,464. Kantamullai Katiraveli (defaulter)	Paddy land	1 0 26	10
3735	Do.	Ivuralevvaippodi Miralevvaippodi (defaulter)	do.	4 0 19	10
3739	Do.	Kantamullai Katiraveli (defaulter)	do.	2 2 8	10
6012	Tampiluvil	Preliminary plan 562. Nannittampi Tillaiyampalam (defaulter)	Paddy land	49 3 0	10
2732	Pottuvil	Preliminary plan 1,231.—Panawa pattu. Kasilevvaipparikari, P. H. Saivuttampi, &c. (defaulter)	Paddy land	12 3 19	10
75708 & 75709	Lahugala	Preliminary plan 2,288. Mr. A. B. Jemmett-Browne (defaulter)	Paddy land	116 0 0	10
76118	Oddaimavadi	Preliminary plan 2,374.—Koralai pattu. Kalantaropodi Mukammatu Avuvakkar (defaulter)	Paddy land	21 0 0	10
D 189	Mutalaikkuda	Preliminary plan 552.—Manmunai pattu. V. Arunasalam, &c. (defaulter)	Paddy land	3 2 19	10
11145	Ponnankanichchenai	Preliminary plan 909. Tamotaram Tampimuttu (defaulter)	Paddy land	5 0 0	10
76023	Ayittiyamalai	Preliminary plan 2,344. Kasinatar George Kantappa Notary, &c. (defaulter)	Paddy land	35 2 10	10
7482	Veppantidal	Preliminary plan 2,234. Akamatulevvai Pakkilevvai (defaulter)	Paddy land	5 1 18	10
2080	Kuruntadimunmari	Preliminary plan 1,171. Claimant—Crown. V. V. Mokammataliva (defaulter)	Fit for paddy	7 0 0	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 936, E. P.

கொலோனியல் சர்க்கித்தார் ஆபீசில்,
கொழும்பு, 1903 ம் ஆண்டு ஜூன் 2 ந் உ.

1903 ம் ஆண்டு ஆடிமாதம் 21 ந் தேதியாகிய செவ்வாய்க்கிழமையன்று மதனையடுத்த நாடகளிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவண்ணமேநது ஏசுநரவர்கள் தனது ஆபீசில் இசனடியிற சொல்லப்படடிருககிற முடிசூரிய காணித துணடுகனை, அரசாட்சிபாரால் உத்தரவுபண்பப்படடிருககும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குகறி விற்பார.

இல.	சூழிசசி.	கேள்விகாரணின் பெயர்.	வியல்.	வச்சலம்.	விசை.
பிளான் இலக்கம் 3,127. மண் முனைப்பற்று.					
உரித்தாளி—முடிசூரிய.					
88474	வேப்பதிடல்	க. சின்னத்தம்பிப்போடி	சேனைக்காகிய பூமி	7 1 15	12
88475	வேடி	மு. க. மு. இஸமாயில்	வயல்	2 1 12	12
படம் 3,143.					
88534	வேடி	உ. ஆசம்போடி	காட்டுப்பூமி	3 2 39	10
88535	வேடி	வேடி	வயல்	0 2 6	12
88536	வேடி	வேடி	வயல்	7 1 17	10
படம் 3,165.					
88623	கற்புத்தானை	சி. கந்தப்போடி	வெடைப்பூமி வேளாணமைக்கற்றது	13 2 25	10
88624	வேடி	மு. உதுபாவெல்லை	வயல்	10 0 0	10
88625	வேடி	வீ. சதுராமப்போடி	வெடைப்பூமி வேளாணமைக்கற்றது	24 2 32	10
படம் 3,062. கோறையெயற்று.					
88112	முற்கொட்டான சேனை	தோ. க. சபாபதிப்பிள்ளை உடையார்	சேனைக்காகிய காடு	34 2 12	10

இல.	சூ.நி.சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	ஏக்கரொன்றுக்கு தர விசாலம். ப்புல்கை			
				அ.	ஆ.	ப.	சு.
85140	கோரூவெளி	மு. சுப்பிரமணியம் படம் 3,070.	வேளாணமைக்கேற்ற காடு	13	3	5	10
88141	செடி	க. வேலப்புவனானியன் படம் 3,146. போர்தீவுப்பற்று.	வயல்	14	0	30	10
88545	நாதனை	வீ. சின்னசுந்தரம்	மேடு தோட்டப்பூமி	0	0	15	10
88546	செடி	செடி	செடி	0	1	37	10
88547	செடி	செடி	வயல்	2	3	30	12
88548	செடி	க. மு. வெள்ளைமூப்பன் படம் 3,161.	வயல்	2	3	34	12
88603	செடி	கா. கணவதி	வயல்	6	2	12	12
85604	செடி	செடி	வயல்	0	0	10	12
88633	பளுகாமம்	படம் 3,167. அ. நாகப்பன்	காட்டுப்பூமி	3	2	26	10
88634	செடி	செடி	தோட்டப்பூமி	0	2	32	10
88636	செடி	பொதுவற்றபணவு	காட்டுப்பூமி	1	1	34	10
88637	செடி	ஆ. மானகன்	வாழைத்தோட்டம்	0	3	14	10
88638	செடி	அ. மு. குமாரசேவியமறுபே றும	செடி	1	0	24	10
88639	செடி	பொதுவற்றபணவு படம் 496. மன்முனைப்பற்று.	வேளாணமைக்காகிய பூமி	0	2	5	10
4755	தெவிலாமுனை	மீ. பைக்கீர் மெய்யகின்வாவா வும் மறுபேரும் (வாயிதா கட்டாதவர்கள்)	வயல்	10	3	10	10
I 23	செடி	படம் 1,219. அ. இலமாலெவ்வை (வாயி தாக்கட்டாதவர்கள்)	வயல்	2	1	26	10
W 52	வெலலங்கிரி	படம் 2,097. போர்தீவுப்பற்று. மு. சதாசிவமும் மறுபேரும் (வாயிதாக்கட்டாதவர்கள்)	வயல்	10	3	25	10
4466	நாதனை	படம் 470. ச. சுந்தரப்பன் (வாயிதாக்கட் டாதவர்கள்)	வயல்	2	0	4	10
4467	செடி	வி. வ. வி. வினாசித்தம்பி வா யிதாக்கட்டாதவர்கள்)	வயல்	30	2	0	10
4588	நாதனை	படம் 483. சூ. வ. வி. ஆறுமுகம் (வாயிதா கட்டாதவர்)	வயல்	8	3	25	10
10035	செடி	படம் 839. இ. வ. வீ. கணபதிப்பிள்ளை (வாயிதாக்கட்டாதவர்)	வயல்	0	2	32	10
4448	செடி	படம் 1,610. சி. வ. வி. மானசுப்பேயடி (வா யிதாக்கட்டாதவர்)	வயல்	8	1	4	10
4636	சுற்சேனை	படம் 485. நா. வ. வீ. கணபதிப்பேயடி (வாயிதாக்கட்டாதவர்)	வயல்	1	1	18	10
4278	பளுகாமம்	படம் 459. சூ. தோ. பெரியத்தம்பிப்பேயடி உடையாரா (வாயிதாக்கட்டாதவர்) வயல்		5	2	27	10
76306	துப்பங்கேணி	படம் 2,418. மா. சின்னப்பிள்ளை (வாயிதா கட்டாதவர்)	வயல்	3	1	9	10
K 223	மன்றோ	படம் 667. கை. சுந்தரப்பன் மறுபேரும் (வாயிதாக்கட்டாதவர்)	வயல்	9	1	20	10
L 223	செடி	ச. சோமநாதனும் மறுபேரும் (வாயிதாக்கட்டாதவர்)	வயல்	12	3	26	10
M 223	செடி	க. பொ. ச. தம்பிமுத்தும் மறு பேரும் (வாயிதாக்கட்டாதவர்)	வயல்	13	1	0	10
N 223	செடி	செடி	வயல்	16	1	25	10
3118	சொறிக்கல்முனை	படம் 1,301. சம்மாந்தறைப்பற்று. அ. மு. பைக்கீர்சுந்தரம் (வாயி தாக்கட்டாதவர்)	வயல்	11	2	25	10
7251	செடி	படம் 2,169. மு. அலியார்பேயடியும் மறுபே ரும் (வாயிதாக்கட்டாதவர்)	வயல்	11	3	39	10
4969	செடி	படம் 1,676. வே. சின்னத்தம்பி (வாயிதா கட்டாதவர்)	வயல்	1	1	5	10

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	ஏக்கரொன்றுக்கு ரூபி விசாலம், புவிமீ வ. ரூ ப. ரூ.
5302	சமமாந்தூர்	பட்டம் 1,726. மீ. உ. டி. ஆ. முஸ்தபாலெவ் வைப்போடி (வாயிதா கட்டாதவர்)	வயல	10 1 27 10
9510	சடையனதனவாய்	பட்டம் 767. சி. மாணிக்கப்போடி வணனி மை (வாயிதா கட்டாதவர்)	வயல	16 2 20 10
6	திருக்கோவில்	பட்டம் 2. அக்கரைப்பற்று. வை. டி. ஆ. சபரபதியின்னை (வாயிதா கட்டாதவர்)	வயல	9 2 10 10
216	கருங்கொட்டித்தீவு	பட்டம் 991. உ. கலந்தாலெவ்வைப்போடி உடையார் (வாயிதா கட்டாதவர்)	வயல	2 0 20 10
217	ஓடி	ஓடி	வயல	1 2 32 10
U. 97	அட்டாளச்சேனை	பட்டம் 346. இ. ஈசப்புவெவ்வை (வாயிதா கட்டாதவர்)	வயல	9 0 0 10
1021	கோளாவில்	பட்டம் 1,062. வே. மாறிமத்து (வாயிதா கட்டாதவர்)	வயல	0 2 8 10
2120	கருங்கொட்டித்தீவு	பட்டம் 1,174. மை. மாணிக்கப்போடி (வாயி தா கட்டாதவர்)	வயல	1 2 9 10
2123	ஓடி	சி. குமாப்போடி (வாயிதா கட்டாதவர்)	வயல	1 2 7 10
2126	கோளாவில்	மை. ஆளவாப்போடி (வாயிதா கட்டாதவர்)	வயல	2 3 8 10
2127		மை. கொ. மாணிக்கப்போடி (வாயிதா கட்டாதவர்)	வயல்	1 2 4 10
2130	கோளாவில்	பட்டம் 1,464. ச. கதிரவேலி (வாயிதா கட்டாதவர்)	வயல	1 0 26 10
3734	கருங்கொட்டித்தீவு	இ. மீராலெவ்வைப்போடி (வாயிதா கட்டாதவர்)	வயல	4 0 19 10
3735	ஓடி	க. கதிரவேலி (வாயிதா கட்டாதவர்)	வயல	2 2 8 10
3739	ஓடி	பட்டம் 562. ந. திலையம்பலம் (வாயிதா கட்டாதவர்)	வயல	4 3 0 10
6012	தம்பிலுவில்	பட்டம் 1,231. பாணகைப்பற்று. கா. பொ. த. சாயவத்தம்பி யும் மறுபேரும் (வாயிதா கட்டாதவர்)	வயல	12 3 19 10
2732	பொத்தளவில்	பட்டம் 2,288. ஆ. பெ. ஜெமற் பிரவந்தரை யவர்கள் (வாயிதா கட்டாதவர்)	வயல	116 0 0 10
75708	லவுகலை	பட்டம் 2,374. கோறனைப்பற்று. க. மு. அலுவகர் (வாயிதா கட்டாதவர்)	வயல	21 0 0 10
75709		பட்டம் 552. மணமுனைப்பற்று. வீ. அருணாசலமும டறுபே ருட (வாயிதா கட்டாதவர்)	வயல	3 2 19 10
76118	ஒட்டைபாவடி	பட்டம் 909. தா. தம்பிமுத்து (வாயிதா கட்டாதவர்)	வயல	5 0 0 10
D 189	முதலையகருடா	பட்டம் 2,344. கா. ஜெ. கந்தப்பாவு டறுபே ருட (வாயிதா கட்டாதவர்)	வயல	35 2 10 10
11145	பொன்னாங்காணிச் சேனை	பட்டம் 2,234. அ. பைகிருலெவ்வை (வாயிதா கட்டாதவர்)	வயல	5 1 18 10
76023	ஆயித்தியமலை	பட்டம் 1,171. உரித்தாளி—முடிக்குரிய. வ. வீ. முகமமதலிவா	வேளாண்மைக்காகியத	7 0 0 10
7482	வேட்டந்திடல்			
2080	குருந்தடிமுனமாரி			

இக்காணிகளைப்பற்றிய மேலதனமான வினம்பரங்களையும் விற்பனவின் கொந்தீசுகளைப்பற்றியும் பட்டங்களையும் அரசாட்சி ஏசனறுத்தரையவர்களிடம் வினுவ அறிந்துகொள்ளலாம்.

மகோத்தமா அவர்களினது டட்டனியின்பம்,

எவெறட இம தூர்ண்
இராசாங்கலிகர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,694, N.W. P.

Colonial Secretary's Office,
Colombo, June 5, 1903.

ON Saturday, July 25, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Chilaw Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifteen allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.
Preliminary plan 2,770.				
12581	Maiyawa	Crown	Field	1 1 35
Preliminary plan 2,769.				
12577	Nalladarankattu	Crown	Field	1 3 5
Preliminary plan 2,742.				
12451	Virankattuwa	Crown	Field	3 1 12
12453	Do.	do.	do.	3 0 0
12455	Do.	do.	do.	5 2 0
Preliminary plan 2,689.				
12201	Madirankulam	Crown	Field	0 1 16
12202	Do.	do.	do.	0 0 7
12203	Do.	do.	do.	0 0 4
12208	Do.	do.	do.	0 2 6
12209	Do.	do.	Gala	0 0 14
Preliminary plan 2,722.				
12340	Madirankulam	Crown	Garden	0 1 12
Preliminary plan 2,180.				
C 1090	Kudamaeliya	Crown	Forest	121 0 0
Preliminary plan 1,543.				
8088	Kusalai	Crown	Abandoned clearing	4 3 36
8090	Do.	do.	Swampy land	2 3 20
M 650	Do.	do.	Abandoned garden	15 2 10

Upset price,—Rs. 10 to Rs. 15 per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,694, N.W. P.

වම් 1903 ක්වු ජුනි මස 5 වෙනි දින කොළඹ
මහසෙක්‍රතාරස්ථලයේ කන්ට්‍රාක්ට් දීම.

වම් දිනවේ හලාවත දිස්ත්‍රික්කවේ උපස්ථානවල නාමයේ පිහිටි මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සන්තක දඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 25 වෙනි දිනවු සෙහසුරුද 1ව හලාවත කම්මේරියේදී වෙනදේසිකර වී කුණින්නට නොහොත් නෙරුමකරදෙනව යෙදෙනවා ඇත.

වම් දිනවේ හලාවත පලායේ උතුරු පිටියේ කෝරල කොට්ඨාසයේ පිහිටි සබ්බන විවිකාවලිය 15.
සිතියම 2,770.

නො.	ගම.	අයිතිකම් සිතියම.	අන්දම.	මහත. අ. ර. ප.
12581	මයි‍යාව	ආණ්ඩුව	අඹු	1 1 35
සිතියම 2,769.				
12577	නල්ලදරක්කඳවුම	ආණ්ඩුව	එම	1 3 5
සිතියම 2,742.				
12451	විරක්කඳවුම	ආණ්ඩුව	එම	3 1 12
12453	එම	එම	එම	3 0 0
12455	එම	එම	එම	5 2 0
සිතියම 2,689.				
12201	මදිරන්කුලම	ආණ්ඩුව	එම	0 1 16
12202	එම	එම	එම	0 0 7
12203	එම	එම	එම	0 0 4
12208	එම	එම	එම	0 2 6
12209	එම	එම	ගාල	0 0 14
සිතියම 2,722.				
12340	එම	ආණ්ඩුව	වත්ත	0 1 12
සිතියම 2,180.				
C 1090	කුඩාමාළුප්පා	ආණ්ඩුව	කැලාව	121 0 0

කො.	ගම.	අයිතිකම් කීයක්කො.	අයදුම.	මහත. අ. රු. ප.
8088	කුසලුණු	සි. 5143.		
8090		අණ්ඩුව	අත්තැරපු, එළිකිරීම	4 3 36
M 650		එම	මඩුබිම	2 3 20
			අත්තැරපු වත්ත	15 2 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල්ලන්තාත්සේනෙයන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩි දිසාවේ හඳුනාගත උපදේශනලන්තාත්සේනෙයන්ද දැනගත්ව පුළුවන.

හැරුණු උතුමානවත්තන්සේනේ ආඥාවලෙස,
එවරුරු ඉම් හරන්,
මහසෙනෙකාරිස් වම්ස.

No. 1,695, N.W. P. Colonial Secretary's Office, Colombo, June 11, 1903.

ON Thursday, July 30, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Dewamedhi hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,708. Village and korale—Talgamuwa in Dewamedhi korale.
Applicant—Nil.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
12283	Kekunagahapanlakumbura	The Crown	Abandoned paddy field	7 3 35	12 50
12284	Dangahakumbura	do.	do.	7 1 16	12 50
12285	Tawallakumbura	do.	do.	5 3 38	12 50

Preliminary plan 2,694. Village and korale—Mahakeliya in Walgam pattu korale.
Applicant—Hettipola Appuhami.

12219	Paragolla	The Crown	Forest	37 3 30	17 50
12220	Paragolla	Village and korale—Kelimune in Walgam pattu korale.	Forest	27 2 14	17 50

Preliminary plan 2,744. Village and korale—Naramana in Dewamedhi Medagandahe korale.
Applicant—Nil.

12460	Mudungoda (supposed to contain plumbago)	The Crown	Chena	2 2 26	52 0
12462	Mudungoda (supposed to contain plumbago)	The Crown	Chena	3 3 28	52 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,695, N.W. P. මහ 1903 ක්වු ජුනි මස 11 වෙනි දින කොලුම් මහසෙනෙකාරිස්ලන්තාත්සේනේ කන්සේරුවේදීය.

මෙම ඉඩම් ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේන විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහිත ඉඩම් ආණ්ඩුව නිකුත්වනු ප්‍රකාරයට මහ 1903 ක්වු ජුනි මස 30 වෙනි දින මුහුණපත්වද දවල් 1ට කුරුණෑගල කමිස්ට්‍රේට්වේදී මෙහිදේසිකර විකුණත්ව යෙදෙනවා ඇත.

වැඩි දිසාවේ කුරුණෑගල දිසාවේ දේවමැදිමැදගන්දගේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 7-සිකියම 2,708. දෙවමැදිමැදගන්දගේ. අයිතිකම් කීයක්කො.—ආණ්ඩුව. පවත්ගත්ත

කො.	ගම.	ඉඩමේ නම.	අයදුම.	මහත. අ. රු. ප.	ගණන. රු. ක.
12283	කල්ගමුව	කැකුණගහපාදුලකුඹුර	වැඩකොකරන කුඹුර	7 3 35	12 50
12284	එම	දන්ගහකුඹුර	එම	7 1 16	12 50
12285	එම	තාවල්ලේකුඹුර	එම	5 3 38	12 50

සිකියම 2,694. ඉල්ලීමකාරයා—ගෙවිවිපොල අප්පුහාමි. කෝරලේ—වල්ගම්පත්තුකෝරලේ.

12219	මහකෙලිය	පරගොල්ල	මුකලාන	37 3 30	17 50
12220	කෙලියමුණ	එම	එම	27 2 14	17 50

සිකියම 2,744. කෝරලේ—දෙවමැදිමැදගන්දගේ.

12460	හරමාන	මුදුන්ගොඩ (මෙහි මි: රන් ඇත කීයා කල්පතාකර තිබේ)	හේන	2 2 26	52 0
12462	බඩල්ගම	එම	එම	3 3 28	52 0

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වරුල්ලන්තාත්සේනෙයන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වැඩි දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේනෙයන්ද දැනගත්ව පුළුවන.

හැරුණු උතුමානවත්තන්සේනේ ආඥාවලෙස,
එවරුරු ඉම් හරන්,
මහසෙනෙකාරිස් වම්ස.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,244, N.C. P.

Colonial Secretary's Office,
Colombo, June 2, 1903.

ON Thursday, July 23, 1903, at 1.15 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
2124	Maradankadawala	Kapurala Vel-vidane	Jungle fit for garden	22	0 34	10
7100	Getalawa	Preliminary plan 2,298.—Uddiyankulama korale. Wannihami Vel-vidane and others	Jungle fit for paddy	0	2 18	10
7459	Konwewa	Preliminary plan 2,399.—Uddiyankulama korale. Kirihamige Sirale of Kanhindigama	Scrub fit for paddy	2	1 33	14

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,244, N.C. P.

වස 1903 කවු ජුනි මස 2 වෙනි දින කෙ මුඛ
මහසෙකුතාරජ්ජන්තාන්සේනේ කන්තෝරුවේදී.

දකුර මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ විසින් වෙනි පහත සඳහන් වෙහ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකේතන උපකාරයට වස 1903 කවු ජුනි මස 23 වෙනි දිනවු මුහස්සන්දිය සමස 1.15 ට අනු අවුදුර, සවිමරියේදී වෙන්දේසි කර විකුණනට නොහොත් කේරුන්කරදෙහිට යෙදෙනවා ඇත.
උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ හුරුපලාත කොටස සමස් පිහිටා තිබෙන බිම් කැබලි 3.
සිතියම 608. කල්පේකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	වටිනාකම	
				අ. රු. ප.	ර.
2124	මරදන්කඩවල	කපුරලවෙල්ලිදෙන	වත්කට සුදුසු කැලේ	22	0 34 10
7100	ගැවලාව	සිතියම 2,298. උභිසිසන්කලමකෝරලේ. වත්කම වෙල්ලිදෙන සහ තවත් අය	විට සුදුසු කැලේ	0	2 18 10
7459	කෝත්තාව	සිතියම 2,399. උභිසිසන්කලමකෝරලේ. කන්දේහම කර්මාමිගේ සිරුල	විට සුදුසු කවුසන් කැලේ	2	1 33 14

මෙම ඉඩම ගැණ මැහිදර කාරණ සර්වේපරිපාලන උන්තාන්සේගෙන්ද, විකිනීමේ කෙ:න්දේසික ගැණ මැහිදර කාරණ උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ ගෙන්ද දැනගන්නට පුළුවන.
ආරාධනා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ,
ඒජන්ත ඉම් පර්න,
මහසෙකුතාරජ්ජන්තාන්සේ.

No. 1,245, N.C. P.

Colonial Secretary's Office,
Colombo, June 4, 1903

ON Wednesday, July 29, 1903, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
7556	Bogahawewa	Crown	Jungle fit for paddy	3	3 12	10
7558	Kudagalamediyawe	Applicant—K. Dissanayaka Banda of Madawachchiya Crown	Jungle fit for paddy	3	1 8	10
7571	Nauwattagama	Preliminary plan 2,481.—Unduruwa korale. Applicant—K. D. Dingiriappuhami and another of Kariwilagala. Crown	Jungle fit for paddy	7	3 14	10
7548	Halambawa	Preliminary plan 2,423.—Unduruwa korale. Applicant—Siriyahitapu Wel Panikkiya of Walpalugama. Crown	Low jungle fit for paddy	2	0 24	10

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
2127	Mankadawale	Preliminary plan 610.—Maminiya korale. Applicant—Kapuruhami Arachchi. Crown and Wannihami	Garden (encroached upon by claimant)	0	3 36	30
2711½	Karambewa	Preliminary plan 887.—Kalagam korale. Applicant—Kapurale Badderale. Crown	Paddy field (encroached upon by owner of lot 2,711)	1	3 18	50
2712½	Karambewa	Applicant—P. Kapurale and two others. Crown	Paddy field (encroached upon by owner of lot 2,712 in preliminary plan 887)	1	1 18	50
1744	Mahaniyangama	Preliminary plan 472.—Kalagam korale. Applicant—Banda Vel-vidane. Crown	Abandoned paddy land	3	2 5	0
609	Walagambahuwa	Preliminary plan 177.—Kalagam korale. Applicant—Nil. Crown	Open land fit for cocoanut	0	2 25	10
610	Do.	do.	Low jungle fit for paddy	1	0 34	10
611	Do.	do.	do.	0	2 16	10
Q 45	Walaganbahuwa	Crown and Punchikandu Vel-vidane and others	Paddy field within bund reservation	1	3 35	—
R 45	Do.	Kadira Undiyage Udaya Undiye	Old paddy field	2	1 31	—
S 45	Do.	Kandage Kapuruwa Vidane	do.	2	0 36	—
T 45	Do.	Punchage Gamaya and others	do.	2	1 17	—
U 45	Do.	Kapuwa Vel-vidane and others	do.	2	3 33	—
V 45	Do.	Appuwage Kirinaide and others	do.	3	2 13	—
W 45	Do.	Welage Naida and others	do.	2	3 10	—
X 45	Do.	Appunaidege Kiriya and others	do.	5	0 18	—
Y 45	Do.	Kiriyage Meniki and others	do.	0	3 26	—

° To be reserved.

† Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of lots marked (†)

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,245, N.C. P.

විෂි 1903 ක්වු ජුනි මස 4 වෙනි දින කොළඹ

වගසෙවුනාරිස්ලන්තාන්තේසේ කන්තෝරුවේදී.

දුරු ක්ව දිසාවේ ආණ්ඩුවේ ඒකනලන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව විෂි 1903 ක්වු ජුනි මස 29 වෙනි දිනවූ බදද සවස 12 ආනුරාධපුර පි මේරයේදී වෙතදෙසිකර විකුණනව නොහොත් කේරුන්කර දෙවට යෙදෙනවා ඇත.

දුරු ක්ව දිසාවේ ආනුරාධපුර පලාතේ කලාමලාන කොට්ඨාසයේ පිහිටා තිබෙන විමකැබෙලි 20ක් සිතියම 2,425. නැගමපනකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව. පවත්ගන්නා මහත. ගණිත.

නො.	මම.	ඉල්මිකාරයා.	අන්දම.	අ. ර. ප.	රු.	
7556	බෝගගවුව	මදවම්විගේ ඒකනාසක ලක්කු බන්ධා සහ තවත් අය	විව වසුසු කැලේ	3	3 12	10
7558	කුඩාතල්මැහියාව	මදවම්විගේ කේ. දිසානාසක බන්ධා	එම	3	1 8	10
7571	තාත්වත්තේගම	සිතියම 2,431. උදුරුවකෝරලේ. කපිවිලගල කේ. හි. හිහිරිඅරපු හාම සහ තවත් අය	එම	7	3 14	10
7548	තැලමුව	සිතියම 2,423. උදුරුවකෝරලේ වල්පාළමම සිරිතා හිවපු වෙල් පනික්කියා	විව වසුසු ලදකැලේ	2	0 24	10
2127	මාත්තවල	සිතියම 610. මාමිනියාකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ වත්තිකාමි. කපුරුහාමි ආරච්චිල	වත්ත, අයිතිකම කියන අය විසින් අල්ලාගත තිබේ	0	3 36	30
2711½	කරමුව	සිතියම 887. කලාමකෝරලේ. අයිතිකම කියන්නා—ආණ්ඩුව. කපුරුවද්දේදරල	කුඹුර, නොමමර 2,711 දරන විමකම්විස අයිති කාරයා විසින් අල්ලා ගත තිබේ	1	3 18	50
2712	එම	පි. කපුරුවකම සවත්	එම නොමමර 2,712 දරන විමකම්විස අයිති කාරයා විසින් අල්ලා ගත තිබේ	1	4 18	50

කො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	පවත්වන	
				මහන.	ගහන.
				අ. රු. ප.	රු.
1744	මහනියන්ගම	සිතියම 472. කලාගමකෝරලේ. බන්වාචෙල්පදනේ	අත්තර තිබෙණ කුඹුරු ඉඩම	3	2 5 30
609	වලගම්බාහැව	සිතියම 177. කලාගමකෝරලේ.	පෙල්වලට සුදුසු පිටි පිටි කිම	0	2 25 10
610	එම	—	විෂට සුදුසු ලදුකැලේ	1	0 34 10
611	එම	—	එම	0	2 16 10
Q 45	වලගම්බාහැව	අයිතිකම කියන්නා—ආණ්ඩුව සහ පුරුණිකන්ද වෙල්පදනේ සහ තවත් අය. වැකන්දව ඇර තිබෙන පර්වත තිබෙන කුඹුර	—	1	3 35 —*
R 45	එම	අයිතිකම කියන්නා—කදිරුලත්තිසාගේ උඩහාලුනහිගා. පුරුණ කුඹුර	—	2	1 31 —†
S 45	එම	අයිතිකම කියන්නා—නන්දගේ කපුරුපොළොව. පුරුණ කුඹුර	—	2	0 36 —†
T 45	එම	අයිතිකම කියන්නා—පුත්තලාගේ ගමනා සහ තවත් අය. පුරුණ කුඹුර	—	2	1 17 —†
U 45	එම	අයිතිකම කියන්නා—නපුරාවෙල්පදනේ සහ තවත් අය. පුරුණ කුඹුර	—	2	3 33 —*
V 45	එම	අයිතිකම කියන්නා—අල්පුරාවගේ කිරිනයිද සහ තවත් අය. පුරුණ කුඹුර	—	3	2 13 —*
W 45	එම	අයිතිකම කියන්නා—පෙලාගේ නයිද සහ තවත් අය. පුරුණ කුඹුර	—	2	3 10 —*
X 45	එම	අයිතිකම කියන්නා—අල්පුරාවගේ කිරිනා සහ තවත් අය. පුරුණ කුඹුර	—	5	0 18 —*
Y 45	එම	අයිතිකම කියන්නා—කිරිනාගේ මැතිකි සහ තවත් අය. පුරුණ කුඹුර	—	0	3 26 —*

* ඉතුරුකිරීමට.

† ලකුණු ලකුණකර තිබෙන කිමකපිටිවලට ගාස්තුව ගෙවිකල්හි ආණ්ඩුවෙන් නිරවුල් බරපු දෙනුලාබේ මෙම ඉඩම් ගාණ වැඩිදුර කාරණ සර්වේච්ඡන්දනලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසික ගාණ වැඩිදුර කාරණ ලකුණු මැද දිසාවේ ආණ්ඩුවේ ජපත්තලත්තාන්සේගෙන්ද දුන්ගනට පුළුවන.

ගරුකර උතුමානවත්තන්සේගේ ආඥාව ලෙස,
එවරුණි ඉම් හරත්,
මහලකුණාරිස් වම්ස.

No. 1,246, N.C. P.

Colonial Secretary's Office,
Colombo, June 4, 1903.

ON Monday, July 27, 1903, and the following days, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four hundred and eighteen allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 81.—Ulagalla korale.
Applicant—Nil.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
*U 16	Uttimaduwa	Wannakurala Gamarala and other pangukarayo	Old paddy field	3 2 16	—
*V 16	Do	U. Punchirala and other pangukarayo	do	1 0 6	—
*W 16	Do	P. Kapurala and other pangukarayo	do	2 0 21	—
*X 16	Do	P. Kadirate and other pangukarayo	do	1 1 4	—
*Y 16	Do	P. Rang Etani and other pangukarayo	do	1 0 31	—
*Z 16	Do	do	do	2 2 38	—
*A 17	Do	P. V. Menikrala Vel-vidane and other pangukarayo	do	1 2 7	—
*B 17	Do	P. Kapurala and other pangukarayo	do	1 2 5	—
*C 17	Do	S. Giringi Etani and other pangukarayo	do	1 1 34	—
*D 17	Do	M. Wannihami and other pangukarayo	do	1 2 17	—
*E 17	Do	K. Appurala and other pangukarayo	do	1 1 33	—
*F 17	Do	P. Malhami and other pangukarayo	do	2 3 15	—
*G 17	Do	K. Kapuruhami and other pangukarayo	do	2 3 10	—
*H 17	Do	P. Kapurala and other pangukarayo	do	1 1 18	—
*I 17	Do	K. Kakki and other pangukarayo	do	3 2 18	—
*J 17	Do	W. Wannakurala and other pangukarayo	do	1 1 0	—
*K 17	Do	K. Appurala and other pangukarayo	do	2 1 16	—

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*)

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
*L 17	Uttimaduwa	P. W. Menikrala Vel-vidane and other pangukarayo	Old paddy field	1	1 0	—
*M 17	Do	K. Tikirala and other pangukarayo	do	1	0 32	—
*N 17	Do	S. Silamburala and other pangukarayo	do	1	0 30	—
*O 17	Do	A. G. Wannakurala Gamarala and other pangukarayo	do	1	0 14	—
*P 17	Do	K. Kapurala and other pangukarayo	do	1	1 36	—
*Q 17	Do	S. Silamburala and other pangukarayo	do	1	1 33	—
*R 17	Do	K. Tikiri Etani and other pangukarayo	do	2	3 38	—
*S 17	Do	K. Appurala and other pangukarayo	do	1	2 4	—
*T 17	Do	P. Kadirawela and other pangukarayo	do	1	2 13	—
*U 17	Do	V. Udayare and other pangukarayo	do	3	2 36	—
*V 17	Do	K. W. Kapurala and other pangukarayo	do	3	1 14	—
*W 17	Do	W. Wannakurala and other pangukarayo	do	3	0 0	—
*X 17	Do	P. Malhami and other pangukarayo	do	2	3 22	—
*Y 17	Do	K. Tikirala and other pangukarayo	do	3	1 12	—
*Z 17	Do	P. L. Udayare and other pangukarayo	do	3	0 21	—
*A 18	Do	Ulagalla Ratemahatmaya	do	5	1 14	—
*B 18	Do	Trustee of the Uttimaduwa Pansala	do	5	3 4	—
Preliminary plan 99.—Ulagalla korale.						
Applicant—Nil.						
G 19	Ihala Ambatale	Crown and W. Kapuruhami and others	Paddy field, included in 3 chains reservation along bund	2	2 20	—†
*H 19	Do	K. Sirala and other pangukarayo	Old paddy field	1	0 6	—
*I 19	Do	Uundiyaralage Vel-vidane and other pangukarayo	do	1	3 17	—
*J 19	Do	N. Punciappurala and other pangukarayo	do	1	3 0	—
*K 19	Do	Ambaratege Lamatenne and other pangukarayo	do	1	3 26	—
*L 19	Do	P. Kapuruhami and other pangukarayo	do	2	0 6	—
*M 19	Do	K. Kapurala and other pangukarayo	do	1	3 34	—
*N 19	Do	N. Kapurala and other pangukarayo	do	1	2 36	—
*O 19	Do	P. Wannihami and other pangukarayo	do	1	0 23	—
*P 19	Do	W. Kirihami and other pangukarayo	do	1	2 14	—
*Q 19	Do	W. Kapuruhami and other pangukarayo	do	1	1 22	—
*R 19	Do	do	do	1	2 23	—
Preliminary plan 101—Ulagalla korale.						
Applicant—Nil.						
*S 19	Olugollewa	M. Udayare and other pangukarayo	Old paddy field	3	0 0	—
*T 19	Do	W. Puchirala and other pangukarayo	do	1	0 24	—
*U 19	Do	N. Kapuruhami and other pangukarayo	do	1	1 16	—
*V 19	Do	Siralage Udayare and other pangukarayo	do	1	2 31	—
*W 19	Do	S. Udayare, P. Kapuruhami, and other pangukarayo	do	1	0 25	—
*X 19	Do	K. Punciappu and other pangukarayo	do	1	2 24	—
*Y 19	Do	M. Udayare and other pangukarayo	do	1	2 26	—
*Z 19	Do	do	do	1	1 25	—
Preliminary plan 106—Ulagalla korale.						
Applicant—Nil.						
*G 22	Pahala Ambatale	Trustee of Ihala Ambatale Pansala	do	2	3 1	—
*H 22	Do	B Puchirala and other pangukarayo	do	1	1 0	—
*I 22	Do	W. Kudarala and other pangukarayo	do	1	2 8	—
*J 22	Do	W. Sellate and other pangukarayo	do	1	0 29	—
*K 22	Do	U. Welate and other pangukarayo	do	1	0 29	—
*L 22	Do	S. Kapurala and other pangukarayo	do	0	2 20	—
*M 22	Do	Sellatege Ambarate and other pangukarayo	do	1	0 27	—
*N 22	Do	Sellatege Wannakurala and other pangukarayo	do	1	1 0	—
*O 22	Do	W. Ambarate and other pangukarayo	do	1	0 35	—
*P 22	Do	W. Tikiriappu and other pangukarayo	do	1	1 30	—

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*).

† To be reserved.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
*Q 22	Pahala Ambatale	S. Kalingurula Vel vidane and other pangukarayo	Old paddy field	1	0 39	—
*R 22	Do	W. Kudarala and other pangukarayo	do	1	1 39	—
*S 22	Do	N. Puchiappurula and other pangukarayo	do	1	2 6	—
*T 22	Do	W. Kudarala and other pangukarayo	do	1	2 25	—
*U 22	Do	T. Wannihami and other pangukarayo	do	0	3 25	—
*V 22	Do	W. Welate and other pangukarayo	do	1	3 4	—
*W 22	Do	W. Sellate and other pangukarayo	do	2	0 0	—
*X 22	Do	W. Kudarala and other pangukarayo	do	2	0 0	—
*Y 22	Do	B. G. Sirala and other pangukarayo	do	2	0 22	—
*Z 22	Do	W. Ambarate and other pangukarayo	do	2	0 21	—
*A 23	Do	T. Puchimenika and other pangukarayo	do	2	1 9	—
*B 23	Do	W. Tikiriappu and other pangukarayo	do	2	1 11	—
*C 23	Do	S. Ambarate and other pangukarayo	do	2	0 24	—
*D 23	Do	S. Wannakurula and other pangukarayo	do	2	0 5	—
*E 23	Do	W. Lamatenne and other pangukarayo	do	0	3 19	—
*F 23	Do	N. Kapurula and other pangukarayo	do	2	0 15	—
*G 23	Do	W. Sellate and other pangukarayo	do	1	3 29	—
*H 23	Do	B. Puchirala Vel-vidane and other pangukarayo	do	1	0 17	—
*I 23	Do	W. Kapurula and other pangukarayo	do	1	3 21	—
*J 23	Do	S. Welate and other pangukarayo	do	1	3 5	—
*K 23	Do	S. L. Kirihami and other pangukarayo	do	1	3 9	—
*L 23	Do	W. Kapurula and other pangukarayo	do	1	3 9	—
*M 23	Do	K. Naidurula and other pangukarayo	do	2	0 6	—
*N 23	Do	W. Ambarate and other pangukarayo	do	1	3 22	—
*O 23	Do	N. Puchiappu and other pangukarayo	do	2	0 25	—
*P 23	Do	Tikiralage Udayare and other pangukarayo	do	0	3 18	—
*Q 23	Do	do.	do	1	0 0	—
*R 23	Do	B. G. Puchirala Vel-vidane and other pangukarayo	do	0	2 12	—
*S 23	Do	W. Ambarate and other pangukarayo	do	1	1 2	—
*T 23	Do	B. Wannakurula and other pangukarayo	do	1	0 23	—
*U 23	Do	W. Kapuruhami and other pangukarayo	do	1	1 0	—
*V 23	Do	S. Ambarate and other pangukarayo	do	1	1 4	—
*W 23	Do	W. Tikiriappu and other pangukarayo	do	1	0 22	—
*X 23	Do	K. Wannakurula and other pangukarayo	do	0	2 13	—
*Y 23	Do	B. Wannakurula and other pangukarayo	do	1	0 35	—
*Z 23	Do	W. Sellate and other pangukarayo	do	1	0 20	—
*A 24	Do	T. Puchimenika and other pangukarayo	do	1	1 16	—
*B 24	Do	N. Puchappurula and other pangukarayo	do	1	0 9	—
*C 24	Do	W. Kudarala and other pangukarayo	do	1	0 22	—
*D 24	Do	T. Udayare and other pangukarayo	do	0	2 6	—
*E 24	Do	W. Kapurula and other pangukarayo	do	1	0 15	—
*F 24	Do	W. Sellate and other pangukarayo	do	1	0 13	—
*G 24	Do	B. Naidurula and other pangukarayo	do	1	0 14	—
*H 24	Do	K. Wannakurula and other pangukarayo	do	1	0 18	—
*I 24	Do	S. L. Appurula Lekama and other pangukarayo	do	2	1 4	—
		Applicant—Puchiralege Kapurula and others.				
347	Do	Crown	Paddy field (encroachment by Naiduralage Wannihami of Pahala Ambatale).	2	0 0	20
346	Do	do	Paddy field (encroachment by Wannihami-ge Sellate of Ulan-kulam)	8	0 36	20

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*).

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 155.—Ulagalla korale. Applicant—Nil.							
412	Tirappane	Crown	Jungle fit for garden	1	1	16	12
413	Do	do	do	0	2	10	10
416	Mawatawewa	do	do	23	2	30	10
416½	Tirappane	do	Waste land	0	3	30	10
*G 35	Do	P. Kawrala and other pangukarayo	Old paddy field	3	0	27	—
*H 35	Do	do	do	2	0	12	—
*I 35	Do	K. Naidurala Korala and other pangukarayo	do	0	3	29	—
*J 35	Do	P. Welate and other pangukarayo	do	0	2	32	—
*K 35	Do	K. Naidurala Korala and other pangukarayo	do	1	0	8	—
*L 35	Do	K. Kadirate and other pangukarayo	do	1	0	15	—
*M 35	Do	do	do	0	3	12	—
*N 35	Do	K. Udayare and other pangukarayo	do	1	0	22	—
*O 35	Do	do	do	1	0	0	—
*P 35	Do	K. Kadira and other pangukarayo	do	1	2	21	—
*Q 35	Do	do	do	1	0	31	—
*R 35	Do	P. Seerala and other pangukarayo	do	1	0	28	—
*S 35	Do	do	do	1	0	19	—
*T 35	Do	P. Wannihami Vel-vidane and other pangukarayo	do	1	2	3	—
*U 35	Do	do	do	0	3	29	—
*V 35	Do	M. Ran Menika and other pangukarayo	do	1	2	8	—
*W 35	Do	do	do	0	3	36	—
*X 35	Do	M. L. Nale Etani and other pangukarayo	do	1	3	0	—
*Y 35	Do	do	do	1	1	30	—
*Z 35	Do	Menikralage Ran Menika and other pangukarayo	do	1	1	17	—
*A 36	Do	M. Ranmenika and other pangukarayo	do	0	2	20	—
*B 36	Do	P. Kawrala and other pangukarayo	do	2	1	25	—
*C 36	Do	do	do	0	2	20	—
*D 36	Do	P. Wannihami Vel-vidane and other pangukarayo	do	1	3	31	—
*E 36	Do	do	do	0	2	35	—
*F 36	Do	K. Malhami and other pangukarayo	do	0	2	32	—
*G 36	Do	do	do	1	2	20	—
*H 36	Do	K. Kadirate and other pangukarayo	do	0	1	15	—
*I 36	Do	do	do	0	1	37	—
*J 36	Do	T. L. Kiri Etane and other pangukarayo	do	0	2	6	—
*K 36	Do	do	do	1	1	8	—
*L 36	Do	S. Punchappu and other pangukarayo	do	0	2	10	—
*M 36	Do	do	do	1	1	0	—
*N 36	Do	K. Kadirate and other pangukarayo	do	0	1	10	—
*O 36	Do	do	do	0	3	24	—
*P 36	Do	K. Dingirala and other pangukarayo	do	0	2	0	—
*Q 36	Do	do	do	1	1	7	—
*R 36	Do	P. Malhami and other pangukarayo	do	0	2	0	—
*S 36	Do	do	do	1	0	20	—
*T 36	Do	P. Welate and other pangukarayo	do	0	1	28	—
*U 36	Do	do	do	1	0	21	—
*V 36	Do	K. Kapurala and other pangukarayo	do	0	1	20	—
*W 36	Do	do	do	1	0	16	—
*X 36	Do	W. Punchirala and other pangukarayo	do	0	1	6	—
*Y 36	Do	do	do	1	0	14	—
*Z 36	Do	P. Kawrala and other pangukarayo	do	1	2	6	—
*A 37	Do	M. Ranmenika and other pangukarayo	do	1	0	24	—
*B 37	Do	P. Wannihami and other pangukarayo	do	0	1	13	—
*C 37	Do	K. Malhami and other pangukarayo	do	0	1	13	—
*D 37	Do	K. Naidurala Korala and other pangukarayo	do	0	1	7	—
*E 37	Do	Welatege Etani and other pangukarayo	do	0	2	5	—
*F 37	Do	K. Kadirate and other pangukarayo	do	0	3	12	—
*G 37	Do	K. Dingirala and other pangukarayo	do	0	1	30	—
*H 37	Do	Welatege Udayare and other pangukarayo	do	0	3	1	—
*I 37	Do	P. Malkami, late Korala, and other pangukarayo	do	0	3	22	—
*J 37	Do	K. Naidurala Korala and other pangukarayo	do	0	3	37	—
*K 37	Do	Welatege Etani and other pangukarayo	do	0	3	33	—
*L 37	Do	W. Menik Etani and other pangukarayo	do	1	0	38	—

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*).

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
*M 37	Tirappane	N. Ranmenika and other pangukarayo	Old paddy field	1 1 37	—
*N 37	Do	P. Wannihami Vel-vidane and other pangukarayo	do	0 2 0	—
*O 37	Do	K. Malhami and other pangukarayo	do	0 2 3	—
*P 37	Do	K. Naidurala and other pangukarayo	do	0 2 37	—
*Q 37	Do	P. Malhami (late Korala)	do	0 1 4	—
*R 37	Do	Kapurhamige Udayare and other pangukarayo	do	0 0 36	—
*S 37	Do	K. Dingirala and other pangukarayo	do	0 0 29	—
*T 37	Do	K. Kadirate and other pangukarayo	do	0 0 24	—
*U 37	Do	S. Punchappurala and other pangukarayo	do	0 0 24	—
*V 37	Do	Pangukarayo	do	5 2 33	—
*W 37	Nawatawewa	Kirihamige Naidurala Korala and other pangukarayo	do	7 3 0	—
Preliminary plan 140.—Ulagalla korale. Applicant—Nil.					
N 33	Wirandagollewa	Crown and K. Wannihami and other pangukarayo	Abandoned field now overgrown	0 0 4	10
O 33	Do	do	do	0 1 22	10
P 33	Do	do	do	0 1 34	10
Preliminary plan 132.—Ulagalla korale. Applicant—Nil.					
*D 30	Konwewa	K. Appurala and other pangukarayo	Old paddy field	1 2 17	—
*E 30	Do	do	do	1 1 6	—
*F 30	Do	P. Punchirala and other pangukarayo	do	1 0 17	—
*G 30	Do	K. Appurala and other pangukarayo	do	1 0 38	—
*H 30	Do	K. Sirala Vel-vidane and other pangukarayo	do	1 1 1	—
*I 30	Do	N. Wannihami and other pangukarayo	do	1 1 0	—
*J 30	Do	K. Malavalu and other pangukarayo	do	1 0 35	—
*K 30	Do	P. Kadirate and other pangukarayo	do	1 0 5	—
*L 30	Do	P. Wannakurala Vel-vidane and other pangukarayo	do	1 0 24	—
*M 30	Do	K. Kadirate and other pangukarayo	do	1 0 38	—
*N 30	Do	P. Wannakurala and other pangukarayo	do	1 1 11	—
*O 30	Do	do	do	1 1 20	—
*P 30	Do	do	do	1 1 14	—
*Q 30	Do	K. Kandate and other pangukarayo	do	1 1 26	—
*R 30	Do	P. Wannakurala Vel-vidane and other pangukarayo	do	1 0 30	—
*S 30	Do	N. Girangi Etani and other pangukarayo	do	1 0 34	—
*T 30	Do	K. Ranhami and other pangukarayo	do	1 0 32	—
*U 30	Do	K. Kadirate and other pangukarayo	do	1 0 14	—
*V 30	Do	K. Sirala Vel-vidane and other pangukarayo	do	1 0 0	—
*W 30	Do	W. Kandate and other pangukarayo	do	1 0 23	—
*X 30	Do	K. Kadirate and other pangukarayo	do	1 0 13	—
*Y 30	Do	K. Kandete and other pangukarayo	do	0 2 4	—
*Z 30	Periyakulama	K. Welate and other pangukarayo	do	1 0 12	—
*A 31	Do	P. Wannakurala and other pangukarayo	do	1 1 2	—
*B 31	Do	K. Appurala and other pangukarayo	do	1 0 15	—
*C 31	Do	do	do	1 1 36	—
Preliminary plan 129.—Ulagalla korale. Applicant—Nil.					
*L 28	Kathamurichchana	K. Naidurala and other pangukarayo	Old paddy field	1 0 33	—
*M 28	Do	K. Punchi Etani and other pangukarayo	do	0 3 32	—
*N 28	Do	T. Wannihami and other pangukarayo	do	0 3 29	—
*O 28	Do	S. Punchirala and other pangukarayo	do	1 0 12	—
*P 28	Do	P. Wannihamy and other pangukarayo	do	0 3 21	—
*Q 28	Do	Udayarage Wannihami and other pangukarayo	do	1 0 2	—
*R 28	Do	B. Lama Etani and other pangukarayo	do	1 0 4	—
*S 28	Do	W. Walli Etani and other pangukarayo	do	1 1 38	—
*T 28	Do	T. Wannihami and other pangukarayo	do	1 0 10	—
*U 28	Do	K. Punchirala and other pangukarayo	do	0 3 35	—

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*).

Lot.	Village.	Name of Claimant.	Description.	Extent		Upset Price per Acre. Rs.
				A.	R. P.	
*V 28	Kathamurichchana	W. Kapurala and other pangukarayo	Old paddy field	0	3 30	—
*W 28	Do	B. Wannakurala and other pangukarayo	do	0	3 21	—
*X 28	Do	Udayarage Kapurala and other pangukarayo	do	0	3 24	—
*Y 28	Do	Udayarage Tewahami and other pangukarayo	do	1	3 4	—
*Z 28	Do	H. Wannakurala and other pangukarayo	do	1	1 19	—
*A 29	Do	W. Kapurala and other pangukarayo	Paddy field abandoned and since cultivated	0	1 33	—
*B 29	Do	K. Naidurala and other pangukarayo	do	0	0 23	—
*C 29	Do	do	do	1	2 38	—
*D 29	Do	W. Sirala and other pangukarayo	do	1	1 24	—
*E 29	Do	T. Wannihami and other pangukarayo	do	1	1 14	—
*F 29	Do	Udayarage Kapurala and other pangukarayo	do	1	0 28	—
*G 29	Do	Udayarage Tewahami and other pangukarayo	do	1	0 20	—
*H 29	Do	K. Welate and other pangukarayo	do	1	0 23	—
*I 29	Do	B. Wannakurala and other pangukarayo	Old paddy field	1	1 0	—
*J 29	Do	U. Wannihami and other pangukarayo	do	1	0 0	—
*K 29	Do	do	do	1	1 8	—
*L 29	Do	W. Kirihami and other pangukarayo	do	0	2 19	—
*M 29	Do	K. Wannihami and other pangukarayo	do	1	1 22	—
*N 29	Do	P. Wannihami and other pangukarayo	do	2	0 13	—
*O 29	Do	W. Sirala and other pangukarayo	do	2	0 27	—
*P 29	Do	Kapuruhami Arachchi and other pangukarayo	do	1	0 39	—
*Q 29	Do	K. Burala and other pangukarayo	do	2	1 7	—
*R 29	Do	S. L. Appurala Vel-vidane and other pangukarayo	do	2	2 14	—
*S 29	Do	do	do	0	2 34	—
*T 29	Do	do	do	0	1 2	—
*U 29	Do	do	Old paddy once abandoned and since cultivated	0	1 1	—
*V 29	Do	N. Wannihami and other pangukaroya	do	1	1 20	—
Preliminary plan 127.—Ulagalla korale. Applicant—Nil.						
V 27	Nawatawewa	Siralege Kapuwa and other pangukarayo and the Crown	Old paddy field, included in bund reservation	1	2 37	—†
*W 27	Do	Seeralege Kapuwa and other pangukarayo	Old paddy field	0	0 10	—
*X 27	Do	K. Wela and other pangukarayo	do	0	3 5	—
*Y 27	Do	K. Punchappurala and other pangukarayo	do	0	3 25	—
*Z 27	Do	W. Sirila Lekama and other pangukarayo	do	0	3 37	—
*A 28	Do	S. Sirimala and other pangukarayo	do	0	3 21	—
*B 28	Do	N. Walagamerala and other pangukarayo	do	1	0 3	—
*C 28	Do	S. Sirimala and other pangukarayo	do	0	3 38	—
*D 28	Do	S. Wannihami and other pangukarayo	do	1	0 10	—
*E 28	Do	do	do	0	3 24	—
*F 28	Do	K. Wannia and other pangukarayo	do	0	3 24	—
*G 28	Do	N. Kira and other pangukarayo	do	0	3 11	—
*H 28	Do	N. Kanda and other pangukarayo	do	0	3 4	—
*I 28	Do	do	do	0	3 38	—
*J 28	Do	W. Seera Lekama and other pangukarayo	do	1	2 32	—
380	Do	Crown	Jungle fit for paddy	2	1 20	10
Preliminary plan 123.—Ulagalla korale. Applicant—Nil.						
*I 26	Periyakulama	K. G. Kapurala and other pangukarayo	Old paddy field	2	0 28	—
*J 26	Do	M. Guni Etani and other pangukarayo	do	0	1 29	—
*K 26	Do	K. Kapurala and other pangukarayo	do	0	1 38	—
*L 26	Do	K. Kandate and other pangukarayo	do	0	1 39	—

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect by the lots marked (*).
† To be reserved.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
*M 26	Periyakulama	K. Kadirawela and other pangukarayo	Old paddy field	0 2 26	—
*N 26	Do	W. Wannihami and other pangukarayo	do	0 2 22	—
*O 26	Do	K. Pihami and other pangukarayo	do	0 1 28	—
*P 26	Do	P. Naidurala and other pangukarayo	do	0 1 21	—
*Q 26	Do	N. Girangi Etani and other pangukarayo	do	0 2 5	—
*R 26	Do	K. Appurala and other pangukarayo	do	0 2 5	—
*S 26	Do	N. Ranhami and other pangukarayo	do	0 2 1	—
*T 26	Do	S. Udayara and other pangukarayo	do	0 3 27	—
*U 26	Do	K. Welate and other pangukarayo	do	1 3 12	—
*V 26	Do	B. Ranhami and other pangukarayo	do	1 3 5	—
*W 26	Do	P. Wannakurala and other pangukarayo	do	1 3 37	—
*X 26	Do	N. Salindurala and other pangukarayo	do	1 3 7	—
*Y 26	Do	K. Kombi Etani and other pangukarayo	do	1 2 18	—
*Z 26	Do	K. Appurala and other pangukarayo	do	1 2 21	—
*A 27	Do	P. Punchirala Vel-vidane and other pangukarayo	do	1 3 17	—
*B 27	Do	K. Kapurala and other pangukarayo	do	2 1 20	—
*C 27	Do	K. Kadirawela and other pangukarayo	do	2 0 10	—
*D 27	Do	K. Appurala and other pangukarayo	do	1 3 39	—
*E 27	Do	P. Kapurala and other pangukarayo	do	1 3 17	—
*F 27	Do	M. Ranhami and other pangukarayo	do	1 3 23	—
*G 27	Do	K. Kapuruhami and other pangukarayo	do	1 3 10	—
*H 27	Do	P. Kapurala and other pangukarayo	do	3 0 27	—
*I 27	Do	P. Kapurala Gamarala and other pangukarayo	do	1 2 35	—
Preliminary plan 121.—Ulagalla korale. Applicant—Nil.					
*X 25	Padiketuwewa	K. Wannihami and other pangukarayo	Old paddy field	1 0 30	—
*Y 25	Do	K. L. Punchirala and other pangukarayo	Old paddy field	1 0 17	—
*Z 25	Do	do	do	1 0 14	—
*A 26	Do	K. Welate and other pangukarayo	do	2 0 15	—
*B 26	Do	K. Wannihami and other pangukarayo	do	1 3 11	—
*C 26	Do	S. Kira and other pangukarayo	do	1 2 35	—
*D 26	Do	K. Ranhami and other pangukarayo	do	1 2 34	—
*E 26	Do	W. Sirala and other pangukarayo	do	1 1 10	—
F 26	Do	S. Kirihami and other pangukarayo	Old paddy field included within the 3-chain reservation for bund	1 3 24	—†
*G 26	Do	K. Sirala and other pangukarayo	do	1 2 7	—
*H 26	Do	S. Wannihami and other pangukarayo	do	1 2 0	—
Preliminary plan 120.—Ulagalla korale. Applicant—Nil.					
*N 24	Padiketuwewa	S. L. Walli and other pangukarayo	Old paddy field	1 2 25	—
*O 24	Do	do	do	0 3 20	—
*P 24	Do	W. Wannia and other pangukarayo	do	1 0 5	—
*Q 24	Do	K. Kapuwa and other pangukarayo	do	1 0 6	—
*R 24	Do	N. Seera and other pangukarayo	do	0 3 22	—
*S 24	Do	W. Kirihami and other pangukarayo	do	1 3 32	—
*T 24	Do	S. Wannia and other pangukarayo	do	0 3 17	—
*U 24	Do	K. Kapuwa and other pangukarayo	do	0 3 9	—
*V 24	Do	Seerage Etani and other pangukarayo	do	0 3 10	—
*W 24	Do	Kandage Puncha and other pangukarayo	do	0 3 17	—
*X 24	Do	K. Walli and other pangukarayo	do	1 3 5	—
*Y 24	Do	N. Kapuwa and other pangukarayo	do	0 3 7	—
*Z 24	Do	P. Ranhami and other pangukarayo	do	0 3 13	—
*A 25	Do	K. Andiya and other pangukarayo	do	0 3 12	—
*B 25	Do	W. Kapuwa and other pangukarayo	do	0 3 13	—
*C 25	Do	N. Kanda and other pangukarayo	do	0 3 5	—
*D 25	Do	W. Kapuwa and other pangukarayo	do	1 1 33	—
*E 25	Do	K. V. Etani and other pangukarayo	do	1 3 0	—
*F 25	Do	K. L. Puncha Gamarala and other pangukarayo	do	0 3 34	—
*G 25	Do	K. V. Etani and other pangukarayo	do	1 1 11	—
*H 25	Do	W. Puncha and other pangukarayo	do	2 0 31	—
*I 25	Do	K. Seera and other pangukarayo	do	1 0 35	—
*J 25	Do	W. Kadira and other pangukarayo	do	1 0 15	—
*K 25	Do	K. Kapuwa and other pangukarayo	do	1 0 18	—
*L 26	Do	V. Seerala and other pangukarayo	do	1 0 12	—
*M 25	Do	S. Kanda and other pangukarayo	do	1 0 21	—
*N 25	Do	P. Ranni and other pangukarayo	do	1 0 24	—
*O 25	Do	N. Kapurala and other pangukarayo	do	1 1 0	—

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*).

† To be reserved.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
*P 25	Padiketuwewa	W. Kapuwa and other pangukarayo	Old paddy field	1	0 34	—
*Q 25	Do	K. Puncheda Gamarala and other pangukarayo	do	1	0 30	—
*R 25	Do	Sirage Wannia and other pangukarayo	do	1	0 30	—
*S 25	Do	P. Walagamarala and other pangukarayo	do	4	0 22	—
*T 25	Do	do	do	1	2 30	—
*U 25	Do	K. L. Kapuwa Gamarala and other pangukarayo	do	1	0 18	—
*V 25	Do	N. Kanda Vel-vidane and other pangukarayo	do	1	0 14	—
*W 25	Do	Trustee of Padiketuwewa Pansala	do	2	1 16	—
Preliminary plan 189.—Ulagalla korale. Applicant—Nil.						
Q 51	Eruwewa	Crown	Thorny mukalana fit for paddy or for garden	0	2 19	12
R 51	Do	do	do	4	2 30	12
S 51	Do	do	Paddy field	25	1 25	20
Y 51	Do	do	Mukalana fit for garden	2	2 23	10
Z 51	Do	do	do	0	3 0	10
B 52	Do	do	do	4	2 32	12
C 52	Do	do	do	0	3 38	12
D 52	Do	do	do	1	0 5	12
Preliminary plan 206.—Ulagalla korale. Applicant—Nil.						
*A 57	Sembukulama	T. Jiwanaide and other pangukarayo	Old paddy field	8	2 26	—
*B 57	Do	do	do	0	3 6	—
*C 57	Do	B. Kadirawela and other pangukarayo	do	0	1 28	—
*D 57	Do	K. Patta and other pangukarayo	do	0	2 0	—
*E 57	Sembukulama	P. Kalinguwa and other pangukarayo	Old paddy field	0	2 1	—
*F 57	Do	K. Kapuwa and other pangukarayo	do	0	2 8	—
*G 57	Do	K. Naide and other pangukarayo	do	0	2 34	—
*H 57	Do	K. Appunaide and other pangukarayo	do	0	1 21	—
*I 57	Do	S. Ran Naide and other pangukarayo	do	0	2 5	—
*J 57	Do	N. Puncheda and other pangukarayo	do	0	2 15	—
*K 57	Do	T. Puncheda Undiya and other pangukarayo	do	1	0 11	—
Applicant—T. Jiwanaide and others.						
668	Sembukulama	Crown	Open land fit for paddy	2	0 37	10
Applicant—P. Katinguwa.						
669	Sembukulama	Crown	Low jungle and field fit for paddy	1	1 26	10
Applicant—Nil.						
670	Sembukulama	Crown	Forest fit for paddy	8	2 38	10
*L 57	Do	P. Kalinguwa and other pangukarayo	Old paddy field	0	1 6	—
*M 57	Do	do	do	0	2 0	—
*N 57	Do	P. Giranga and other pangukarayo	do	0	2 30	—
*O 57	Do	T. Girana Naide and other pangukarayo	do	0	2 24	—
*P 57	Do	K. Patta and other pangukarayo	do	0	2 18	—
Q 57	Do	S. Ran Naide and other pangukarayo	do	0	2 13	—
*R 57	Sembukulama	K. Kadira and other pangukarayo	Old paddy field	0	2 30	—
*S 57	Do	T. Puncheda and other pangukarayo	do	2	2 28	—
*T 57	Do	G. Ramanaide and other pangukarayo	do	0	2 32	—
*U 57	Do	K. Puncheda and other pangukarayo	do	0	2 32	—
*V 57	Do	K. Naide and other pangukarayo	do	0	2 25	—
*W 57	Do	K. Gamaya and other pangukarayo	do	0	2 36	—
*X 57	Do	P. Kalinguwa and other pangukarayo	do	0	1 35	—
*Y 57	Do	P. Girangi and other pangukarayo	do	0	2 2	—
*Z 57	Do	T. Girannaide and other pangukarayo	do	0	1 33	—
*A 58	Do	W. Baguwa and other pangukarayo	do	0	2 4	—
*B 58	Do	K. Kiriya and other pangukarayo	do	0	1 34	—
*C 58	Do	K. Kapuwa and other pangukarayo	do	0	2 2	—
*D 58	Do	T. Puncheda, Undiya, and other pangukarayo	do	0	1 37	—
*E 58	Do	K. Appuwa and other pangukarayo	do	0	1 35	—
*F 58	Do	V. Jiva and other pangukarayo	do	0	1 35	—
*G 58	Do	K. Puncheda and other pangukarayo	do	0	3 12	—
*H 58	Kudawewa	K. Appunaide and other pangukarayo	do	0	2 4	—
*I 58	Do	M. Guruwa and other pangukarayo	do	1	2 1	—
*J 58	Do	T. Jiva and other pangukarayo	do	1	2 37	—
*K 58	Do	K. Kiriya and other pangukarayo	do	1	0 26	—
671	Sembukulama	Crown	Scrub jungle fit for garden	2	1 25	10
672	Do	do	do	1	2 7	10

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*).

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
674	Kunchikulama	Applicant—Kadirage Patta and others. do	Field	12 0 26	10
Applicant—Nil.					
675	Kunchikulama	Crown	do	2 3 37	10
*L 58	Do	N. Kalu and other pangukarayo	Old paddy field	0 2 16	—
*M 58	Do	M. Sahodara and other pangukarayo	do	1 2 22	—
*N 58	Do	K. Giranga and other pangukarayo	do	0 3 20	—
*O 58	Do	K. Patta Pedia and other pangukarayo	do	1 2 23	—
*P 58	Do	M. Sahodara and other pangukarayo	do	0 1 3	—
Q 58	Do	K. Janguwa and other pangukarayo	Old paddy field included in bund reservation	0 1 25	—†
*R 58	Do	The pangukarayo	Old paddy field	0 1 22	—
*T 58	Do	K. Girangi and other pangukarayo	do	0 1 11	—
*U 58	Do	K. Janguwa and other pangukarayo	do	0 1 9	—
*V 58	Do	K. Patta Pedia and other pangukarayo	do	1 0 18	—
*W 58	Do	M. Kandappuwa and other pangukarayo	do	1 0 34	—
*X 58	Wellamudawa	P. Kapurula and other pangukarayo	do	0 2 24	—
*Y 58	Do	M. Kandappuwa and other pangukarayo	do	1 2 38	—
*Z 58	Do	A. Kapurula and other pangukarayo	do	2 0 6	—
*A 59	Do	K. Kirihami and other pangukarayo	do	1 2 34	—
*B 59	Do	S. Punchirala and other pangukarayo	do	1 3 1	—
*C 59	Do	W. Punchirala and other pangukarayo	do	1 3 4	—
*D 56	Do	U. Ranhami and other pangukarayo	do	1 2 35	—
*E 59	Do	K. Ranhami and other pangukarayo	do	2 1 15	—
678	Do	Crown	Scrub jungle fit for field	7 3 26	10
679	Do	do	do	14 3 20	10
*F 59	Do	S. Kapurula and other pangukarayo	Old paddy field	2 0 21	—
*G 59	Do	R. Kapurula and other pangukarayo	do	1 1 24	—
*H 59	Do	W. Sellawannurula and other pangukarayo	do	2 1 18	—
*I 59	Do	P. Wannihami and other pangukarayo	do	2 2 17	—
*J 59	Do	K. Malhami and other pangukarayo	do	1 3 35	—

* Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of the lots marked (*).

† To be reserved.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,246 N.C. P.

වම් 1903 ක්වු ජුනි මස 4 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම

දැනට අනුරාධපුර නම්වේරියේදී වසරේදී මහලේඛන විකුණුවට නොහොත් බේරුම්කරදෙනවට යෙදෙනවා ඇත. උතුරු මිහිම දිසාවේ අනුරාධපුර පලාතේ හුරුපලාත කො.වි.ස.සේ පිහිටා තිබෙන බිම්කැබලි 418.

සිතියම 81. උරගල්ලකෝරලේ. ගවි—උව්විවුටුව.

මෙම ඉඩමවලට ඉල්ලීමකාරයෙන් යැහැ.

කො.	අයිතිකරුවන්ගේ නම.	අත්දම.	පවත්නාගත් මහත. ගණන.			
			අ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.	
*U 16	වත්තකුරුගල ගව්වල සහ වෙනත් ප.ගු.කාරයෝ	පුරුණකුඹුර	3	2	16	—
*V 16	පුනවිතල සහ වෙනත්	එම	1	0	6	—
*W 16	පි. කපුරුල	එම	2	0	21	—
*X 16	පි. කදරුගේ	එම	1	1	4	—
*Y 16	පි. රත්වත්ත	එම	1	0	31	—
*Z 16	එම	එම	2	2	38	—
*A 17	පි. වි. මැතිකරුවලවෙල්පිදුගේ	එම	1	2	7	—
*B 17	පි. කපුරුල	එම	1	2	5	—
*C 17	ඇස්. ගි. ගි.වත්ත	එම	1	1	34	—
*D 17	ඇස්. වත්තකුම	එම	1	2	17	—
*E 17	කේ. අප්පුරුල	එම	1	1	33	—
*F 17	පි. මල්ගාමි	එම	2	3	5	—
*G 17	කේ. කපුරුගාමි	එම	2	3	10	—
*H 17	පි. කපුරුල	එම	1	1	18	—
*I 17	කේ. කාකති	එම	3	2	18	—
*J 17	බම්බුල. වත්තකුරුල	එම	1	1	0	—

* උතුරු මහලේඛන විකුණුවට නොහොත් බේරුම්කරදෙනවට යෙදෙනවා ඇත.

කේ.	අයිතියකම නිගන්තය.	අයදුම.	පවත්ගත්ත	
			මහත. අ. රු. ප.	ගහත. රු.
*K 17	කේ. අප්පුරු පංඥාකාරයෝ පුරුණකුඹුර	එම	2 1 16	—
*L 17	පී. වහිලුම්, මැනික්කරුවෙල්ලිදිගේ එම	එම	1 1 0	—
*M 17	කේ. පිකරු එම	එම	1 0 32	—
*N 17	ඇස්. සිලිඹුරු එම	එම	1 0 30	—
*O 17	ඒ. ජී. වත්තකරුගමගරු එම	එම	1 0 14	—
*P 17	කේ. කපුරු එම	එම	1 1 36	—
*Q 17	ඇස්. සිලිඹුරු එම	එම	1 1 38	—
*R 17	කේ. පිකරු එම	එම	2 3 38	—
*S 17	කේ. අප්පුරු එම	එම	1 2 4	—
*T 17	පී. කදිරවෙල එම	එම	1 2 13	—
*U 17	පී. උඩකාරේ එම	එම	3 2 36	—
*V 17	කේ. වහිලුම්, කපුරු එම	එම	3 1 4	—
*W 17	වහිලුම්, වත්තකරු එම	එම	3 0 0	—
*X 17	පී. මල්කාමි එම	එම	2 3 22	—
*Y 17	කේ. පිකරු එම	එම	3 1 12	—
*Z 17	පී. අල්. උඩකාරේ එම	එම	3 0 21	—
*A 18	උලගල්ලේ රවේමකන්මහා එම	එම	5 1 14	—
*B 18	උව්වමුඛවත්තකලේ භාරකාරයා එම	එම	5 3 4	—
G 19	සිකියම 99. උලගල්ලකෝරලේ. ගම්—ඉහල අම්බලේ. ආණ්ඩුව සහ කපුරුගාමි සහ තවත් අය වැනකර දිගට ඉගුරුකර නිබෙහ කරගව ඇතුළත් කුඹුර		2 2 20	—
*H 19	කේ. පිකරු සහ තවත් පංඥාකාරයෝ පුරුණකුඹුර	එම	1 0 6	—
*I 19	උඩකාරේලාගේ වෙල්ලිදිගේ සහ පංඥාකාරයෝ එම	එම	1 3 17	—
*J 19	ඇස්. පුත්තප්පුරු එම	එම	1 3 0	—
*K 19	අඹරුගමගේ ලමා එකනි එම	එම	1 3 26	—
*L 19	පී. කපුරුගාමි එම	එම	2 0 6	—
*M 19	කේ. කපුරු එම	එම	1 3 34	—
*N 19	ඇස්. කපුරු එම	එම	1 2 36	—
*O 19	පී. වත්තකාමි එම	එම	1 0 23	—
*P 19	වහිලුම්, කිරිගාමි එම	එම	1 2 14	—
*Q 19	වහිලුම්, කපුරුගාමි එම	එම	1 1 22	—
*R 19	එම එම	එම	1 2 23	—
*S 19	සිකියම 101. උලගල්ලකෝරලේ. ගම්—ඉව්වෙල්ලාම. ඇම්. උඩකාරේ සහ තවත් පංඥාකාරයෝ පුරුණ කුඹුර		3 0 0	—
*T 19	වහිලුම්, පුත්තප්පුරු එම	එම	1 0 24	—
*U 19	ඇස්. කපුරුගාමි එම	එම	1 1 16	—
*V 19	පිකරුගේ උඩකාරේ එම	එම	1 2 31	—
*W 19	ඇස්. උඩකාරේ, පී. කපුරුගාමි එම	එම	1 0 25	—
*X 19	කේ. පුත්තප්පුරු එම	එම	1 2 24	—
*Y 19	ඇම්. උඩකාරේ එම	එම	1 2 26	—
*Z 19	එම එම	එම	1 1 25	—
*G 22	සිකියම 106. උලගල්ලකෝරලේ. ගම්—පහල අම්බලේ. ඉහල සහ පහල අම්බලේ පත්තලේ භාරකාරයා පුරුණ කුඹුර		2 3 1	—
*H 22	පී. පුත්තප්පුරු සහ තවත් පංඥාකාරයෝ එම	එම	1 1 0	—
*I 22	වහිලුම්, කුඩාරු එම	එම	1 2 8	—
*J 22	වහිලුම්, සෙල්ලාගේ එම	එම	1 0 29	—
*K 22	ඇස්. වේලාගේ එම	එම	1 0 29	—
*L 22	ඇස්. කපුරු එම	එම	0 2 20	—
*M 22	සෙල්ලාගේගේ අඹරුගමගේ එම	එම	1 0 27	—
*N 22	එම වත්තකරු එම	එම	1 1 0	—
*O 22	වහිලුම්, අඹරුගමගේ එම	එම	1 0 35	—
*P 22	වහිලුම්, පිකරුගේ එම	එම	1 1 30	—
*Q 22	ඇස්. කපුරුගම එම	එම	1 0 39	—
*R 22	වහිලුම්, කුඩාරු එම	එම	1 1 39	—
*S 22	ඇස්. පුත්තප්පුරු එම	එම	1 2 6	—
*T 22	වහිලුම්, කුඩාරු එම	එම	1 2 25	—
*U 22	පී. වත්තකාමි එම	එම	0 3 25	—
*V 22	වහිලුම්, වේලාගේ එම	එම	1 3 4	—
*W 22	වහිලුම්, සෙල්ලාගේ එම	එම	2 0 0	—
*X 22	වහිලුම්, කුඩාරු එම	එම	2 0 0	—
*Y 22	කී. ජී. පිකරු සහ එම	එම	2 0 22	—
*Z 22	වහිලුම්, අඹරුගමගේ එම	එම	2 0 21	—
*A 23	පී. පුත්තප්පුරු එම	එම	2 1 9	—
*B 23	වහිලුම්, පී. කිරිගම එම	එම	2 1 11	—
*C 23	කී. අඹරුගමගේ එම	එම	2 0 24	—
*D 23	ඇස්. වත්තකරු එම	එම	2 0 5	—
*E 23	වහිලුම්, ලමා එකනි එම	එම	0 3 19	—

* උතුරු උතුරුකර නිබෙහ බිම්කරුවලට ගාස්තුව ගෙවිය යුතු නිදසුන් වස්තුව දෙකකට කෙරෙහි ඇත.

අංකය.	අයිතියට කීයන්යා.	අන්දම.	පවත්වන	
			රු.	ප.
*F 23	පි. කපුරු	පුරුණ කුඹුර	2	0 15
*G 23	බහිරිච්. සෙල්ලායේ	එම	1	3 29
*H 23	බි. පුත්තරා වෙල්ලිදායේ	එම	1	0 17
*I 23	බහිරිච්. කපුරු	එම	1	3 21
*J 23	ඇ. චේලායේ	එම	1	3 5
*K 23	ඇ. ඇල්. කිරිකාමි	එම	1	3 9
*L 23	බහිරිච්. කපුරු	එම	1	3 9
*M 23	කේ. නයිදුරු	එම	2	0 6
*N 23	බහිරිච්. අඛණ්ඩ	එම	1	3 22
*O 23	ඇ. පුත්තරා	එම	2	0 25
*P 23	පි. කපුරුගේ උවයාරේ	එම	0	3 18
*Q 23	එම	එම	1	0 0
*R 23	බි. පුත්තරා වෙල්ලිදායේ	එම	0	2 12
*S 23	බහිරිච්. අඛණ්ඩ	එම	1	1 2
*T 23	බි. වත්තකුරු	එම	1	0 23
*U 23	බහිරිච්. කපුරුගාමි	එම	1	1 0
*V 23	ඇ. අඛණ්ඩ	එම	1	1 4
*W 23	බහිරිච්. පි. කපුරු	එම	1	0 22
*X 23	කේ. වත්තකුරු	එම	0	2 13
*Y 23	බි. වත්තකුරු	එම	1	0 35
*Z 23	බහිරිච්. සෙල්ලායේ	එම	1	0 20
*A 24	පි. පුත්තරා මානිකා	එම	1	1 16
*B 24	ඇ. පුත්තරා	එම	1	0 9
*C 24	බහිරිච්. කුඹුරු	එම	1	0 22
*D 24	පි. උවයාරේ	එම	0	2 6
*E 24	බහිරිච්. කපුරු	එම	1	0 15
*F 24	බහිරිච්. සෙල්ලායේ	එම	1	0 13
*G 24	කේ. නයිදුරු	එම	1	0 18
*H 24	කේ. වත්තකුරු	එම	1	0 18
*I 24	ඇ. ඇල්. අප්පරු	එම	2	1 4
347	අනුමත	ඉල්ලුම්කරු:—පුත්තරාගේ කපුරු සහ තවත්.		
		කුඹුර, පහල අම්බලේ නයිදුරුගේ වත්තකාමි	2	0 0
		අල්ලාගත හිමි		20
346	එම	මෙම ඉඩම වලට ඉල්ලුම්කරුගේ නැත.		
		කුඹුර, උලක්කුලමේ වත්තකාමිගේ සෙල්ලායේ	8	0 36
		අල්ලාගත හිමි		20
412	අනුමත	සිහිසම 155. උලගල්ලකෝරලේ. ගම—කරප්පයේ.		
413	එම	වත්තට සුදුසු කැලේ	1	1 16
		එම	0	2 10
		ගම—මාවතමාව.		10
416	එම	ගම—තිරප්පයේ.	23	2 30
416	එම	පුඩුබිම	0	3 30
*G 35	පි. කපුරු සහ වෙනත්	පුරුණ කුඹුර	3	0 27
*H 35	එම	එම	2	0 12
*I 35	කේ. නයිදුරු කෝරල	එම	0	3 29
*J 35	පි. චේලායේ	එම	0	2 32
*K 35	කේ. නයිදුරු කෝරල	එම	1	0 8
*L 35	කේ. කදුරුගේ	එම	1	0 15
*M 35	එම	එම	0	3 12
*N 35	කේ. උවයාරේ	එම	1	0 22
*O 35	එම	එම	1	0 0
*P 35	කේ. කදුරු	එම	1	2 21
*Q 35	එම	එම	1	0 31
*R 35	පි. සිරුර	එම	1	0 28
*S 35	එම	එම	1	0 19
*T 35	පි. වත්තකාමි වෙල්ලිදායේ	එම	1	2 3
*U 35	එම	එම	0	3 29
*V 35	ඇ. රත්මානිකා	එම	1	2 8
*W 35	එම	එම	0	3 36
*X 35	ඇ. ඇල්. මාලිච්චකුඹුර	එම	1	0 3
*Y 35	එම	එම	1	1 30
*Z 35	මානිකරුගේ රත්මානිකා	එම	1	1 17
*A 36	ඇ. රත්මානිකා සහ තවත්	එම	0	2 20
*B 36	පි. කපුරු	එම	2	1 25
*C 36	එම	එම	0	2 20

* උතුරු උතුරු කිරිඳි නම් කිරිඳි වලට ගාස්තුව ගෙවීමට කිරිඳි වලට දෙනු ලබන අයුරු.

නො.	අයිතියකට කිසිදු කොටසක්.	පංගුකාරයෝ	අන්දම.	වටිනාවක	
				මහත.	ගණන.
				අ. රු. ප.	රු.
*D 36	පී. වත්තිකාමි වෙල්පිදානේ	පංගුකාරයෝ	පුරුණ කුඹුර	1 3 31	—
*E 36	එම	එම	එම	0 2 35	—
*F 36	කේ. මල්කාමි	එම	එම	0 2 32	—
*G 36	එම	එම	එම	1 2 20	—
*H 36	කේ. කදිරුනේ	එම	එම	0 1 15	—
*I 36	එම	එම	එම	0 1 37	—
*J 36	පී. ඇල්. කිරිපතනි	එම	එම	0 2 6	—
*K 36	එම	එම	එම	1 1 8	—
*L 36	ඇස්. පුත්වජ්ජ	එම	එම	0 2 10	—
*M 36	එම	එම	එම	1 1 0	—
*N 36	කේ. කදිරුනේ	එම	එම	0 1 10	—
*O 36	එම	එම	එම	0 3 24	—
*P 36	කේ. සිරුල සහ තවත්	එම	එම	0 2 0	—
*Q 36	එම	එම	එම	1 1 7	—
*R 36	පී. මල්කාමි	එම	එම	0 2 0	—
*S 36	එම	එම	එම	1 0 20	—
*T 36	පී. වේලුනේ	එම	එම	0 1 28	—
*U 36	එම	එම	එම	1 0 21	—
*V 36	කේ. කපුරුල	එම	එම	0 1 20	—
*W 36	එම	එම	එම	1 0 16	—
*X 36	ඩබ්ලිව්. පුත්වජ්ජ	එම	එම	0 1 6	—
*Y 36	එම	එම	එම	1 0 14	—
*Z 36	පී. කපුරුල	එම	එම	1 2 6	—
*A 37	ඇම්. රම්මානිකා	එම	එම	1 0 24	—
*B 37	පී. වත්තිකාමි	එම	එම	0 1 13	—
*C 37	කේ. මල්කාමි	එම	එම	0 1 13	—
*D 37	කේ. නයිදුරුල කෝරල	එම	එම	0 1 7	—
*E 37	වේලුනේගේ එතනි	එම	එම	0 2 5	—
*F 37	කේ. කදිරුනේ	එම	එම	0 3 12	—
*G 37	කේ. සිහිරුල	එම	එම	0 1 30	—
*H 37	වේලුනේගේ උඩකාරේ	එම	එම	0 3 1	—
*I 37	පී. මල්කාමි හිටපු කෝරල	එම	එම	0 3 22	—
*J 37	කේ. නයිදුරුල කෝරල	එම	එම	0 3 37	—
*K 37	වේලුනේගේ එතනි	එම	එම	0 3 33	—
*L 37	ඩබ්ලිව්. ම. නික් එතනි	එම	එම	1 0 38	—
*M 37	ඇම්. රම්මානිකා	එම	එම	1 1 37	—
*N 37	පී. වත්තිකාමි වෙල්පිදානේ	එම	එම	0 2 0	—
*O 37	කේ. මල්කාමි	එම	එම	0 2 3	—
*P 37	කේ. නයිදුරුල	එම	එම	0 2 37	—
*Q 37	පී. මල්කාමි හිටපු කෝරල	එම	එම	0 1 4	—
*R 37	කපුරුලකමගේ උඩකාරේ	එම	එම	0 0 36	—
*S 37	කේ. සිහිරුල	එම	එම	0 0 29	—
*T 37	කේ. කදිරුනේ	එම	එම	0 0 24	—
*U 37	ඇස්. පුත්වජ්ජ	එම	එම	0 0 24	—
*V 37	පංගුකාරයෝ	එම	එම	5 2 33	—
ගම්—තවුළු.					
*W 37	කිරිකාමගේ නයිදුරුල කෝරල සහ පංගුකාරයෝ		එම	7 3 0	—
සිතියම 140. උලහල්ලකෝරලේ. ගම්—විරදගොල්ලැයි.					
N 33	ආණ්ඩුව සහ කේ. වත්තිකාමි සහ පංගුකාරයෝ		අත්ඇරදමා නිවුනු කුඹුර	0 0 4	10
O 33	එම	එම	දුකට කැලෑව	0 1 22	10
P 33	එම	එම	එම	0 1 34	10
සිතියම 132. උලහල්ලකෝරලේ. ගම්—කෝන්වැව.					
*D 30	කේ. අප්පුරුල සහ	පංගුකාරයෝ	පුරුණ කුඹුර	1 2 17	—
*E 30	කේ. අප්පුරුල	එම	එම	1 1 6	—
*F 30	පී. පුත්වජ්ජ	එම	එම	1 0 17	—
*G 30	කේ. අප්පුරුල	එම	එම	1 0 38	—
*H 30	කේ. සිරුල වෙල්පිදානේ	එම	එම	1 1 1	—
*I 30	ඇස්. වත්තිකාමි	එම	එම	1 1 0	—
*J 30	කේ. මලවලා	එම	එම	1 0 35	—
*K 30	පී. කදිරුනේ	එම	එම	1 0 5	—
*L 30	පී. වත්තිකාමි කෝරල	එම	එම	1 0 24	—
*M 30	කේ. කදිරුනේ	එම	එම	1 0 38	—
*N 30	පී. වත්තිකාමි	එම	එම	1 1 11	—
*O 30	එම	එම	එම	1 1 20	—
*P 30	එම	එම	එම	1 1 14	—
*Q 30	කේ. කන්දගේ	එම	එම	1 1 26	—
*R 30	පී. වත්තිකාමි වෙල්පිදානේ	එම	එම	1 0 38	—

* උතුරු උතුරු කිරිකාමි විවිධ වටලව ගාස්තුව ගෙවීම සඳහා නිරවුල් බවට දෙනවා ඇත.
07

අංක.	අයිතිය ම කීරුණා.	අක්ෂරය.	පවත්ගත්ක		
			මහත. ගහන.	රු.	
*S 30	ඇ. කිරිඳිවත්ත	පංගුකාරයෝ	පුරුණ කුඹුර	1 0 34	—
*T 30	කේ. ටන්හාමි	එම	එම	1 0 32	—
*U 30	කේ. කදිරුගේ	එම	එම	1 0 4	—
*V 30	කේ. සිරුල වෙල්ලිදියෝ	එම	එම	1 0 0	—
*W30	කේ. කන්දියෝ	එම	එම	1 0 23	—
*X 30	කේ. කදිරුගේ	එම	එම	1 0 13	—
*Y 30	කේ. කන්දියෝ	එම	එම	0 2 4	—
ගම්— පරිසකුලම.					
*L 30	කේ. පෙරුගේ සහ	පංගුකාරයෝ	එම	1 0 12	—
*A 31	පී. වන්හාමි	එම	එම	1 1 2	—
*B 31	කේ. අප්පුරුල	එම	එම	1 0 15	—
*C 31	එම	එම	එම	1 1 36	—
සිතියම 129. උලගල්ලකෝරලේ. ගම්— ත්විලිවිවාව.					
*L 28	කේ. කසිරුල සහ	පංගුකාරයෝ	පුරුණ කුඹුර	1 0 33	—
*M 28	කේ. පුත්තේවත්ත	එම	එම	0 3 32	—
*N 28	පී. වන්හාමි	එම	එම	0 3 29	—
*O 28	ඇ. පුත්තේවත්ත	එම	එම	1 0 12	—
*P 28	පී. වන්හාමි	එම	එම	0 3 21	—
*Q 28	උඩකාරයෝවත්ත	එම	එම	1 0 2	—
*R 28	පී. උමාචන්ද්‍ර	එම	එම	1 0 4	—
*S 28	චන්ද්‍රිකා. වල්ලිවත්ත	එම	එම	1 1 38	—
*T 28	පී. වන්හාමි	එම	එම	1 0 10	—
*U 28	කේ. පුත්තේවත්ත	එම	එම	0 3 35	—
*V 28	චන්ද්‍රිකා. කපුරුල	එම	එම	0 3 30	—
*W28	පී. වන්හාමි	එම	එම	0 3 21	—
*X 28	උඩකාරයෝවත්ත	එම	එම	1 3 24	—
*Y 28	එම කෝවහාමි	එම	එම	1 3 4	—
*Z 28	එම වන්හාමි	එම	එම	1 1 19	—
*A 29	චන්ද්‍රිකා. කපුරුල	එම	අත්ඇරදමා තිබිව කුඹුර දැනට ගොවිතැන් කර තිබේ	0 1 33	—
*B 29	කේ. කසිරුල	එම	එම	0 0 23	—
*C 29	එම	එම	එම	1 2 38	—
*D 29	චන්ද්‍රිකා. සිරුල	එම	එම	1 1 21	—
*E 29	පී. වන්හාමි	එම	එම	1 1 14	—
*F 29	උඩකාරයෝවත්ත	එම	එම	1 0 28	—
*G 29	එම කෝවහාමි	එම	එම	1 0 20	—
*H 29	එම. පෙරුගේ	එම	එම	1 0 23	—
*I 29	කී. උඩකාරයෝ	එම	පුරුණ කුඹුර	1 0 0	—
*J 29	ඇ. රත්නාමි	එම	එම	1 0 0	—
*K 29	එම	එම	එම	1 1 18	—
*L 29	චන්ද්‍රිකා. කිරිඳිවත්ත	එම	එම	0 2 19	—
*M 29	කේ. වන්හාමි	එම	එම	1 1 22	—
*N 29	පී. වන්හාමි	එම	එම	2 0 13	—
*O 29	පී. සිරුල	එම	එම	2 0 27	—
*P 29	කපුරුලාමි ආචාර්ය	එම	එම	1 0 39	—
*Q 29	කේ. චන්ද්‍රිකා	එම	එම	2 1 7	—
*R 29	ඇ. ඇ. අප්පුරුල වෙල්ලිදියෝ	එම	එම	2 2 14	—
*S 29	එම	එම	එම	0 2 34	—
*T 29	එම	එම	එම	0 1 2	—
*U 29	එම	එම	පරිසකුල, වරක් ඇර දමා තිබි දැනට ගොවි තැන් කරති	0 1 1	—
*V 29	ඇ. වන්හාමි	එම	එම	1 1 20	—
සිතියම 127. උලගල්ලකෝරලේ. ගම්— මාවතවැව.					
U 27	සිරුලගේ කපුරුල සහ පංගුකාරයෝ සහ ආණ්ඩුව	පංගුකාරයෝ	වැකන්දට ඇර තිබෙන ඉඩමට ඇතුලත් පුරුණ කුඹුර	1 2 37	—†
*W27	සිරුලගේ කපුරුල සහ තවත්	පංගුකාරයෝ	පුරුණ කුඹුර	0 0 10	—
*X 27	කේ. පෙරුගේ	එම	එම	0 3 5	—
*Y 27	කේ. පුත්තේවත්ත	එම	එම	0 3 25	—
*Z 27	චන්ද්‍රිකා. සිරුල ලේකම්	එම	එම	0 3 37	—
*A 28	ඇ. සිරුල	එම	එම	0 3 31	—
*B 28	ඇ. වැලිගමරුල	එම	එම	1 0 3	—
*C 28	ඇ. සිරුල	එම	එම	0 3 38	—
*D 28	ඇ. වන්හාමි	එම	එම	1 0 10	—
*E 28	ඇ. වන්හාමි සහ	එම	එම	0 3 24	—

* උගුණ ලකුණු කර තිබෙන බිම්කම්වලට හාස්තු ගෙවිකල්ලි නිරවුල් වරපු දෙන්නට යෙදෙනවා ඇත.
 † ඉතුරුකිරීමට.

අංක.	අයිතිකම් කියවීම.	අයදුම.	පවත්ගත්ත	
			මග. රු. ප.	රු.
*F 28	කේ. වන්නිසා	පුරුණකුඹුර	0 3 24	—
*G 28	ඇත්. කිරිසා	එම	0 3 11	—
*H 28	ඇත්. සන්දා	එම	0 3 4	—
*I 28	එම	එම	0 3 38	—
*J 28	ඩබ්ලිව්. සිරු ලේකම	එම	1 2 32	—
380	ආණ්ඩුව	එම	2 1 20	10
සිතියම 123. උලගල්ලකෝරළේ.				
*I 26	කේ. ටී. පුරුණ සහ	පුරුණ කුඹුර	2 0 28	—
*J 26	ඇම්. ගුණිපති	එම	0 1 29	—
*K 26	කේ. කපුරු	එම	0 1 38	—
*L 26	කේ. කන්දායේ	එම	0 1 39	—
M 26	කේ. කදිරවෙලා	එම	0 2 26	—
*N 26	ඩබ්ලිව්. වන්නිසාමි	එම	0 2 22	—
*O 26	කේ. පිත්තාමි	එම	0 1 28	—
*P 26	පී. කපුරු	එම	0 1 21	—
*Q 26	ඇත්. ගිරි එනනි	එම	0 2 5	—
*R 26	කේ. අප්පුරු	එම	0 2 5	—
*S 26	ඇම්. රත්නාමි	එම	0 2 1	—
*T 26	ඇත්. උඩගරේ	එම	0 3 27	—
*U 26	කේ. වෙලායේ	එම	1 3 12	—
*V 26	කේ. රත්නාමි	එම	1 3 5	—
*W 26	පී. වන්නාකුරු	එම	1 3 27	—
*X 26	ඇත්. සලිසුරු	එම	1 3 7	—
*Y 26	කේ. කොච්චනනි	එම	1 2 18	—
*Z 26	කේ. අප්පුරු	එම	1 2 21	—
*A 27	පී. පුත්තීරු වෙල්ලිදායේ	එම	1 3 17	—
*B 27	කේ. කපුරු	එම	2 1 20	—
*C 27	කේ. කදිරවෙලා	එම	2 0 10	—
*D 27	කේ. අප්පුරු	එම	1 3 39	—
*E 27	පී. කපුරු	එම	1 3 17	—
*F 27	පී. රත්නාමි	එම	1 3 23	—
*G 27	කේ. කපුරුගාමි	එම	1 3 10	—
*H 27	පී. කපුරු	එම	3 0 27	—
*I 27	පී. කපුරුගමරු	එම	1 2 35	—
සිතියම 121. උලගල්ලකෝරළේ. ගම—පහිත පුවාව.				
*X 25	කේ. වන්නිසාමි සහ	පුරුණ කුඹුර	1 0 30	—
*Y 25	කේ. ඇල්. පුත්තීරු	එම	1 0 17	—
*Z 25	එම	එම	1 0 14	—
*A 26	කේ. වෙලායේ	එම	2 0 15	—
*B 26	කේ. වන්නිසාමි	එම	1 3 11	—
*C 26	ඇත්. කිරි	එම	1 2 35	—
*D 26	කේ. රත්නාමි	එම	1 2 34	—
*E 26	ඩබ්ලිව්. සිරු	එම	1 1 10	—
F 26	ඇත්. කිරිගාමි	පුරුණ කුඹුර, ඉතුරුකර තිබෙන ඉඩම්වලට ඇතුළත් තිබේ	1 3 24	—†
*G 26	කේ. සිරු	පුරුණ කුඹුර	1 2 7	—
*H 26	ඇත්. වන්නිසාමි	එම	1 2 0	—
සිතියම 120. උලගල්ලකෝරළේ.				
*N 24	ඇත්. ඇල්. වල්ලි සහ තවත්	එම	1 2 25	—
*O 24	එම	එම	0 3 20	—
*P 24	ඩබ්ලිව්. වන්නිසා	එම	1 0 5	—
*Q 24	කේ. කපුරු	එම	1 0 6	—
*R 24	ඇත්. සිරු	එම	0 3 22	—
*S 24	ඩබ්ලිව්. කිරිගාමි	එම	1 3 32	—
*T 24	ඇත්. වන්නිසා	එම	0 3 17	—
*U 24	කේ. කපුරු	එම	0 3 9	—
*V 24	සිරුගේ එනනි	එම	0 3 10	—
*W 24	කන්දායේ පුරුම,	එම	0 3 17	—
*X 24	කේ. වල්ලි	එම	1 3 5	—
*Y 24	ඇම්. කපුරු	එම	0 3 7	—
*Z 24	පී. රත්නාමි	එම	0 3 13	—
*A 25	කේ. අභිසා	එම	0 3 12	—
*B 25	ඩබ්ලිව්. කපුරු	එම	0 3 13	—
*C 25	ඇත්. කන්දා	එම	0 3 5	—

* උතුරු උතුරුකර තිබෙන භිමකම්වලට ගාස්තු ගෙවීමේ නිරවුල් මට්ටම දෙන්නට ගොදුරු ඇති, † ඉතුරුකිරීමට.

කො.	අයිතිකම කියවනා.	පාලකාරයෝ	අන්දම.	පවත්ගන්න			
				අ. රු. ප.	මහන.	ගහන.	රු.
*D 25	වහලිච්චි. කපුවා	පාලකාරයෝ	පුරුණකුඹුර	1	1	33	—
*E 25	කේ. වි. එනනි	එම	එම	1	3	0	—
*F 25	කේ. ඇන්. පුත්තා. ගමරල	එම	එම	0	3	34	—
*G 25	කේ. වි. එනනි	එම	එම	1	1	11	—
*H 25	වහලිච්චි. පුත්තා	එම	එම	2	0	31	—
*I 25	කේ. සිරි	එම	එම	1	0	35	—
*J 25	වහලිච්චි. කදිර	එම	එම	1	0	15	—
*K 25	කේ. කපුවා	එම	එම	1	0	18	—
*L 25	ඇන්. සිරිල	එම	එම	1	0	12	—
*M 25	ඇන්. කන්ද	එම	එම	1	0	21	—
*N 25	පී. රත්නාමි	එම	එම	1	0	24	—
*O 25	ඇන්. කපුරල	එම	එම	1	1	0	—
*P 25	ඇන්. කපුව	එම	එම	1	0	34	—
*Q 25	කේ. පුත්තා. ගමරල	එම	එම	1	0	30	—
*R 25	සිරි. ගුණවත්ත	එම	එම	1	0	30	—
*S 25	පී. වේලා. ගමරල	එම	එම	4	0	22	—
*T 25	එම	එම	එම	1	2	30	—
*U 25	කේ. ඇල්. කපුවා. ගමරල	එම	එම	1	0	18	—
*V 25	ඇන්. කන්ද. වෙල්පිදුනේ	එම	එම	1	0	14	—
*W 25	පිටි. පුටුවා. වෙල්පිදුනේ. භාරකාරයා	එම	එම	2	1	16	—
සිනියම 189. ලලගල්ලකෝරලේ. ගම—ඒරුවාව.							
Q 51	ආණ්ඩුව		විසව නොහොත් වත්ත				
			කඩ සුදුසු කපුකහිත				
			මුකලාන	0	2	19	12
R 51	එම		එම	4	2	30	12
S 51	එම		කුඹුර	25	1	25	20
Y 51	එම		වත්තට සුදුසු මුකලාන	2	2	23	10
Z 51	එම		එම	0	3	0	10
B 52	එම		එම	4	2	32	12
C 52	එම		එම	0	3	38	12
D 52	එම		එම	1	0	5	12
මුල් සිනියම 206. ලලගල්ලකෝරලේ. ගම—සෙම්බුතුලම.							
*A 57	පී. පීවානසිදේ සහ තවත් පාලකාරයෝ		පුරුණකුඹුර	8	2	26	—
*B 57	එම	එම	එම	0	3	6	—
*C 57	පී. කදිරවේලා	එම	එම	0	1	28	—
*D 57	කේ. පත්තා	එම	එම	0	2	0	—
*E 57	පී. කල්ලවා	එම	එම	0	2	1	—
*F 57	කේ. කපුවා	එම	එම	0	2	8	—
*G 57	කේ. කපුවා	එම	එම	0	2	34	—
*H 57	කේ. අල්පුකසිදේ	එම	එම	0	1	21	—
*I 57	ඇන්. රත්නසිදේ	එම	එම	0	2	5	—
*J 57	කේ. පුත්තා	එම	එම	0	2	15	—
*K 57	පී. පුත්තා. ගමරල	එම	එම	1	0	11	—
ලුල්පමිකාරය.—පී. පීවානසිදේ සහ තවත්.							
668	ආණ්ඩුව		විසව සුදුසු පිරිවනිනි	2	0	37	10
ලුල්පමිකාරය.—පී. කල්ලවා.							
669	එම		විසව සුදුසු ලදිකැලේ සහ	1	1	26	10
මෙම ලුල්පමිකාරයේ කැලා.							
670	එම		විසව සුදුසු මුකලාන	8	2	38	10
*L 57	පී. කල්ලවා. සහ තවත්	පාලකාරයෝ	පුරුණකුඹුර	0	1	6	—
*M 57	එම	එම	එම	0	2	0	—
*N 57	ඒ. හිරිතා	එම	එම	0	2	30	—
*O 57	පී. හිරිතා. කසිදේ	එම	එම	0	2	34	—
*P 57	කේ. පත්තා	එම	එම	0	2	18	—
*Q 57	ඇන්. රත්නසිදේ	එම	එම	0	2	13	—
*R 57	කේ. කදිර	එම	එම	0	2	30	—
*S 57	පී. පුත්තා	එම	එම	2	2	28	—
*T 57	කී. ගමනසිදු සහ	එම	එම	0	2	32	—
*U 57	කේ. පුත්තා	එම	එම	0	2	32	—
*V 57	කේ. කපුවා	එම	එම	0	2	25	—
*W 57	කේ. ගමන	එම	එම	0	2	36	—
*X 57	පී. කල්ලවා	එම	එම	0	1	35	—
*Y 57	ඒ. හිරිතා	එම	එම	0	2	2	—
*Z 57	පී. පීවානසිදේ	එම	එම	0	1	33	—
*A 58	වහලිච්චි. වාස්පුවා	එම	එම	0	2	4	—

* ලබන ලකුණකර තිබෙන බිම්කම්වලට ගාස්තුව ගෙවිණි ආණ්ඩුවෙන් නිරවුල් බරපු ලදු

අංක.	අයිතියක් කිසිකිසිවක්.	අන්දම.	වටයගන්වන		
			මහල. ගහල.	අ. රු. ප. රු.	
*B 58	කේ. කිරියා	පංගුකාරයෝ	පුරුණ කුඹුර	0 1 34	—
*C 58	කේ. කපුටා	එම	එම	0 2 2	—
*D 58	පී. පුත්තලාට්ටමා	එම	එම	0 1 37	—
*E 58	කේ. අප්පුලා	එම	එම	0 1 35	—
*F 58	පී. පීටා	එම	එම	0 1 35	—
*G 58	කේ. පුත්තලා	එම	එම	0 3 12	—
ගම්—කුඩාවැව.					
*H 58	කේ. අප්පුලාපිඳේ සහ	පංගුකාරයෝ	එම	0 2 4	—
*I 58	ඇම්. ගරුලා	එම	එම	1 2 1	—
*J 58	පී. පීටා	එම	එම	1 2 37	—
*K 58	කේ. කිරියා	එම	එම	1 0 26	—
ගම්—කුණ්ඩුකුලේ.					
671	ආණ්ඩුව		වත්තට පුදුසු ස ප්‍රමාණ කැලේ	2 1 25	10
672	එම		එම	1 2 7	10
ගම්—කුණ්ඩුකුලේ.					
674	එම		කුඹුර	12 0 26	10
675	එම		එම	2 3 27	10
*L 58	ඇස්. කපුටා සහ	පංගුකාරයෝ	පුරුණ කුඹුර	0 2 16	—
*M 58	ඇම්. කොකොදිරුල	එම	එම	1 2 22	—
*N 58	කේ. ගී ග.	එම	එම	0 3 20	—
*O 58	කේ. වත්තා පේසියා	එම	එම	1 2 23	—
*P 58	ඇම්. සහෙ දැරු	එම	එම	0 1 3	—
*Q 58	කේ. පිට්ටුපා	එම	එම	0 1 25	—†
*R 58	පංගුකාරයෝ	එම	එම	0 1 22	—
*T 58	කේ. ගී ග. සහ	එම	එම	0 1 11	—
*U 58	කේ. පංගුව.	එම	එම	0 1 9	—
*V 58	කේ. වත්තා පේසියා	එම	එම	1 0 18	—
*W 58	ඇම්. කන්දප්පුලා	එම	එම	1 0 34	—
ගම්—වෙල්ලුපුටු.					
*X 58	කේ. කපුටුල සහ	පංගුකාරයෝ	පුරුණ කුඹුර	0 2 24	—
*Y 58	ඇම්. කන්දප්පුලා	එම	එම	1 2 38	—
*Z 58	පී. කපුටුල	එම	එම	2 0 6	—
*A 59	කේ. කිරියාමි	එම	එම	1 2 34	—
*B 59	ඇස්. පුත්තලා	එම	එම	1 3 1	—
*C 59	විඹලිමි. පුරුණ	එම	එම	1 3 4	—
*D 59	කේ. රත්තාමි	එම	එම	1 2 35	—
*E 59	එම	එම	එම	2 1 15	—
678	ආණ්ඩුව		දකුණට පුදුසු ස ප්‍රමාණ කැලේ	7 3 26	10
679	එම		එම	14 3 20	10
*F 59	ඇස්. කපුටුල සහ	පංගුකාරයෝ	පුරුණ කුඹුර	2 0 21	—
*G 59	කේ. කපුටුල	එම	එම	1 1 24	—
*H 59	විඹලිමි. සෙල්ලුවත්තරුල	එම	එම	2 1 18	—
*I 59	පී. වත්තාමි	එම	එම	2 2 17	—
*J 59	කේ. වෙල්ලාමි	එම	එම	1 3 35	—

* ලකුණලකුණු කර තිබෙන බිම්කම්වලට ගාස්තු ගෙවීයුම් කිරීමට ඔප්පු දෙන්නට ගෙදෙනවා ඇත. † ඉතුරු කිරීමට.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපර්ජනරාජ්‍යයාණන්ගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුව එජන්තරාජ්‍යයාණන්ගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුකන්දයේ අඤ්ච ලෙස,
එවරුම් ඉම් රජය,
විකේතනා රජය මිහ.

No. 1,247, N.C. P. Colonial Secretary's Office, Colombo, June 8, 1903.

ON Wednesday, July 29, 1903, at 12.45 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Kalagampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
7559	Nitigama	Ekanayaka Appuhami and two others of Karawilagala	two others of Karawilagala Jungle fit for paddy	39 2 0	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					Per Acre. Rs.
Preliminary plan 2,427.—Negampaha korale.					
7562	Kuruwihena	K. B. Kapurala and three others of Walaswewa	Chena and jungle fit for paddy	1 3 15	10
7563	Do.	—	Paddy field (encroachment by owners of T. P. 154,294)	0 0 26	10
7565	Do.	Ranhami of Walaswewa	Jungle fit for paddy	2 3 0	10
Preliminary plan 2,424.—Negampaha korale.					
7550	Galegodakumbukwewa	Pachchira, ex Vel-vidane	Low jungle fit for paddy	1 2 10	10
7551	Do.	—	Paddy field (encroachment by Ahamado Lebbe and Pachchira, ex Vel-vidane)	0 0 36	10
7552	Do.	—	Paddy field (encroachment by Pachchira, ex Vel-vidane)	0 1 10	10
7553	Do.	Isage Pachchira and two others of Negama	Jungle fit for paddy or for cocoanut	6 1 14	10
7554	Do.	—	Paddy field (encroachment by Awakkera and others)	0 0 37	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,247, N.C. P.

වම් 1903 ක්වු ජුනි මස 8 වෙනි දින කොළඹ
මහසෙනෙවුන්ගේ ආණ්ඩුකරණයෙන් කන්දෝරුවේදී.

උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඵ්ජන්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන් වෛන ආණ්ඩුව සන්තක වූ වම් ආණ්ඩුවේ නිකුත් කරන ලද ප්‍රකාශන වම් 1903 ක්වු ජුනි මස 29 වෙනි දින වූ බද්ද සහ 12,450 අනුරාධපුර කලාවේදී වෙන්දේසි කර විකුණන ලද නොකොන් කේරුන්කරුන්ගේ මෙහිදී සඳහන් වූ දේ.

උතුරු මැද දිසාවේ අනුරාධපුර පලාතේ කලාපිපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන විම්සාවෙහි 9 ක්. සිහිතම 2,426. උතුරු මහෝරලේ. අයිතිකරු නිසන්තා:—ආණ්ඩුව.

කො.	ගම්.	ඉල්ලුම්කරු.	අන්දම.	පවත්ගන්න	
				මහල.	ගහන.
අ. රු.	ප.	රු.	අ. රු.	ප.	රු.
7559	නිහිතම	කර්විලගල ඵ්කනාගක අස්සු කාම සහ දෙවනෙක් සිහිතම 2,427. නැගම්පහකෝරලේ.	විශ්ව සුදුසු කැලේ	39	2 0 10
7562	කුරුවිහේන	වලස්වැවේ කේ. වි. කපුරු සහ 3 දෙනෙක්	විශ්ව සුදුසු හේන සහ කැලේ	1	3 15 10
7563	එම	—	කුඹුරු, කො. 174,294 පිඹුරුකඩදැසිය අයිති කාරයා අල්ලාගත තිබේ	0	0 26 10
7565	එම	වලස්වැවේ රත්නාමි සිහිතම 2,424. නැගම්පහකෝරලේ.	විශ්ව සුදුසු කැලේ	2	3 0 10
7550	ගාල්ලේනඩකුඹුක් වැව	පවිරනිවසු වෙල්විදානේ	විශ්ව සුදුසු ලදුකැලේ	1	2 10 10
7551	එම	—	කුඹුරු, අහමදුලෙහිකේ සහ පවිරනිවසු වෙල්විදානේ	0	0 36 10
7552	එම	—	අල්ලාගත තිබේ කුඹුරු, පවිරනිවසු වෙල්විදා නේ විසින් අල්ලාගත තිබේ	0	1 10 10
7553	එම	නැගම්පහකෝරලේ පවිර සහ තවත් දෙදෙනෙක්	පොල්වලව නොකොන් විශ්ව සුදුසු කැලේ	6	1 14 10
7554	එම	—	කුඹුරු, අවක්කර සහ තවත් අය විසින් අල් ලාගත තිබේ	0	0 37 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේකර්ජනරුල්ලන්ගේ විසින්ද, විසින්මේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරු මැද දිසාවේ ආණ්ඩුවේ ඵ්ජන්කරුන්ගේ විසින්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරු මහන්සියේ ආඥාවලස,
එවරුම් ඉම් කරුන්,
මහසෙනෙවුන්ගේ මහල.

No. 1,248, N.C. P.

Colonial Secretary's Office,
Colombo, June 8, 1903.

ON Tuesday, July 28, 1903, at 2 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 462.—Udiyankulama korale.				Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Lot.	Village.	Name of Claimant.	Description.		
Applicant.—Nil.					
P 117	Kudamessilewa	Kapuwa Gammahe and eleven others	Paddy field	1 3 33	—*
Q 117	Do.	and H. B. Hurulle, Batemahatmaya	do.	8 3 4	—*
Preliminary plan 2,408.—Udiyankulama korale.					
Applicant.—Ana Kuppe Tambi Vidane.					
7505	Mahakiribbewa	Crown	Chena fit for paddy	1 3 21	10
Preliminary plan 2,412.—Udiyankulama korale.					
Applicants—W. Ukku Banda, Dingiri Bandage Ukku Banda, and Wannihami Appuhami.					
7522	Wannankulama	Crown	Fallow land overgrown with bushes, fit for a field	0 1 16	10
Preliminary plan 2,417.—Kalpe korale.					
Applicant.—Nil.					
7530	Welimapotana	Crown	Chena fit for paddy	3 3 18	10
7532	Do.	do.	do.	5 2 32	10
7533	Do.	do.	do.	5 0 20	10
7534	Do.	do.	Jungle fit for paddy	2 1 11	10
7535	Do.	do.	Chena fit for paddy	2 2 24	10
Preliminary plan 2,433.—Kalpe korale.					
Applicant.—A. Kapurala and two others.					
7575	Mahakumbukwewa	Crown	Jungle and forest fit for paddy	10 1 0	11
Applicant.—W. Punchirala, Vel-vidane, and others.					
7576	Mahakumbukwewa	Crown	Jungle and forest fit for paddy	17 2 24	11
Applicant.—K. Punchirala and others.					
7577	Mahakumbukwewa	Crown	Jungle fit for paddy	4 1 12	10

Certificates of no claim by the Crown will be issued on payment of fees in respect of lots marked (*).

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,248, N.C. P.

වර්ෂ 1903 ජූලි මස 8 වෙනි දින කොළඹ

මහලොහකාරියිටිනායකයන්ගේ කන්තෝරුවේදී.

ලොරියාද දිසාවේ ආණ්ඩුවේ එජන්තලකානසේ විසින් මෙහි පැන සඳහන්වන ආණ්ඩුව. සහයක ඉඩම ආණ්ඩුවේ නියෝගවලට පැනවීමට වර්ෂ 1903 ජූලි මස 28 වෙනි දින වූ අඟහරුවාද සහ 20 අඟුරු පුර හම්පිච්චිච්චි වෙස්දේසිය ර විකුණුවට යොදොත් බේරුවන්කරදෙන්නට යෙදෙනවා ඇත.

ලොරියා දිසාවේ අඟුරුවපුර පලාතේ හුරුව පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන නිම්කැවෙලි 12.

සිතියම 462. උභිතියන්කුලම කෝරලේ. අයිතිකම් කියවන.—ආණ්ඩුව.

11 දෙනෙක් සහ එම්. වි. හුරුල්ලේ රචිතකර්මයා.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම.	ආ. රා. ප. රා.	උපවගන්තිය.
P 117	කුඩාමැස්ලේලුව	—	කුඹුර	1 3 33	—*
Q 117	එම	—	එම	8 3 4	—*
7505	සිතියම 2,408. උභිතියන්කුලම කෝරලේ. අයිතිකම් කියවන.—ආණ්ඩුව.	ආනා. කුජපතම් විදුනේ	විජව සුදුසු හේන	1 3 21	10
7522	වගන්තියකුලම	සිතියම 2,412. උභිතියන්කුලම කෝරලේ. උක්කුච්චා, පිංච්ච්චා, හේ උක්කුච්චා සහ විකුණුවට යොදොත් බේරුවන්කරදෙන්නට යෙදෙනවා ඇත.	හාපු ඉඩම, පදුරුවලිය වැසි නිම්ම, අඹුරට සෑහේ	0 1 16	10
7530	වැලිමාලොහක	සිතියම 2,417. කල්පේකෝරලේ.	—	3 3 18	10
7532	එම	—	විජව සුදුසු හේන	5 2 32	10
7533	එම	—	එම	5 0 20	10
7534	එම	—	විජව සුදුසු කැලේ	2 1 11	10
7535	එම	—	විජව සුදුසු හේන	2 2 24	10

* මෙම ලකුණ ලකුණු කර තිබෙන ඉඩම්ලට භාස්ඵව ගෙවිකල්හි ආණ්ඩුවෙන් නිරවු. මරපු දෙසු ලැබේ.

නො.	ගම.	ඉල්ලීමකාරය.	අත්දම.	චවත්ගත්ක මහත. ගණන.	අ. රු. ප. රු.
7575	මහඤ්චුක්කමුව	සිතියම 2,433. කල්පේරෝරලේ. ඒ. කළුරුගල අග දෙවනෙන් විෂව සුදුසු කැලේ සහ මුසලාන		10	1 0 11
7576	එම	බහිරි. පුනවිල වෙල් පිදු නේ සහ තවත් අග	එම	17	2 24 11
7577	එම	කේ. පුනවිල සහ තවත් විෂව සුදුසු කැලේ		4	1 12 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වෝපරිකරණලේඛනවලින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩු විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතවත්සේනේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් තර්,
මහසෙකුකාරිස් වලිග.

No. 1,249, N.C. P.

Colonial Secretary's Office,
Colombo, June 17, 1903.

ON Wednesday, August 5, 1903, at 12.55 o'clock p.m., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Tamankaduwa district of the North-Central Province.
Preliminary plan 292.—Egoda pattu.
Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1117	Mutukal	Pattiniyar Sellappa and another	Villu land, that is fit for paddy when water subsides	3 0 21	10

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,249, N.C. P.

වම් 1903 නවු ජුනි මස 17 වෙනි දින පොලම මහසෙකුකාරිස්ලේඛනවත්සේනේ කන්දෝරුවේදී.

උතුරුමහල දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතවත්සේනේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් තර්,
මහසෙකුකාරිස් වලිග.

නො.	ගම.	ඉල්ලීමකාරය.	අත්දම.	චවත්ගත්ක මහත. ගණන.	අ. රු. ප. රු.
1117	මුතුකල්	පත්තිනියාර් සෙල්ලප්පා සහ තවත් අයගන්	විල්ලුවම එනම් වතුර අඩුලොම විට සුදුසු ඉඩම	3	0 21 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වෝපරිකරණලේඛනවලින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතවත්සේනේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් තර්,
මහසෙකුකාරිස් වලිග.

No. 1,249 N.C. P.

කොලොනියල් සෙක්රිටාරි ජුනි 17 වන දින,
කොලොම්බු, 1903 ම් 17 වන දින.

1903 ම් ජුනි 17 වන දින, පැවැත්වූ මහල 12.55 මණිකු තේ ජුනි 17 වන දින වැඩිදුර කාරණා සර්වෝපරිකරණලේඛනවලින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.

1 කාණිත්තුණේ, වැඩිදුර කාරණා සර්වෝපරිකරණලේඛනවලින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.

විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා සර්වෝපරිකරණලේඛනවලින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.

වි.ව.	ලේඛන.	කේන්ද්‍රිකරණ පෙරා.	විවරණ.	විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා සර්වෝපරිකරණලේඛනවලින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.
1117	මුතුකල්	පත්තිනියාර් සෙල්ලප්පා සහ තවත් අයගන්	විල්ලුවම එනම් වතුර අඩුලොම විට සුදුසු ඉඩම	3 0 21 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වෝපරිකරණලේඛනවලින් සොයාගෙන, විකිනීමේ කොන්දේසිය ගැන වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ විච්ඡින්නලයකින් සොයාගෙන දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානවතවත්සේනේ ආඥාවලෙස,
එවරුඩ් ඉම් තර්,
මහසෙකුකාරිස් වලිග.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 620, P. OF U.

Colonial Secretary's Office,
Colombo, June 10, 1903.

ON Friday, July 24, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Fourteen allotments of land situated in the Udukinda division of the Badulla District of the Province of Uva. Preliminary plan 2,765.—For general sale.

Applicant—Nil.

Village—Haputale in Mahapalata of Udukinda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent.	per Acre.
				A. R. P.	Rs.
8572	Panketiya	Crown	Patana	6 3 33	10
8578	Amunadowepatana	do.	do.	5 0 0	10
8582	Kadawatakandepatana	do.	do.	1 3 25	10
Preliminary plan 620, Village—Haputale in Mahapalata of Udukinda.					
Applicant—Nil.					
2071	Kadawatapatana	Crown	Patana	0 2 9-75	10
2072	Do.	do.	do.	0 2 20	10
2073	Do.	do.	do.	0 2 26	10
2076	Do.	do.	do.	0 2 37-75	10
2077	Do.	do.	do.	0 3 7-75	10
2078	Do.	do.	do.	1 1 3	10
2079	Do.	do.	do.	1 1 15	10
Preliminary plan 742. Village—Mahawelagama in Dehiwinipalata of Udukinda.					
Applicant—Mr. John Rettie.					
2574	Wanduragammanahinna	Crown	Patana	40 2 36	10
Preliminary plan 698. Village—Kahagolla in Mahapalata of Udukinda.					
Applicant—Nil.					
2443	Ampitigodapatana	Crown	Patana	8 3 8	10
Preliminary plan 500. Village—Hinnarangolla in Dambewinipalata of Udukinda.					
Applicant—Nil.					
1752	Hapugahaeleaswedduma	Crown	Old paddy land	0 2 7	10
1754	Bokkearawepatana	do.	Patana	0 3 11	10

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 620, P. OF U.

මහලු 1903 ක්‍රි.ව. මහ 10 වෙනි දින කොළඹ
සෙනෙකුකාරිස්ලායානේකේ කන්තෝරුවේදී.

ලාංකීය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විසින් ලේඛිත අදහස්වලට අනුකූලව සකස් කළ බවට
ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට මහලු 1903 ක්‍රි.ව. මහ 24 වෙනි දින බුදු පිඤ්ඤා සමයේ 10 සිදු වූ
කවච්චේදී වෙන්දේසිකර විකුණනු ලබන බෙදාහැරීමට ආයු.

ලාංකීය බදු වලට අදාළව පිටවන බවට විවිධ වශයෙන් 143.

සිතියම 2,765. අයිතිකම් කිසිවක්— ආණ්ඩුව.

පොදු විකිණීමට. මෙම ඉඩම්වලට ඉල්ලුම්කරුවන්ගේ නැඟ.

කො.	නම.	ඉඩමේ නම.	අන්දම.	වටිනාකම	
				මහලු.	ගහන.
				අ. රු. ප.	රු.
8572	ලාංකීය මහලුකරුකෝර	පන්කැටිය	පහන	6 3 33	10
8578	ලේ සුදුකල්	අඹකොළුවේපහන	එම	5 0 0	10
8582	එම	කඩවතකන්දේපහන	එම	1 3 25	10
සිතියම 620. අයිතිකම් කිසිවක්— ආණ්ඩුව.					
2071	එම	කඩවතපහන	පහන	0 2 9-75	10
2072	එම	එම	එම	0 2 20	10
2073	එම	එම	එම	0 2 26	10
2076	එම	එම	එම	0 2 37-75	10
2077	එම	එම	එම	0 3 7-75	10
2078	එම	එම	එම	1 1 3	10
2079	එම	එම	එම	1 1 15	10
සිතියම 742. ඉල්ලුම්කරු— ජෝන් රැවිලා විනායේ.					
2574	ලාංකීය දෙකිනිපලාන	වදුරුගමමහනියන	පහන	40 2 36	10
මහලුවලට සිතියම 698.					
2443	ලාංකීය මහලුකරුක කක	අම්පිටිකොඩිපහන	එම	8 3 8	10

නො.	ගම.	ඉඩම් නම.	අක්ෂර.	වටහන්	
				මහල.	ගණන.
1752	උඩුකිඳු දඹවිට්ටලාන	සියලුම 500.			
	සීවනාරත්නමාවල	ගසුගහආලේඉස්වැද්දුම්	රජයේ	0 2 7	10
1754	එම	බොක්කේඅරුවෙටතන	රජයේ	0 3 11	10

මෙම ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සඳහා සඳහන් කරුණු කියවන්න. විකිණීමේ කොන්දේසි ගැන උංචි පත්‍රයේ විස්තර කළ තොරතුරු කියවන්න.

ගැහැර උතුරු පළාතේ අඤ්චලය,
එවරුම් ඉම් කර්ම,
මහජනාධිපති විමල

No. 621, P. OF U.

Colonial Secretary's Office,
Colombo, June 12, 1903.

ON Thursday, July 30, 1903, at 1 P.M., the Government Agent for the Province of Uva will put to auction, at his office in the Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government. Thirteen allotments of land situated in the Badulla District of the Province of Uva.

Preliminary plan 1,102. Applicant—Amunagawawatte Kiriya.
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
3613	Egodagama in Mahapalata korale of Udukinda	Waralwatta	Native garden	1	2 20	10
3614	Do.	do.	Chena	0	2 35	10
Preliminary plan 1,098. Applicant—Helagalkumburagedara Ratta. Claimant—Crown.						
3594	Alugolle in Dambawinipalata korale of Udukinda	Udu-ulpota	Deniya land suitable for paddy	2	0 10	10
Preliminary plan 1,094. Applicant—Puwakcollegedara Ranbandiya Payindakaraya. Claimant—Crown.						
3586	Athalegabadagama in Kandukara korale of Buttala	Puwakgedarawatta and Helegedarawatta	Garden	1	1 32	30
Preliminary plan 177. Applicant—Nil. Claimant—Dimbulgaswagurewatta Mana Payna Muna Neyinappan.						
508	Ambedanda in Kumbalwela korale of Yatikinda	Dimbulgaswagurawatta	Native garden	7	0 30	10
Preliminary plan 1,077. Applicant—Yahalabadde Alutgedara Ukku Banda. Claimant—Crown.						
3550	Yahalabadde in Haputale Mahapalata korale of Udukinda	Galgodapatana	Patana	4	1 20	10
Preliminary plan 1,103. Applicant—Idamegedara Siyatu, Korala of Gampaha. Claimant—Crown.						
3615	Idamegama in Gampaha korale of Udukinda	Egoda-arawa	Paddy field	0	2 10	15
Preliminary plan 1,106. Applicant—Vidane Gamarala. Claimant—Crown.						
3623	Ralsupola in Dehiwinipalata korale of Udukinda	Obadakumbura	Paddy field	1	0 22	10
3624	Siyambalagaha-arawa in Udukinda	Ambagahakumbura	do.	0	1 32	15
Applicant—Idamegedara Siribaddena.						
3625	Dambewela in Udukinda	Bogahaella	Chena	0	1 26	10
Applicant—Siyambalagaha-arawa Panchirala.						
3626	Siyambalagaha-arawa in Udukinda	Badalenpallekumbura	Paddy field	0	2 33	15
Applicant—Hathpanguwedara Kirimenika.						
3627	Siyambalagaha-arawa in Udukinda	Badalenpallekumbura	Paddy field	0	3 20	15
Preliminary plan 805. Applicant—Mr. M. W. Tocke of Bandarawela. Claimant—Crown.						
2797½	Bandarawela in Mahapalata korale of Udukinda	Metihakhulapata	Patana adjoining a building site, purchased by Mr. M. W. Tocke	0	0 8	100

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary

No. 621, P. OF U.

වම් 1903 ක්වු ජුනි මස 12 වෙනි දින කොළඹ

මහසෙනෙවරිජ් උපකාරකයන්ගේ සත්කාරය වැඩි.

උප දිසාමේ ආණ්ඩුමේ ඒජන්ත උපකාරකයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩු සත්කාරය ඉඩම් ආණ්ඩුමේ නියෝගවල ප්‍රකාරයට වම් 1903 ක්වු ජුනි මස 30 වෙනි දින වූ මුහුණතක්ද පස්වරු 12 බදුල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උප දිසාමේ බදු පලයක් පිළිබඳ නිවහන බිම්කැබලි 13යි.
 සිතියම 1,102. ඉල්ලුම්කාරයා—අවුනගාමාවත්තේ කිරිඟා.
 අයිතිකම් කියන්නා—ආණ්ඩුම.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	පටිපාටික මහස්. ගනන.	අ. රු. ප. රු.
3613	උඩුකිඳුමහලොහකෝරළේ	වරල්වත්ත	වත්ත	1 2 20	10
3914	එම	එම	සේන	0 2 35	10
3594	උඩුකිඳු දෙහිවිඳිපලාහකෝරළේ	ඉල්ලුම්කාරයා—අලුතලේකුමුරේගෙදර රත්නා, වි වැළිවිටි යෝ	ආටු දෙහි	2 0 10	10
3586	උඩුකිඳු දෙහිවිඳිපලාහකෝරළේ	ඉල්ලුම්කාරයා—පුවත්තොලේගෙදර රත්බන්දියා පර්වතාරයා.	වත්ත	1 1 32	30
508	අයිතිකම් කියන්නා—දිමුණලත්තවතුරේවත්ත මායා, ජෙනා, මුනා, නෙයිකප්පත්.	ඉල්ලුම්කාරයා—අවුනගාමාවත්තේ කිරිඟා.	වත්ත	7 0 30	10
3550	උඩුකිඳු මහලොහකෝරළේ	ඉල්ලුම්කාරයා—කලේබා, දාද් අරත්ගෙදර උක්කුමත්තේ.	වත්ත	4 1 20	10
3615	උඩුකිඳු මහලොහකෝරළේ	ඉල්ලුම්කාරයා—දුටුමෙහෙදර සිතාතු මහපහකෝරළේ.	කුඹුර	0 2 10	10
3623	උඩුකිඳු දෙහිවිඳිපලාහකෝරළේ	ඉල්ලුම්කාරයා—විදුණේගමරුල.	කුඹුර	1 0 22	10
3624	උඩුකිඳු සිංඹලාගහඅරුව	ඉල්ලුම්කාරයා—දුටුමෙහෙදර සිරිබද්දන.	එම	0 1 32	15
3625	උඩුකිඳු දෙහිවිඳිපලාහකෝරළේ	ඉල්ලුම්කාරයා—සිංඹලාගහඅරුවේ පු.විඳුල.	සේන	0 1 26	10
3626	උඩුකිඳු සිංඹලාගහඅරුව	ඉල්ලුම්කාරයා—කන්පත්තුව මාගදර කිරිමැනිකා.	කුඹුර	0 2 33	15
3627	එම	ඉල්ලුම්කාරයා—අ.ම. ඩම්ඳිවු. චෝක්උත්තැගේ, බත්චාරවෙල.	කුඹුර	0 3 20	15
2797½	උඩුකිඳු මහලොහකෝරළේ	ඉල්ලුම්කාරයා—මැවිසන්පුලපහන	පහන	0 0 8	100

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වච්ඤාපරීක්ෂණයක් සහ විකිනීමේ කොන්දේසි ගැන උප දිසාමේ ආණ්ඩුමේ ඒජන්ත උපකාරකයන්ගේ දූතයන්ට ප්‍රවේශය.

ගරුහර උතුමානත්තවත්තගේ ආණ්ඩු ලෙස,
 එවරුහි ඉම් කරන්,
 මහසෙනෙවරිජ් උපකාරකයන්ගේ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 494, P. OF S. Colonial Secretary's Office, Colombo, June 6, 1903.

ON Monday, July 27, 1903, at 10 A.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at Madampe resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-eight allotments of land situated in the Atakalan korale of the Rataapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 11. Village - Bungiriya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1	Diganegulana and Gulane-mukalana	K. A. Appuhami and others	Mukalana	91 3 16	10
2	Nawalagedaragawadeniya	N. Menikhami and others	Field	0 1 29	50
3	Nawalagedahawatta and Andiyawatta	K. A. Appuhami and others	Garden	35 3 0	40

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
4	Gerandiwela	N. Mohottihami and others	Scrub	0	0 22	10
5	Wewdeniya <i>alias</i> Morapola-kumbura	K. A. Appuhami and others	Field	0	0 10	20
6	Morapolawatta	do.	Garden	1	3 25	15
7	Pans-lewattihena and Amunukarehena	R. Brahmanahami and others	Chena	66	3 10	10
8	Iluktennewatta	M. Kirihatana and others	Garden	0	2 30	20
9	Unagaswatta	H. Rattaranhami and others	do.	0	3 17	30
10	Wagurekumbura	do.	Field	4	2 24	75
11	Hewandeniya	N. Menikha and others	Scrub	0	1 37	15
12	Alugallenadeniya	do.	do.	0	0 17	15
13	Andiyawattedeniya	do.	do.	0	0 6	10
14	Kaluwagewatthehena	M. Haramanisa	Chena	2	0 8	10
15	Baiyalayedeniya	K. Kirianchiya and others	Field	1	2 0	55
16	Baiyalayewatheyaya	do.	Garden	5	0 27	40
17	Battigedeniya	Mr. W. Ellawala, late R. M.	Scrub	0	2 18	15
18	Nindahenyaya	Mr. W. Ellawala, R.M., and others	Chena	187	3 10	10
18A	Do.	do.	do.	2	3 20	10
18B	Do.	do.	do.	2	3 10	10
18C	Do.	do.	do.	3	2 20	10
18D	Do.	do.	do.	4	3 20	10
19	Nawalagehena	N. Menikhami and others	do.	13	0 28	10
20	Koskandeniya	do.	Field	0	3 27	50
21	Labugamadeniya	Mr. W. Ellawala, R.M., and others	Scrub	0	0 30	10
22	Hiriyaddedeniya	P. Kirimenike and others	do.	0	0 34	10
23	Tennehenyaya	Mr. W. Ellawala, R.M., and others	Chena	45	3 0	15
24	Ambrahinkumburegoda	Crown	Mukalana	1	3 25	25
24A	Do.	do.	do.	0	1 22	25
25	Udahawalawewatta	K. M. Dingirimenika	Garden	5	0 30	30
25A	Do.	do.	do.	0	0 30	30
26	Kiriukkuwagedeniya	K. Puransina	Scrub	0	1 3	10
27	Tippolawatuyaya	do.	Garden	5	2 0	20
27A	Do.	do.	do.	0	1 11	20
28	Bogahakumburuyaya	K. M. Dingirimenika and others	Field	16	0 25	75
29	Radagewatuyaya	R. Alensuhenaya and others	Garden	3	2 8	50
29A	Do.	do.	do.	0	1 30	50
29B	Do.	do.	do.	0	2 20	50
30	Radagedeniya	do.	Field	0	2 18	10
31	Pandeniyamukalana	Crown	Mukalana	15	3 22	10
32	Moragodahenyaya	Mr. W. Ellawala and R. Babahenaya	Chena	42	3 20	10
32A	Do.	do.	do.	0	1 30	10
32B	Do.	do.	do.	0	1 10	10
32C	Do.	do.	do.	0	3 16	10
33	Pahalawalauwewatuyaya	Mr. W. Ellawala	Garden	5	1 36	50
34	Muttettuwadeniya	B. Appuhami and others	Field	0	1 13	50
35	Petanegodawatta	K. M. Bandulahami and others	Garden	0	1 0	20
36	Bingiriwela	W. Ellawala and others	Field	16	3 28	75
37	Kosgahagodella	K. A. Mudalihami and others	Chena	0	2 7	10
38	Bandiyamulledeniya	De'goda, late Ratemahatmaya, and others	Field	0	0 10	35
Preliminary plan 12. Village—Wellandura.						
1	Mahayayehena	M. Rattaranhami and others	Forest	14	2 0	10
1A	Do.	do.	do.	0	3 18	10
2	Haldolehena and Beliatuwa	Crown	Forest and deniya	3	1 30	10
2A	Do.	do.	do.	0	0 20	10
2B	Do.	do.	do.	1	1 0	10
3	Ampitiyawatta	Sinnala Markar	Garden	0	3 6	75
4	Mahayaya	M. Rattaranhami and others	Chena	52	0 15	10
4A	Do.	do.	High chena	0	3 25	10
5	Walandure Appalledeniyekumbura	do.	Field	3	0 11	50
6	Appalldeniyewatuyaya	do.	Garden	6	0 17	35
7	Gulandeniye mukalana and Haldolemukalana	Crown	Mukalana	7	2 36	10
7A	Do.	do.	do.	0	3 0	10
8	Gulandeniya	M. Bandulahami and others	Field	0	3 27	40
9	Ettukehena	Kirimenike Korala and others	Forest chena	15	1 20	15
9A	Do.	do.	do.	0	2 20	15
10	Ettukehenewatta	A. Bastian Appu	Garden	0	3 18	30
10A	Do.	do.	do.	0	0 12	30
11	Iluktenna and Batahena	M. Rattaranhami and others	Chena	124	3 30	10
12	Wannoggewatta	W. Setuhami and others	Garden	2	0 35	25
13	Wattigewatta	G. Appuhami and others	do.	3	3 7	40
14	Muttettuwekumburuyaya	Werugoda Pansala	Field	11	2 34	75
15	Pansalewatta	do.	Garden	3	1 0	25
16	Emittillanketiyohenyaya	G. M. Kirimenike and others	Chena	22	0 35	15
16A	Do.	do.	do.	2	0 0	15
16B	Do.	do.	do.	0	0 25	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
17	Emitillanketiyehena	Weragoda Pansala	Chena	3 2 12	20
17A	Do.	do.	do.	1 0 10	20
18A	Do.	Crown	do.	0 0 8	15
19	Wehellakewatta	G. M. Kirimenike and others	Garden	6 1 36	200
19A	Do.	do.	do.	0 2 0	200
20	Dangasdeniya	Weragoda Pansala	Field	0 2 0	100
20A	Do.	do.	do.	0 0 6	100
21	Samatappugewatta	W. Samatappu and others	Garden	0 3 30	50
21A	Do.	do.	do.	0 1 0	50
22	Pansalewatta	Weragoda Pansala	do.	5 1 6	30
23	Timbirigulanehenyaya	G. M. Kirimenike and others	Chena	59 2 28	10
24	Pandaniyekumbura	W. Mudalihami and others	Field	1 2 16	35
25	Labugamadeniya	Dingirimenike and others	Deniya	0 0 23	25
26	Do.	do.	Scrub	0 1 3	25
27	Karandeniye mukalana	Crown	Mukalana	20 0 20	15
28	Yakahaludeniye henyaya	G. Andris Silva and others	Chena and garden	114 3 15	10
28A	Do.	do.	Chena	0 3 5	10
29	Kehelgasellehena	Weragoda Pansala	do.	0 0 30	15
29A	Do.	do.	do.	0 0 14	15
30	Kehelgasellewatta	I. L. M. Abdul Rahiman Lebbe	Garden	0 0 35	50
30A	Do.	do.	do.	0 0 25	50
31	Meegahawatte kumbura	M. Wastuwa	Paddy field	0 3 20	50
32	Mulwakadabena	do.	Chena	3 3 35	10
33	Ahugahadeniya	do.	Field	0 2 8	75
34	Rampatleniyewatuyaya	A. Rammalhami and others	Garden	5 3 15	50
34A	Do.	do.	do.	0 1 15	50
35	Komalledeniya	do.	Field	2 3 5	75
36	Wagurukumburuyaya	do.	do.	5 2 10	100
36A	Do.	do.	do.	0 2 20	100
37	Wadusawariyagewatta	M. Wastuwa and others	Garden	11 0 25	40
37A	Do.	do.	do.	0 1 20	40
38	Yatihelkedapallamagawayaya	A. Malhami and others	Field	7 2 7	100
39	Wagurukumbure deniya	G. Appuhami and others	Deniya	0 2 5	10
40	Tennehenyaya	A. Malhami and others	Chena	104 2 20	10
40A	Do.	do.	do.	0 2 20	10
40B	Do.	do.	do.	0 1 0	10
41	Naminikandewatta	N. Gorakahami and others	Garden	7 0 16	40
42	Kekunagodamukalana	Crown	Mukalana	8 2 11	20
43	Walgampolakumburuyaya	Casim Lebbe and others	Fields	2 3 22	120
44	Polgampolawatta	H. Rattaruna and others	Garden	0 3 0	30
45	Kebellaketiyewatta	Wellewatte Theneris	do.	0 1 5	35
45A	Do.	do.	do.	0 0 25	35
46	Dekandehenyaya	M. Wastuwa, Tambiya, and others	Chena	24 0 3	10
46	Do.	do.	do.	0 3 30	10
46B	Do.	do.	do.	0 0 20	10
46C	Do.	do.	do.	0 1 7	10
46D	Do.	do.	do.	0 0 12	10
47	Baluhelakumbura	G. M. Kirimenike	Field	2 0 11	60
48	Walgampolawatta	H. Santa	Garden	0 2 20	40
48A	Do.	do.	do.	0 0 30	40
49	Palleliyadda	M. Wastuwa	Field	0 3 19	65
49A	Do.	do.	do.	0 0 8	65
16c	Emitillanketiyehenyaya	G. M. Kirimenike	Chena	0 0 30	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

EVERARD IM THURN,
Colonial Secretary.

No. 494, P. OF S.

අංක 494 වන ප්‍රතිපත්ති ලේඛන කොටස

මහලොවකරුවන්ගේ සේවයේ සහතිකයක් ලෙසින්

බරගමු දිසාවේ රත්නපුර පලාතේ අවකලයකරුවන්ගේ සේවයේ සහතිකයක් ලෙසින් පිහිටා තිබෙන බිම්කොට්ටි 11 ක් අංක 11 වන ලේඛන කොටසේ සඳහන් කර ඇත.

බරගමු දිසාවේ රත්නපුර පලාතේ අවකලයකරුවන්ගේ සේවයේ සහතිකයක් ලෙසින්

පිහිටා තිබෙන බිම්කොට්ටි 11 ක් අංක 11 වන ලේඛන කොටසේ සඳහන් කර ඇත.

කො.	බිම්කොට්ටි නම.	අයිතිකරු සහ සහකාර.	අන්දම.	වගන්ති.	
				අ. රු. ප.	රු.
1	දිගේගලක සහ ගුණේගලක	කේ. ඒ. අප්පුහාමි සහ තවත්	බුදුගලක	91 3 16	10
2	නාමලගේගලක	ඇන්. මානිසාමි සහ තවත්	බුදුගලක	0 1 29	50
3	නාමලගේගලක සහ අනික	කේ. ඒ. අප්පුහාමි සහ තවත්	වත්ත	35 3 0	40
4	ගුණේගලක	ඇන්. මානිසාමි සහ තවත්	වෙල	0 0 22	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීපයන්ගේ,	අර්ථය.	පවත්නාකම	
				රු. ප.	අ. ප.
5	වැව්දෙහික යොහොන් මොරපොල කුඹුර	කේ. ඒ. දර්සනාමි සහ තවත් එම	කුඹුර	0 0 10	20
6	මොරපොලවත්ත		වත්ත	1 3 25	15
7	පත්තලේදක්කන්ගේන සහ අමුතුක රේගේන	ආර්. ප්‍රියන්තකාමි සහ තවත්	හේන	66 3 10	10
8	ඉඵක්කැව්තවත්ත	ඇම්. කිරිඟනසා සහ තවත්	වත්ත	0 2 30	20
9	උනගස්වත්ත	එම්. උත්තකාමි සහ තවත් එම	එම	0 3 17	30
10	විඳුර්කුඹුර	එම	කුඹුර	4 2 24	75
11	ගැවන්දෙහික	ඇන්. මැතික්කාමි සහ තවත් එම	වෙල	0 1 37	15
12	අඵනල්ලෙකදෙහික	එම	එම	0 0 17	15
13	ආභිතවත්තදෙහික	එම	එම	0 0 6	10
14	කඵවාගවත්තදෙහික	ඇම්. හරමානිසා	හේන	2 0 8	10
15	බයිලොගදෙහික	කේ. කිරිඳිගම සහ තවත් එම	කුඹුර	1 2 0	55
16	බයිලොගවත්තදෙහික	එම	වත්ත	5 0 27	40
17	බිඵලියදෙහික	බිඵලිය. එල්ලාවල උත්තැගේ	වෙල	0 2 18	15
18	කීනදගේන	එම සහ තවත්	හේන	187 3 10	10
18A	එම	එම	එම	2 3 20	10
18B	එම	එම	එම	2 3 10	10
18C	එම	එම	එම	3 2 20	10
18D	එම	එම	එම	4 3 20	10
19	තාවලගේගේන	ඇන්. මැතික්කාමි සහ තවත් එම	එම	13 0 28	10
20	කොස්කන්දෙහික	එම	කුඹුර	0 3 27	50
21	ලුඹුකවදෙහික	බිඵලිය. එල්ලාවල උත්තැගේ සහ තවත්	වෙල	0 0 30	10
22	කිරිල්කැද්දෙහික	පී. කිරිඳිගම සහ තවත්	එම	0 0 34	10
23	කැව්තේගේන	බිඵලිය. එල්ලාවල උත්තැගේ සහ තවත්	හේන	45 3 0	15
24	අම්බුසිත්කුඹුරගොඩ	ආණ්ඩුව	මුහුදු	1 3 25	25
24½	එම	එම	එම	0 1 22	25
25	උඩතවලවෙවත්ත	කේ. ඇම්. සිංහිරිඳිගම	වත්ත	5 0 30	30
25A	එම	එම	එම	0 0 30	30
26	කිරිඳිකුඹුරදෙහික	කේ. පුරන්සිකා	වෙල	0 1 3	10
27	කීප්පොලකුඹුර	කේ. පුරන්සිකා	වත්ත	5 2 0	20
27A	එම	එම	එම	0 1 11	20
28	බෝගන කුඹුරුගොඩ	කේ. පු. මි. පිංඵලිය	කුඹුර	16 0 25	75
29	රදගේවතුගොඩ	ආර්. අලෝකසුන්දර සහ තවත්	වත්ත	3 2 8	50
29A	එම	එම	එම	0 1 30	50
29B	එම	එම	එම	0 2 20	50
30	රදගේවතුගොඩ	එම	කුඹුර	0 2 18	10
31	පත්තලේදක්කන්ගේන	ආණ්ඩුව	මුහුදු	15 3 22	10
32	මොරගොඩගේන	බිඵලිය. එල්ලාවල උත්තැගේ සහ ආර්. බිඵලිය	හේන	42 3 20	10
32A	එම	එම	එම	0 1 30	10
32B	එම	එම	එම	0 1 10	10
32C	එම	එම	එම	0 3 16	10
33	පහලවලවෙවතුගොඩ	බිඵලිය. එල්ලාවල උත්තැගේ	වත්ත	5 1 36	50
34	මුත්තේවතුගොඩ	බී. දර්සනාමි සහ තවත්	කුඹුර	0 1 13	50
35	ගැව්තේගොඩවත්ත	කේ. ඇම්. බන්දුකාමි සහ තවත්	වත්ත	0 1 0	20
36	බිත්තියවල	බිඵලිය. එල්ලාවල උත්තැගේ සහ තවත්	කුඹුර	16 3 28	75
37	කොස්කන්දෙහික	කේ. ඒ. මුදලියාමි සහ තවත්	හේන	0 2 7	10
38	බිත්තියවලදෙහික	දෙල්ගොඩ රදේවතුගොඩ සහ තවත්	කුඹුර	0 0 10	35
1	මහගාමගේන	සිතියම 12. ගම—වල්පුර.			
1A	එම	ඇම්. උත්තකාමි සහ තවත් එම	මුහුදු	14 2 0	10
2	ගල්දොළගේන සහ බෙලියකුඹුර	ආණ්ඩුව	මුහුදු සහ දෙහික	3 1 30	10
2A	එම	එම	එම	0 0 20	10
2B	එම	එම	එම	1 1 0	10
3	අම්බුසිත්කුඹුර	සිත්තලේ පිරික්කාර්	වත්ත	0 3 6	75
4	මහගාම	ඇම්. උත්තකාමි සහ තවත්	හේන	52 0 15	10
4A	එම	එම	ලොකුගේන	0 3 25	10
5	එල්ලාවලදෙහික	එම	කුඹුර	3 0 11	50
6	අප්පලදෙහික	එම	වත්ත	6 0 17	35
7	මුත්තේවතුගොඩ සහ ගල් දෙල් මුහුදු	ආණ්ඩුව	මුහුදු	7 2 36	10
7A	එම	එම	එම	0 3 0	10

නො.	ඉඩමේ නම.	අයිතිය ම කීරෙන්නා.	අන්දම.	ඉඩමකින		
				අ. රු. ප.	රු.	
8	ගුලකේදනික	ඇම්. බන්දුලකාමි සහ තවත්	කුඹුර	0	3 27	40
9	අැත්තුකැප්පන	කිරිමැතිකේ කෝරල සහ තවත්	සේන සහ මුහුදුහ	15	1 20	15
9A	එම	එම	එම	0	2 20	15
10	අැත්තුකැප්පනවත්ත	ඒ. බස්නිසන් අල්පු	වත්ත	0	3 18	30
10A	එම	එම	එම	0	0 12	30
11	ඉලුක්කැත්ත සහ බටහේන	ඇම්. උත්තාමි සහ තවත් අය	සේන	124	3 30	10
12	වත්තොත්තවත්ත	ඩබ්ලිව්. අස්තුකාමි සහ තව	වත්ත	2	0 35	25
13	වවමිංග්වත්ත	ඒ. අල්පුකාමි සහ තවත්	එම	3	3 7	40
14	මුත්තෙට්ටුමුතුකුඹුරුසාය	වේරගොඩ පත්සල	කුඹුර	11	2 34	75
15	පත්තලවත්ත	එම	වත්ත	3	1 0	25
16	අ. මිච්චලන්ක, පිංඤ්ජෙනසාය	ඒ. ඇම්. කිරිමැතිකේ සහ තවත්	සේන	22	0 35	15
16A	එම	එම	එම	2	0 0	15
16B	එම	එම	එම	0	0 25	15
17	අ. මිච්චලන්ක, පිංඤ්ජෙන	වේරගොඩ පත්සල	සේන	3	2 12	20
17A	එම	එම	එම	1	0 10	20
18A	එම	තණුව	එම	0	0 8	15
19	වෙහෙලාකේවත්ත	ඒ. ඇම්. කිරිමැතිකේ සහ තවත්	වත්ත	6	1 36	200
19A	එම	එම	එම	0	2 0	200
20	දත්තප්පෙහිත	වේරගොඩ පත්සල	කුඹුර	0	2 0	100
20A	එම	එම	එම	0	0 6	100
21	සව්නප්පෙහිත්ත	ඩබ්ලිව්. සමන් අල්පු සහ තවත්	වත්ත	0	3 30	50
21A	එම	එම	එම	0	1 0	50
22	පත්තලවත්ත	වේරගොඩ පත්සල	එම	5	1 6	30
23	නිඹිට්ගුලකේවත්ත	ඒ. ඇම්. කිරිමැතිකේ සහ තවත්	සේන	59	2 28	10
24	පත්තලවත්ත	ඩබ්ලිව්. මුල්ලිකාමි සහ තවත්	කුඹුර	1	2 16	35
25	ලුම්බවිදෙහිත	සිංහිරිමැතිකේ සහ තවත්	දෙහිත	0	0 23	25
26	එම	එම	දෙල	0	1 3	25
27	කරන්දෙහිපෙමුහලාහ	තණුව	මුදුලාහ	20	0 20	15
28	පත්තලවත්ත	ඒ. අන්දිප් සිල්වා සහ තවත්	සේන සහ වත්ත	114	3 15	10
28A	එම	එම	සේන	0	3 5	10
29	කෙරේලන්ද ඇල්ලෙහිත	වේරගොඩ පත්සල	එම	0	0 30	15
29A	එම	එම	එම	0	0 14	15
30	කෙරේලන්ද ඇල්ලෙහිත	අයි. ඇල්. ඇම්. අඹුල්ලන්තිමන් ලෙඹාහ	වත්ත	0	0 35	50
30A	එම	එම	එම	0	0 25	50
31	මිහඟවත්තකෙකුඹුර	ඇම්. වස්තුචා	කුඹුර	0	3 20	50
32	මුල්ලන්කවත්ත	එම	සේන	3	3 35	10
33	අභුහප්පෙහිත	එම	කුඹුර	0	2 8	75
34	පත්තලවත්ත	ඒ. උමමල්ලාමි සහ තවත්	වත්ත	5	3 15	50
34A	එම	එම	එම	0	1 15	50
35	කොමල්ලෙහිත	එම	කුඹුර	2	3 5	75
36	විභුරුකුඹුරුසාය	එම	එම	5	2 10	100
36A	එම	එම	එම	0	2 20	100
37	විභුසවරිකේවත්ත	ඇම්. වස්තුචා සහ තවත්	වත්ත	11	0 25	40
37A	එම	එම	එම	0	1 20	40
38	පත්තලවත්ත	ඒ. මල්ලාමි සහ තවත්	කුඹුර	7	2 7	100
39	විභුරුකුඹුරුසාය	ඒ. අල්පුකාමි සහ තවත්	දෙහිත	0	2 5	10
40	පත්තලවත්ත	ඒ. මල්ලාමි සහ තවත්	සේන	104	2 20	10
40A	එම	එම	එම	0	2 20	10
40B	එම	එම	එම	0	1 0	10
41	පත්තලවත්ත	ඇන්. කොරකාමි සහ තවත්	වත්ත	7	0 16	40
42	කැකුහලොවුකලාහ	තණුව	මුදුලාහ	8	2 11	20
43	වත්තමිපෙලකුඹුරුසාය	කැසිමලෙඹාමි සහ තවත්	කුඹුර	2	3 22	120
44	පොල්ගම්පොල්වත්ත	එම. උත්තාමි සහ තවත්	වත්ත	0	3 0	30
45	කැබිල්ලක, පිංඤ්ජෙන	වැල්ලෙවත්ත කෙතේරිස්	වත්ත	0	1 5	35
45A	එම	එම	එම	0	0 25	35
46	දෙකන්දෙහිත්ත	ඇම්. වස්තුචා, තඹිබිස සහ තවත්	සේන	24	0 3	10
46A	එම	එම	එම	0	3 30	10
46B	එම	එම	එම	0	0 20	10
46C	එම	එම	එම	0	1 7	10
46D	එම	එම	එම	0	0 12	10
47	වත්තලකුඹුර	ඒ. ඇම්. කිරිමැතිකේ	කුඹුර	2	0 11	60
48	වත්තමිපොල්වත්ත	එම. සත්තා	වත්ත	0	2 20	40

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	පවත්ගන්න	
				මහත. ගණක.	රු.
48A	වල්නම්පොලවත්ත	එච්. සන්තා	වත්ත	0	0 30 40
49	පලලොස්සැද්ද	අ.ම. වස්තුමා	කුඹුර	0	3 19 65
49A	එම	එම	එම	0	0 8 65
16C	ඇමිපිල්ලක්කැවිගෙසෙන්නාය	ඒ. ඇම. කිවිමා කිසිත්	හේන	0	0 30 10

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර තාරණ මිනිත් පොදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කුමාරයන්ගේ, විකිනීමේ කොන්දේසි සම්බන්ධ කාරණා සබරගමු පලාතේ මහජන සේවා දෙපාර්තමේන්තුවේ දැනගනව පුළුවන.

ගරුකර උතුමා කන්වනසේනේ ආඥාවලට,
 ඒවරුම් ඉම් කරන්,
 මහසෙකුකාරිස් මහත.

No. 495, P OF S.

Colonial Secretary's Office,
 Colombo, June 4, 1903.

ON Tuesday, July 28, 1903, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Nine allotments of land situated in the Three Korales and Lower Bulatgama of the Kegalla District of the Province of Sabaragamuwa.

Preliminary plan 34. Village—Wendala.

Claimant—H. Balahami and others.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
973	Naugallahena Kekirihena	—	Chena (for settlement)	17 3 25	—
		Claimant—Crown.			
980	Gallenahena	Sinnappuhami Korala	Chena (for sale)	1 3 29	20
		Preliminary plan 145. Village—Ulwela.			
		Claimant—Crown.			
2988	Etambagahamukalana	B. Heenhamy	Forest (for sale)	11 2 0	35
		Preliminary plan 1,099. Village—Lenagala.			
		Claimant—Crown.			
3003	Kammalhana or Galpotta	V. Punchirala and others	Forest (for sale)	6 1 34	20
		Preliminary plan 1,011. Village—Maliagoda.			
		Claimant—Crown.			
2806	Nathawalamukalana	G. Samel Appu	Forest (for sale)	23 1 20	20
2807	Do.	do.	do.	3 2 30	20
		Preliminary plan 1,029. Village—Algoda.			
		Claimant—Messrs. Brodie & Co.			
2834	Etgalekanda	Messrs. Brodie & Co.	Tea garden (for settlement)	0 3 12	50
		Preliminary plan 204. Village—Pelenpitiya.			
		Claimant—Crown.			
4645	Gogollemukalana	—	Forest (for sale)	34 1 6	20
4645½	Do.	—	do.	5 3 15	20

Further particulars respecting the above lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
 EVERARD IM THURN,
 Colonial Secretary.

No. 495, P. OF S.

විෂ් 1903 නවු ජුනි මස 4 වෙනි දින කොළඹ

මහසෙකුකාරිස් උත්තාන්සේනේ කන්තෝරුවේදී.

සබරගමු දිසාවේ කැනල්ලේ උපරිජන්තරුන්කාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් පහකු වේ නිකුත්වනු ප්‍රකාරයට වෂ් 1903 නවු ජුනි මස 28 වෙනි දින වූ අගකරුවාදු දවල් එකව කැනල්ලේ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කැනල්ලේ පලාතේ කෝරලයක සහ පානවුලත්තම සහ කොට්ඨාසවල පිහිටා තිබෙන බිම්කැබලි 9ක්.

සිතියම 34. ගම—වැන්දල. අයිතිකම් කියවන්නා—බාලහාමි සහ තවත් අය.

නො.	ඉඩමේ නම.	ලේඛනකාරයා.	අන්දම.	පවත්ගන්න	
				මහත. ගණක.	රු.
973	නැව්ගලසේන කැකිරි සේන	—	හේන (බේරීම පිණිස)	17	3 25 —
		අයිතිකම් කියවන්නා—ආණ්ඩුව.			
980	ගල්ලොසේන	සිසිදාස, අප්පුහාමි කෝරල	හේන (විකිනීමට)	1	3 29 20
		සිතියම 145. ගම—උල්වල.			
2988	ඇටමහකුමකලාන	කී. සිත්තාමි	බුකලාන (විකිනීම පිණිස)	11	2 0 35

නො.	ඉඩම් නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	වටිනාකම		
				මහක.	ගණක.	අ. රු. ප. රු.
3003	කම්මල්ගේන කොනොන් ගල්පොත්ත	සිතියම 1,099. ගම්—ලොකගල.	සුන්විඳු සහ නවත් අස මුසලාන (විකිනිව පිනිස)	6	1 34	20
2806	සානවලමුසලාන	සිතියම 1,011. ගම්—මාලියගොඩ.	එම	23	1 20	20
2807	එම	ඒ. සාමෙල්අල්පු එම	එම	3	2 30	20
2834	ඇත්තාලේකන්ද	සිතියම 1,029. ගම්—අල්ගොඩ. අයිතිකම් කියත්තා—බ්‍රෝඩ් සහ සමාගම. බ්‍රෝඩ් සහ සමාගම	නේවත්ත (කේර්ම පිනිස)	0	3 12	50
4615	ගොගොල්ලේමුසලාන	සිතියම 2,04. ගම්—පැලැන්පිටිය. අයිතිකම් කියත්තා—අනුමුඛ.	—	34	1 6	20
4645½	එම	—	මුසලාන (විකිනිව පිනිස) එම	35	3 15	20

මෙම ඉඩම් ගැණ වැසිඳුර කාරණා සර්වේඤ්චනරාජරාජකර්මානුකූලව විකිනීමේ කොන්දේසි ගැණ කැඟල්ලේ උපදේශනානුකූලව දැනගතව පුළුවන.

ගරුකර උතුමානත්වයක්සේගේ ආඥාව ලෙස,

එවරුඩ් ඉම් කරන්,
මහසෙක්‍රතාරිස් මමස.

LAND SALES IN THE WESTERN PROVINCE.

(Continued from page 2045).

No. 1,566, w. p.

Colonial Secretary's Office,
Colombo, June 17, 1903.

ON Tuesday, July 28, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,327. Situation—Udugaha pattu of Hapitigam korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
7942	Nugedeniye and Hene-gama	Nugadeniyekanda	Forest and jungle	24	3 11	65
7943½	Do.	do.	To be reserved as a burial ground	2	0 0	—
7944	Do.	do.	Reservation for road. (to be reserved)	0	0 14	—

Preliminary plan 10,216. Situation—Yatigaha pattu of Hapitigam korale.						
7493	Kukulnape	Nagahatenna	Jungle	17	0 18	50
7494	Do.	Kopiawatta	Chena	7	2 1	35
7497	Bokalagama	Kehellelanda	Jungle and swamp	2	0 0	30
7498	Do.	do.	Jungle	2	0 23	35
7499	Do.	Kakkele or Dewalekele	do.	17	0 9	50

Preliminary plan 10,193. Situation—Yatigaha pattu of Hapitigam korale.						
7378	Gaspe	Alubogahalanda	Jungle	12	2 33	75

Further information respecting these lands may be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command

EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,566, W. P.

වම් 1903 අවුරුදු ජූනි මස 17 වෙනි දින කොළඹ මහසෞඛ්‍යාධිපතිවරයාණන්ගේ කාර්යාලයේදී.

විකුණු කිරීමේ දිනය වන විට ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 අවුරුදු ජූනි මස 28 වෙනි දිනට අගතරුවාදු දවල් 12ට කොළඹ කවිවෙලියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට කෝ නිවැරදි කර දෙනු ලබන බවට ගෙදෙනවා ඇත.

සිතියම 10,327. පිහිටීම හා පිටිවම් කෝරළේ උඩගහපත්තුවේ. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. ගහන.
				අ. රු. ප. රු.
7942	නුගදෙනිය සහ ජයනගම	නුගදෙනියෙකන්ද	මුහුණත සහ කැලේ	24 3 11 65
7943	එම	එම	මිනිපිටිවනියකට අත් ඇර නියෙන ඉඩම	2 0 0 —
7944	එම	එම	පාරකට අත්ඇරපු කැලේ	0 0 14 —

සිතියම 10,216. පිහිටීම හා පිටිවම් කෝරළේ ගවගහපත්තුවේ.

7493	කුකුල්නායේ	නාගහතැන්න	කැලේ	17 0 18 50
7494	එම	කෝපියාවන්ත	ජයන	7 2 1 35
7497	බොකලගම	කැබැල්ලකන්ද	කැලේ සහ වෙඩිගුර	2 0 0 30
7498	එම	එම	කැලේ	2 0 23 35
9499	එම	කන්කැලේ නොහොත් දේවාලකැලේ	එම	17 0 9 50

සිතියම 10,193. පිහිටීම හා පිටිවම් කෝරළේ ගවගහපත්තුවේ.

7378	කස්පෙ	අළුබෝගහලන්ද	කැලේ	12 2 33 75
------	-------	-------------	------	------------

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යවිකුණු කිරීමේ කොන්දේසි ගැණ විකුණු කිරීමේ දිනය වන විට ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 අවුරුදු ජූනි මස 28 වෙනි දිනට අගතරුවාදු දවල් 12ට කොළඹ කවිවෙලියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට කෝ නිවැරදි කර දෙනු ලබන බවට ගෙදෙනවා ඇත.

ගරුකරු උතුරු මහනුවෙහි සේනාධිපතිවරයාණන්ගේ අභිමතයෙන්,
එවරුහි ඉම් කරන්,
මහසෞඛ්‍යාධිපතිවරයාණන්.

No. 1,567, W. P.

Colonial Secretary's Office,
Colombo, June 17, 1903.

ON Tuesday, July 28, 1903, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,216. Situation—Yatigaha pattu of Hapitigam korale.
Claimant—Crown.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7492	Kukulnape and Pelapitigama	Makullagahalanda	Jungle	32 0 27	50
7496	Bokalagama	Kebellalanda	do.	12 0 21	50

N.B.—Lot 7,492 will be put up for sale in 3 lots, and lot 7,496 in two lots. The extents will be notified at the time of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
EVERARD IM THURN,
Colonial Secretary.

No. 1,567, W. P.

වම් 1903 අවුරුදු ජූනි මස 17 වෙනි දින කොළඹ මහසෞඛ්‍යාධිපතිවරයාණන්ගේ කාර්යාලයේදී.

විකුණු කිරීමේ දිනය වන විට ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 අවුරුදු ජූනි මස 28 වෙනි දිනට අගතරුවාදු දවල් 12ට කොළඹ කවිවෙලියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට කෝ නිවැරදි කර දෙනු ලබන බවට ගෙදෙනවා ඇත.

සිතියම 10,216. පිහිටීම හා පිටිවම් කෝරළේ ගවගහපත්තුවේ. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. ගහන.
				අ. රු. ප. රු.
7492	කුකුල්නායේ නොහොත් කැලපිටියම	මකුල්ලහලන්ද	කැලේ	32 0 27 50
7496	බොකලගම	කැබැල්ලකන්ද	එම	12 0 21 50

දැන්වීම.—නොම්බර් 7,492 දරණ ඉඩම, ඉඩම් කැබලි 3කට කඩා විකුණනවා ඇත.

නොම්බර් 7,496 දරණ ඉඩම, ඉඩම් කැබලි 2කට කඩා විකුණනවා ඇත.

ඉඩම් කැබලිවල මහන විකිනීමේදී දැනුම් දෙනවා ඇත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යවිකුණු කිරීමේ කොන්දේසි ගැණ විකුණු කිරීමේ දිනය වන විට ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1903 අවුරුදු ජූනි මස 28 වෙනි දිනට අගතරුවාදු දවල් 12ට කොළඹ කවිවෙලියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට කෝ නිවැරදි කර දෙනු ලබන බවට ගෙදෙනවා ඇත.

ගරුකරු උතුරු මහනුවෙහි සේනාධිපතිවරයාණන්ගේ අභිමතයෙන්,
එවරුහි ඉම් කරන්,
මහසෞඛ්‍යාධිපතිවරයාණන්.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following allotments of lands, required for a public purpose, namely, for an estate cart road diversion, to wit:—

Preliminary plan 1,125. Village—Garagoda.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
V 141	Degalessa estate	Old tea	The Kelani Valley Tea Association, Limited	0 0 36
W 141	Do.	do.	do.	0 0 33

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Ruanwella on July 15, 1903, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kegalla Kachcheri,
June 15, 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.

විෂි 1876 ක්වු අලුත්වැද්දේ තොමුර 3 හේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, ඒ නමි:—වනකට සහ පාරක් වෙනස් කිරීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876 සේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ" හවෙති කාණ්ඩයේ කරතිබෙන පංගාර්තුචල ප්‍රකාරයට කාරක මනුෂ්‍යහාමි මහාමාත්‍යවරයාගේ උතුමානන් වගන්තියෙන් නිසිආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නමි:—

සිතියම 1,125. ගම—ගරුගොඩ.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කියන්නා.	මහත. අ. රු. ප.
V 141	දෙගලැස්සෙවනක	කඩාටු හේ	සීමාසහිත කැලච්චලි හේ සමාගම	0 0 36
W 141	එම	එම	එම	0 0 33

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයට දනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ මිනුමකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත සි ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමන්ම නොගොත් තමන් වෙනුවට ක්‍රියාකරණ අය විෂි 1903 ක්වු ජුලි මස 15 වෙනි දින දවල් 1 කේ කතිසමට රුවන්වැල්ලේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅන්දමේ අයිතිවාසිකමද ක්‍රියා කියා සිටිනට මනුෂ්‍යා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමන්ගේ අයිතිකමේ තොරතුරු කියාසිටිනට මනුෂ්‍යව මෙයින් දනගන යුතුයි.

විෂි 1903 ක්වු ජුලි මස 15 වෙනි දින කැගලෑල් කව්වෙරියේදී.

සී. ඇස්. වෝගන්,
ආණ්ඩුවේ උපඒජන්ත වමිත.

1876 ම් (ඉ) - ත්‍ර 3 ම් මිලකස්සුරු සිටින 7 ම් පිරිවිඤ්ච පිරකාරම් තොට්ටත්ත වණ්ඳ වමුකිකාස ගණ්ණම් පති රඤ්ච තෙවෙලු වෙණ්ඳ පතාන පන්නර්සොල්වට්ටම් කාණ්ඪය, අසි තාවන:— පිරතම පද්ධතිකිකම් 1,125. ලුච්චි—කරකොට.

තාණ්ඪ.	කාණ්ඪයට්ටයර්.	විවරම්.	උරිත්තාණ්ඪයට්ටයර්.	විසායම්. අ. රු. ප.
V 141	තිකලෙණ්ඪ තොට්ටම්	පඤ්චයදෙපිඤ්ච	කණ්ඪවෙලි තෙපිඤ්ච කොට්ටිණ්ඪයර්	0 0 36
W 141	ඤ්ච	ඤ්ච	ඤ්ච	0 0 33

ඉමුත්තකොණ්ඪවතර්කාණ්ඪ ගත්තණ්ඪසොප්පුම්පඤ්ච 1876 ම් (ඉ) - ත්‍ර 3 ම් කාණ්ඪ ගමුත්තකොණ්ඪවතර්තප්පර්තීය සුට්ටත්ත 6 ම් පිරිවිඤ්ච ඉර්ඪාමකිණ්ඪ පිරකාරම් පත්තිරාණ්ඪාසිණ්ඪ සපයිණ්ඪ ඉණ්ඪාසිණ්ඪ තෙසාතිප්තිපවර්කණ්ඪ ගණ්ඪකිකර්තප්පර්තඤ්ච, අකිකාණ්ඪකිණ්ඪ ඉණ්ඪකිකර්තප්පර්තඤ්ච අණ්ඪාසිණ්ඪයර් ගණ්ඪකිකර්තප්පර්තඤ්ච 7 ම් පිරිවිඤ්ච පඤ්ච වෙණ්ඪය පරකාරම් තාණ්ඪ මුත්තකොණ්ඪ පිරිවිඤ්ච තාණ්ඪ වණ්ඪවරණ්ඪසොප්පුණ්ඪ.

මෙර් තුරිත්ත කාණ්ඪකිකර්ත උරිත්ත ප්‍රෙපෙසිකර්ත සකලණ්ඪ තාණ්ඪාක අලිවන අවරවණ්ඪය කාරිතකාරර් මුණ්ඪාය 1903 ම් (ඉ) ඉණ්ඪමාසම් 15 ම් තෙපිඤ්ච 1 මණ්ඪකිකර්ත මුණ්ඪවෙලිවිලි ගණ්ඪකර්ත වෙණ්ඪවට්ටත්ත මුත්තකිකර්ත අකිකාණ්ඪකිකර්ත උණ්ඪකිකර්ත තණ්ඪකිකර්ත අණ්ඪකිකර්ත කාර්තප්පර්තඤ්ච තාණ්ඪ සාතිකිකර්ත උරිත්තකිකර්ත මුණ්ඪකිකර්ත වණ්ඪකිකර්ත සොලණ්ඪ පඤ්ච මුණ්ඪකිකර්ත අණ්ඪකිකර්ත කෙට්ටිකොණ්ඪවතර්ත.

කොණ්ඪ කසිසෙරි,
1903 ම් (ඉ) ඉණ්ඪමාසම් 15 ම් ද.

සී. ගණ. වොගන්,
උණ්ඪ අරසාට්ටි ඉසෙණ්ඪ.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Dikgahagoipalepahalakele, Wamatallakellekaratura, Koholapitiyamanana, Wamatwellakele, Uramalahena, Ginidelmananadeniya, Gongkanda, Dangaragahaudumulla, Kosgahagoipoladeniya, Kosgahagoipolakele, Kosgahagoipolakaratura, Dangaragahaudumulladuwa, Dangaragahaudumullamanana, Mahagangodaowita, Dangaragahaudumullekele, and Iriyagahamulladeniya, situate in the village of Godagama in the Wellaboda pattu of the Galle District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 7th day of December, One thousand and Nine hundred, that if no claim to the lands commonly called or known as Wamatallakellekaratura, Koholapitiyamanana, Wamatwellakele, Uramalahena, Ginidelmananadeniya, Gongkanda, Dangaragahaudumulla, Kosgahagoipoladeniya, Kosgahagoipolakele, Kosgahagoipolakaratura, Dangaragahaudumulladuwa, Dangaragahaudumullamanana, Mahagangodaowita, Dangaragahaudumullekele, and Iriyagahamulladeniya, situate in the village of Godagama in the Wellaboda pattu of the Galle District, in the Southern Province, containing in extent 458 acres and 20 perches, shown as lots 122, 182, 183, 184, 184½, 185, 186, 188, 195, 196, 199, 200, 201, 202, 203, 204, 210, 211, 212, 223, 225, and 233 in W. L. O. Survey, and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 23 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 565) :

And whereas (1) Nanayakkarawasan Karijjewattege Don Siman de Silva Jayasuria, (2) D. H. D. W. Samarasekara, (3) Karijjawattege Karolis, (4) Korottagamage Philippu, (5) Ginigalgodage Ando, (6) Nanayakkarawasan Abeyratna Gunawardana Hendrik Silva, (7) Gurusinha Isaac de Silva, (8) Karijjawasan Bendigodagamage Jandiris de Silva, (9) Gurusinha Don Mathes de Silva, (10) Nanayakkarawasan Godagamagamage Tomis de Silva, (11) Godagamagamage Janis de Silva, (12) Godagamagamage Isaac de Silva, (13) Bendigodagamage Ondiris de Silva, (14) Godagamagamage Senarat de Silva, (15) Godagamagamage Nandoris, and (16) Nanayakkarawasan Godagamage Siman made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 24th day of March, 1903, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of the Lands referred to.

The lands commonly called or known as Dikgahagoipalepahalakele, Wamatallakellekaratura, Koholapitiyamanana, Wamatwellakele, Uramalahena, Ginidelmananadeniya, Gongkanda, Dangaragahaudumulla, Kosgahagoipoladeniya, Kosgahagoipolakele, Kosgahagoipolakaratura, Dangaragahaudumulladuwa, Dangaragahaudumullamanana, Mahagangodaowita, Dangaragahaudumullekele, and Iriyagahamulladeniya, situate in the village of Godagama in the Wellaboda pattu of the Galle District, in the Southern Province, containing in extent 458 acres and 20 perches, shown as lots 122, 182, 183, 184, 184½, 185, 186, 188, 195, 196, 199 to 204, 210 to 212, 223, 225, and 233 in W. L. O. Survey, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Kukulawelduwa claimed by Lokugamage Andris de Silva, Kukulawelduwa sold by Crown to Francis Abeyewardana and others (T.P. 149,455), Dehigahagoipola claimed by Gurusin Alaris and others, Nugaduwa sold by Crown to Liyaganhewa Andris Appu and others (T.P. 149,454), the minor road from Batapola to Baddegama, T.P. 144,995, the minor road from Batapola to Baddegama; on the east by Paraddarawatta claimed by Balasuriya Lokuhami, Soratigewatta belonging to Crown, Soratigewatta claimed by G. Alaris and others, T.P. 160,796, Uramalahenedeniya belonging to Crown, Duwaddarakumbura claimed by Balasuriya Elias, Batadombagahawatta claimed by Don Andris de Silva and others, T.P. 161,892, T.P. 155,620, T.P. 155,621, the minor road to Hikkaduwa, Ginidelmananakumbura claimed by G. Salman and others, T.P. 162,641, T.P. 162,638, Iriyagahamulladeniya belonging to Crown, Iriyagahamulleyaya claimed by K. Kovis and others; on the south by Banwelduwakaratura belonging to Crown, Iriyagahamulleyaya claimed by K. Kovis and others, T.P. 58,281, Delgahawatta-addara, Delgahawattakaratura, Pansalewatta, and Delgahawatta claimed by K. W. Abram and others, T.P. 144,841, Mahagangodapatana belonging to Crown, T.P. 144,626, Mahagangodaowita belonging to Crown, T.P. 152,789; on the west by Mahagangodayaya claimed by

K. Luwishami and others, Kosgahagoipolatuduwa claimed by D. Ango Appu, Kosgahagoipolakaratura belonging to Crown, Mahagangodayaya claimed by K. Luwishami and others, Kosgahagoipolakaratura



Lots 122, 182, 184, 184½, 185, 186, 188, 195, 196, 199 to 204, 210 to 212, 223, 225, and 233 called Dangaragalla mulla *alias* Ginidelmananaduwa, &c., in extent 458 A. Or. 20 P., situated in Gonagama village in the Wellaboda pattuwa.

Lots excluded.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
184½	Dehigahagoipola	6	1 28
187	Tumbukkawakumbura	1	0 32

Surveyor-General's Office,
Colombo, August 24, 1903

S. J. C. MORE,
for Surveyor-General.

belonging to Crown, Mahagodayaya claimed by K. Luwishami and others, Karawagoipoladuwa belonging to Crown, Mahagodayaya claimed by K. Luwishami and others, a pond, Mahagangodayaya claimed by K. Luwishami and others.

NOTE.—The following lying within the above boundaries are excluded from this order, and their aggregate acreage, 7 a 2 roods and 20 perches, is not included in the acreage of 458 acres and 10 perches given above:—

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
187	Tumbukkawakumbura	1	0 32
184½	Dehigahagoipola	6	1 28
		7	2 20

Galle, March 24, 1903.

Galle S.O. 50

J. G. FRASER,
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to Crown Property.

In the matter of the lands called Mukalanahena, Pangollamukalana, Lewalamukalana, Murutahenamukalana, Ivillaketiyemukalana, situate in the village of Imbulpitiya in the Panawal korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,347), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Charles Stewart Vaughan, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 13th day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Imbulpitiya in the Panawal korale of the Kegalla District, in the Province of Sabaragamuwa, and shown as lots 1,149, 1,150 in sketch plan S.G.O. 55, lots 1,163, 1,164 in sketch plan S.G.O. 57, and lot 1,162 in sketch plan S.G.O. 58, and in the annexed certified tracing therefrom, and containing in extent 292 acres 3 roods and 7 perches, are the property of the Crown.

Description of Lands referred to.

1. Mukalanahena (S.P.S.G.O. 55, 1,149), in extent 126 acres 2 roods and 14 perches; and bounded on the north by Walarambe-ela, Pussehena said to be purchased by K. D. Cornelis Perera; on the east by Hathewehenyaya claimed by A. Juan Hami and others; on the south and west by Puhuarambe-ela, Maha-oya, and Padu-oya.

2. Pangollamukalana (S.P.S.G.O. 55, 1,150), in extent 122 acres and 3 roods; and bounded on the north by Kinaghamukalana claimed by K. Karonchi Veda and others; Medahena (P. P. 6,849, 670).

claimed by the Crown, temple land appearing on T.P. 101,481 called Mutehena claimed by D. V. Lokuhami and others, Kandewattahena claimed by V. Hami, Tippolehena said to be purchased by K.



Lot.	Situation : Imbulpitiya village in Panawal korale.			Extent.	
	Name of Land.			A. R. P.	
1149 ...	Mukalanahena	126	2 14
1150 ...	Pangollemukalana	122	3 0


Surveyor-General's Office,
Colombo, May 22, 1902.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

D. Cornelis Perera, and Tunandahena claimed by K. D. Cornelis Perera ; on the east by Tunandahena-ela ; on the south by Maha-oya, Orumbawehena claimed by G. Hami and others ; on the west by Goluwagoda-ela, Iluktenna said to be purchased by Mr. Mapitigama, Iluktenna claimed by G. Hami, Kitulvitiyahena said to be purchased by K. D. C. Perera.

3. Lewalamukalana (S.P.S.G.O. ⁵⁷ 1,163), in extent 23 acres 2 roods and 32 perches ; and bounded on the north by Maha-oya ; on the east by Migahalanda claimed by E. G. Yasohami and others, Galapallehena claimed by E. G. Yasohami and others ; on the south and west by the Crown land called Alawalatennamukalana and Tunandahena claimed by E. G. Yasohami and others.

4. Murutahenamukalana (S.P.S.G.O. ⁵⁷ 1,164), in extent 12 acres and 20 perches ; and bounded on the north by temple land appearing on T.P. 101,481 called Mutehena claimed by D. V. Lokuhami and others and the korale boundary of Atulugam korale ; on the east by Kongahagawatenna said to




Lot.	Situation : Imbulpitiya village in Panawal korale.			Extent.	
	Name of Land.			A. R. P.	
1163 ...	Lelwalamukalana	23	2 32
1164 ...	Murutahenamukalana	12	0 20

Surveyor-General's Office,
Colombo, January 9, 1903.

P. D. WARREN,
for Surveyor-General.

be purchased by K. D. Cornelis Perera, Koskanuwagawahena said to be purchased by K. D. Cornelis Perera ; on the south by Hewage-ela ; on the west by Hedambaladeniyehena said to be purchased by K. D. Cornelis Perera.

5. Ivillaketiyamukalana (S.P.S.G.O. 1,162⁵⁸), in extent 7 acres 2 roods and 21 perches; and bounded on the north by Wattedehena claimed by G. A. Mudalihami and others; on the east by Bunkoheatulelanda claimed by A. G. Mudalihami and others; on the south by Galayatahena claimed



Scale of 4 Chains to an Inch.

Plan of an allotment of land called Ivillaketiyemukalana, situated in the village Imbulpitiya in the Panawal korale of Three Korales in the District of Kegalla.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1162	Ivillaketiyemukalana	7 2 21

Surveyor-General's Office,
Colombo, January 16, 1902.

J. L. HAMPTON,
Acting Assistant Surveyor-General.

by A. G. Mudalihami and others; on the west by Madawalagawahena claimed by G. A. Mudalihami and others.

Kegalla Kachcheri,
May 13, 1903.

C. S. VAUGHAN,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Beraliyadolamukalana, Kosgulanamukalana, Ankenagalamukalana, and Kodagalamukalana, situate in the village of Epitawala in the Meda pattuwa of Kuruwiti korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, George Shadwell Saxton, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this Fourteenth day of May, 1903, order and declare that the said lands commonly called and known as Beraliyadolamukalana, Kosgulanamukalana, Ankenagalamukalana, and Kodagalamukalana, situate in the village of Epitawala in the Meda pattuwa of Kuruwiti korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and shown as lots 4, 5, 17, and 24 in preliminary plan No. 740 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and more fully described herein below, are the property of the Crown.

Description of Lands referred to.

The following lots, all situated in the village Epitawala in the Meda pattuwa of the Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, as described in the annexed plan:—

(1) Lot No. 4 in preliminary plan No. 740 called Beraliyadolamukalana, containing in extent 64 acres: bounded on the north ^{P.P. 740} Lot 1 called Dalukatulehena claimed by B. V. Davith Appu and others; on the east by Angurupichchunatenna Crown forest; on the south by ^{P.P. 740} Lot 6 called Kukulagalahenyaya claimed by P. Dingirihami and others; on the west by ^{P.P. 740} Lot 6 called Kukulagalahenyaya claimed by P. Dingirihami and others and the Beraliyadola.

(2) Lot No. 5 in preliminary plan No. 740 called Kosgulanamukalana, containing in extent 14 acres 0 roods 18 perches: bounded on the north by a water-course, ^{P.P. 740} Lot 3 called Ketakadaya-watta claimed by B. Dingiri Etana and others; on the east by ^{P.P. 740} Lot 3 called Ketakadayawatta claimed by B. Dingiri Etana and others and ^{P.P. 740} Lot 6 called Kukulagalahenyaya claimed by P. Dingirihami and others; on the south by ^{P.P. 740} Lot 6 called Kukulagalahenyaya claimed by P. Dingirihami and others, ^{P.P. 740} Lot 8 called Walarambehena claimed by P. Dingirihami and others; and on the west by Yatipauwa village boundary, Tebulandahena claimed by W. Mohattihamy and others, and Crown forest Dalukatulemukalana.


(3) Lot No. 17 in preliminary plan No. 740 called Ankenagalamukalana, containing in extent 75 acres 1 rood: bounded on the north by ^{P.P. 740} Lot 16 called Mahagedarawatta claimed by B. Bastian Appu and others, ^{P.P. 740} Lot 6 called Kukulagalahenyaya claimed by P. Dingirihami and others; on the east and south by ^{P.P. 740} Lot 6 called Kukulagalahenyaya claimed by P. Dingirihami and others; and on the west by ^{P.P. 740} Lot 18 called Mahagedarawatta claimed by B. Bastian Appu and others, and ^{P.P. 740} Lot 6 called Kukulagalahenyaya claimed by P. Dingirihami and others.

(4) Lot No. 24 in preliminary plan 740 called Kodagalamukalana, containing in extent 47 acres 3 roods: bounded on the north by ^{P.P. 740} Lot 8 called Walarambehena claimed by P. Dingirihami and others; on the east by ^{P.P. 740} Lot 8 called Walarambehena claimed by P. Dingirihami and others, ^{P.P. 740} Lot 33 called Etheraliyawatta claimed by Dotchiya and others; on the south by ^{P.P. 740} Lot 8 called Walarambehena claimed by P. Dingirihami and others; on the west by ^{P.P. 740} Lot 8 called Walarambehena claimed by P. Dingirihami and others, ^{P.P. 728} Lot 52 Crown forest Kodagalamukalana, and Yatipauwa village boundary.

Ratnapura Kachcheri,
May 14, 1903.

G. SAXTON,
Government Agent.

[For Tracing see page 2104.]



Situation : Epitawala village in Meda pattuwa of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
4	Beraliyadolumukalana	64 0 0
5	Kosgulanamukalana	14 0 18
17	Ankenagalamukalana	75 1 0
24	Kodagalamukalana	47 3 0

Surveyor-General's Office,
Colombo, November 26, 1902.

P. D. WARREN,
for Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Lands to be Private Property.

In the matter of the lands commonly called or known as Elakanda and Elakandahena, situate in the village of Yatipauwa in the Meda pattuwa of the Kuruwiti korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Fifteenth day of June, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Elakanda and Elakandahena, situate in the village of Yatipauwa in the Meda pattuwa of Kuruwiti korale in the Ratnapura District, in the Province of Sabaragamuwa, containing in extent 1 acre 3 roods and 28 perches and 7 acres and 7 perches respectively, and shown as lots 4 and 13 in preliminary plan No. 728, as described in the annexed certified tracings therefrom, was made to the Government Agent of the Province of Sabaragamuwa within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown :

And whereas Ellekapurallage Hendrick Kapurala and Malhami Kapurala, both of Yatipauwa, made claim thereto, and I, George Shadwell Saxton, Government Agent of the Province of Sabaragamuwa, made due inquiry into such claim ; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the lands called Elakanda and Elakandahena, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Description of Lands referred to.

The following lots, all situated in the village Yatipauwa in the Meda pattuwa of the Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, as described in the annexed plans :—

- I. Lot No. 4 in preliminary plan No. 728 called Elakanda, containing in extent 1 acre 3 roods and 28 perches ; bounded on the north by (P. P. ⁷²⁸ 3) Galapallahena claimed by Silinduhamy Vedarala, and others ; on the east by (P. P. ⁷²⁸ 3) Galapallahena claimed by Silinduhamy Vedarala and others,



Situation : Yatipauwa village in Meda pattu of Kuruwiti korale.


Lot.	Name of Land.	Extent.
		A. R. P.
4	Elakanda	1 3 28

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

Tennapitamukalana (P. P. ⁷²⁸ 2) belonging to the Crown ; on the south by (P. P. ⁷²⁸ 2) Tennapitamukalana belonging to the Crown ; and on the west by (P. P. ⁷²⁸ 3) Galapallahena claimed by Silinduhamy Vedarala and others.

2. Lot No. 13 in preliminary plan No. 728 called Elakandahena, containing in extent 7 acres and 7 perches; bounded on the north by (P. P. $\frac{728}{3}$) Galapallahena claimed by Silinduhamy Vedarala and others; on the east by (P. P. $\frac{728}{3}$) Galapallahena claimed by Silinduhami Vedarala and



Situation: Yatipauwa village in Meda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent.
A. R. P.		
13	Elakandahena	7 0 7

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

others, T.P. No. 127,003 Kapugahawatta claimed by G. Punchimahatmaya, Muhandirum; on the south by reservation, Elakandahena claimed by Hendrick Kapurala (P. P. $\frac{728}{3}$) called Galapallahena claimed by Silinduhamy Vedarala and others; and on the west by (P. P. $\frac{728}{3}$) Galapallahena claimed by Silinduhami Vedarala and others.

Ratnapura Kachcheri,
May 6, 1903.

G. SAXTON,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.


In the matter of land commonly called and known as Etamoralanda, situate in the village of Yatipauwa in the Meda pattuwa of Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, George Shadwell Saxton, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 19th day of May, 1903, order and declare that the said land commonly called and known as Etamoralanda, situate in the village of Yatipauwa in the Meda pattuwa of Kuruwiti korale in the

District of Ratnapura, in the Province of Sabaragamuwa, and shown as lot 77 in preliminary plan No. 728 of land situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 14 acres and 2 roods, more fully described herein below, is the property of Crown.

Description of the Land referred to.

Lot No. 77 in preliminary plan No. 728 called Etamoralanda, containing in extent 14 acres and 2 roods, situate in the village of Yatipauwa in the Meda pattuwa of the Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa; bounded on the north by P.P. ⁷²⁸/₁₁₃ Boralumukalanawatta belonging to the Crown; on the east by P.P. ⁷²⁸/₁₁₃ Boralumukalanawatta belonging to the Crown,



Situation : Yatipauwa village in Meda pattu of Kuruwiti korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
77	Etamoralanda	14 2 0
77½	Do.	5 1 0

Surveyor-General's Office,
Colombo, September 28, 1900.

S. J. C. MORE,
for Surveyor-General.

P.P. ⁷²⁸/₁₀₅ Dehigahakumbura claimed by D. Juama and others; on the south by P.P. ⁷²⁸/₁₀₈ Dehigahakumburagodella claimed by Potgul Vihare, P.P. ⁷²⁸/₁₀₉ Nugankolamandiyakumbura claimed by A. Lokuhamy, a road, and Yatipauwa-ela; and on the west by Yatipauwa-ela.

Ratnapura Kachcheri,
May 19, 1903.

G. SAXTON,
Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Millawanekele, situate in the village of Wehera in the Udugoda Pallesiya pattu of the Matale north district, in the Central Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,322), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Bruce Alexander, Assistant Government Agent, Matale, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 8th day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Wehera in the Udugoda Pallesiya pattu of the Matale north district, in the Central Province, and shown as lots 7,780 and 6,971 in preliminary plan Nos. 2,405 and 2,166, and in the annexed certified tracing therefrom, and containing in extent 433 acres and 3 roods, are the property of the Crown.

Description of Lands referred to.

The following lots situated in the village Wehera in Udugoda Pallesiya pattu of Matale north, Central Province, as described in the annexed certified tracing :—

Preliminary Plan.	Lot.	Name of Land.	Extent. A. R. P.
2405	7780	Millawanekele	384 0 0
2166	6971	Do.	49 3 0
			433 3 0

and bounded on the north by the Kynde-ela; on the east by Moragolla claimed by H. Kiriya Yakadura. Urukunugalapillesse claimed by Punchy Appuhamy, late Korala's heirs, Kahatadeniyekele



Situation : Wehera village in Udugoda Pallesiya pattu.

Preliminary plan.	Lot.	Name of Land.	Extent.		
			A.	R.	P.
2405 ...	7780 ...	Millawanekele	384	0 0
2166 ...	6971 ...	Do.	49	3 0

Surveyor-General's Office,
Colombo, September 24, 1902.

P. D. WARREN,
for Surveyor-General.

alias Kadawatawatta claimed by Dingiri Banda Millawana Arachchi (T.P.P. 63,010 and 63,011), Labuhena claimed by W. Punchirala (P.P. ^{2,166}S218); on the south by the Dehigaha-ela; and on the west by the Rambukpota-oya.

The 8th day of May, 1903.

E. B. ALEXANDER,
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Millawanekele and Gatukulagolatennamukalana or Oyadekekele, situate in the village of Millawane in the Udugoda Pallesiya pattu of Matale north district, in the Central Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* notice No. 1,323), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Edward Bruce Alexander, Assistant Government Agent, Matale, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 8th day of May, 1903, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Millawana in the Udugoda Pallesiya pattu of the Matale north district, in the Central Province, and shown as lots 6,972, 7,781, 7,782, 7,783, 7,784 in preliminary plans Nos. 2,166 and 2,405, and in the annexed certified tracing therefrom, and containing in extent 1,121 acres 1 rood and 34 perches, are the property of the Crown.

Description of Lands referred to.


The following lots situated in the village Millawana in Udugoda Pallesiya pattu of Matale north, Central Province, as described in the annexed certified tracing:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
6972 ...	Millawanekele	22	1 34
Preliminary plan 2,405.				
7781 ...	Gatukulagolatennamukalana or Oyadekekele...	...	166	0 0
7782 ...	Do.	197	0 0
7783 ...	Do.	276	0 0
7784 ...	Do.	256	0 0
7785 ..	Millawanekele	204	0 0
			1,121	1 34

and bounded on the north by the Paragahamula-oya and the Dehigaha-ela; on the east by Ugulwetiyehehena claimed by G. Kalua and G. Tikiri Kolla, Wadiyawatta claimed by W. Ukku Banda, Etambagahamulahena claimed by Y. Kiri Banda, R. Kalu Banda, and others, Atubendikadahena claimed by M. Kalu Banda, S. Muttu Banda, and others, dry water-course, and Rankiriwelahena claimed by the heirs of Punchi Appuhami Korala (P.P. ^{2,166}V 218); on the south by the Lulkada-ela; and on the west by the Lulkada-ela and the Rambukpota-oya.

The 8th day of May, 1903.

E. B. ALEXANDER,
Assistant Government Agent.



Situation : Millawana village in Udugoda Pallesiya pattu.
Preliminary plan 2,166.

Lot.	Name of Land	Extent.	
		A.	R. P.
6972	Millawanekele	22	1 34
Preliminary plan 2,405.			
7781	Gatakulagolatenamukalana or Oyadekekele	166	0 0
7782	Do.	197	0 0
7783	Do.	276	0 0
7784	Do.	256	0 0
7785	Millawanekele	204	0 0

Survey-General's Office,
Colombo, September 24, 1902.

P. D. WARREN,
for Surveyor-General.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF MAY, 1903.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : sowing for yala was almost completed. The paddy plants in some of the low-lying fields have suffered to some extent by the heavy rain.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of fruit was good and prices were moderate, but vegetables were rather scarce and dear.

Prices of staple products : rice, Rs. 3 to Rs. 5 per bushel ; coconuts, Rs. 30 to Rs. 40 per thousand.

Rainfall : the rainfall was abundant during the month.

Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, chickenpox, and dysentery in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : the yala cultivation is about two months old. The plants are thriving, but in some fields they have been somewhat damaged by the recent floods.

Dry grain : nil.

Other products : there is a fair supply of fruit and vegetables in the totamunes and Rayigam korale. Jak is in season.

Prices of staple products : rice, Rs. 4 to Rs. 4.50 per bushel in the totamunes and Rayigam korale, and Rs. 4 to Rs. 6 per bushel in the Pasdun korales ; coconuts, Rs. 25 to Rs. 35 per 1,000 in the totamunes and Rayigam korale, and Rs. 35 to Rs. 4 per 1,000 in the Pasdun korales.

Rainfall at Kalutara : nil.

Remarks on harvest prospects generally : it is too early to express an opinion regarding the prospects of the next harvest.

Health of cattle : good.

Health of people : good.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the harvest in all the divisions is over.

Yala : the paddy is being transplanted in Udunuwara, Yatinuwara, and Harispattu ; in Tumpane and Pata Dumbara fields are being ploughed ; and in Pata Hewaheta and Udapalata they are being weeded and sown.

Dry grain, maha : nil.

Yala : kurakkan chenas in Yatinuwara, Tumpane, and Harispattu are being sown ; in Udunuwara kurakkan in plants.

Rainfall : sufficient.

Health of people : good. There were a few cases of chickenpox, diarrhoea, and sore-eyes in Pata Dumbara, Pata Hewaheta, and Udapalata.

Health of cattle : good. Twelve cases of hoof disease have been reported from Pata Hewaheta and a few from Tumpane.

MATALE DISTRICT.

Rainfall registered at Matale : 7.64 in.

Paddy : fields of yala cultivation in plants.

Dry grain : yala chenas are in plants.

Tanks : in Matale north are not quite full.

Health of people : few cases of smallpox and dysentery in Matale south.

Health of cattle : good, except a few cases of hoof-and-mouth disease.

Prices : moderate.

NUWARA ELIYA DISTRICT.

Paddy : Kotmale no work on paddy fields ; Uda Hewaheta and Walapane—paddy fields are being reaped.

Dry grain : no work on chenas.

Rainfall : there was sufficient rain during the month.

Health of population : good.

Health of cattle : there were a few cases of hoof-and-mouth disease in one village of Walapane.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : the total registered during the month was 5.15 in. The highest registered on the 19th was 1.33 in., and the lowest on the 13th, .04 in. The mean rainfall was .17 in.

Weather : during the first half of the month the heat was oppressive, and the winds continued variable until heavy rains set in on the 19th after which the south-west monsoon burst, and has considerably mitigated the intensity of the heat.

Paddy cultivation : the paddy fields are being ploughed.

Tobacco cultivation : the tobacco has been cut and seasoned in most of the gardens.

Dry grain cultivation : sami is sown on the tobacco gardens. Ellu and payaru have been reaped.

Health of people : good.

Health of cattle : satisfactory. There is sufficient grass and water for drinking after the heavy rains about the middle of the month.

Prices of staple products : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 4.25 per bushel ; kurakkan Re. 1.25 per bushel ; varaku, Re. 1.25 per bushel ; sami, Re. 1.50 per bushel.

MANNAR DISTRICT.

Weather : there were some good showers of rain, the fall amounted to 9.04 in. The wind, which was variable at the beginning of the month, has settled down into the south-west monsoon. Heat moderate.

Agriculture : preparations are being made for a sirupokam cultivation in many villages under the Giant's tank. Fields are being manured. The tobacco is ready for sale, but the demand is poor.

Health of people : fever and dysentery prevailed.

Health of cattle : good. There have been a few cases of hoof-and-mouth disease.

Price of grain : rice, Rs. 3.75 per bushel ; paddy, Re. 1.50 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : there was very good rain throughout the district during the middle part of the month. The south-west monsoon has set in.

Crops : the threshing of paddy stacks is going on. Sirupokam cultivation is in blossom. Tobacco has been cut and cured, and is awaiting the arrival of the Jaffna traders.

General health : satisfactory ; fever prevailed as usual, and there were also a few cases of dysentery and measles.

Health of cattle : good. In some villages a few cattle were suffering from hoof-and-mouth disease. Mosquitoes have made their appearance as usual, and are a source of great discomfort to both man and beast.

Prices of grain : paddy, Re. 1.50 per bushel ; rice, Rs. 3.50 per bushel ; kurakkan, Re. 1 per bushel ; varaku, 75 cents per bushel ; ellu, Rs. 4 per bushel ; kollu, Rs. 2.50 per bushel ; ulunthu, Rs. 4 per bushel ; payaru, Rs. 4 per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

Weather : wet.

Paddy : the yala crops have been in places damaged by the rains.

Miscellaneous : the food supply of the people has continued to be satisfactory. As usual all imported articles of food were available throughout the district at moderate prices. Fish was scarce, but vegetable and coconuts were plentiful.

Prices of staple food : rice, Rs. 10.85 to Rs. 12 per bag ; paddy, Rs. 2 to Rs. 2.25 per bushel ; fine grain, Rs. 2 to Rs. 2.12 per bushel.

Health of people : health of the district has continued to be satisfactory ; a few cases of chickenpox have occurred.

Health of cattle : there has been no murrain ; a few cases of hoof-and-mouth disease occurred.

Rainfall : 30.72 in.

MATARA DISTRICT.

Paddy : prospect of coming crop, yala sown. Paddy plants are thriving well.

Dry grain : restricted cultivation.

Price of paddy : Re. 1.50 per bushel.

Price of dry grain : amu, Re. 1 per bushel ; kurakkan, Re. 1.50 per bushel.

Health of cattle : good.

Health of people : good.

Epidemics : Nil.

HAMBANTOTA DISTRICT.

Paddy : yala crop is being reaped ; outturn is very good.

Fine grain : Indian corn cultivation is flourishing.

Weather : favourable for cultivation.

Health : good.

Murrain : no appearance of it.

Prices : country rice, Rs. 4.50 per bushel ; Coast rice, Rs. 4.50 per bushel ; paddy, Re. 1.68 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; coconuts, Rs. 35 per 1,000 ; plantain bunches, Rs. 40 per 100 ; Indian corn, 50 cents per 100 ; pumpkins, Rs. 8 per 100 ; sweet potatoes, Re. 1.75 per cwt.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : kalavellamai ripe.

Other grains : threshed.

Public health : normal.

Cattle disease : nil.

Price of grain : paddy, Re. 1 per bushel.

Rainfall : nil in 1902 ; 3.96 in 1903.

TRINCOMALEE DISTRICT.

Rainfall : 5.75 in.

Paddy : pinnari in plants.

Tobacco : curing over.

Fishery : good.

Health of people : good.

Health of cattle : good.

Prices of staple articles : paddy, Re. 1.37 per bushel ; rice, Rs. 3.75 per bushel.

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Weudawili Hatpattu.—About 400 acres of paddy and 300 acres of chena lands have been sown during the month. The weather was favourable for cultivation. There was sufficient rain during the month. Health of people : good. Condition of cattle was also good, except Madure korale, where a few cases of hoof-and-mouth disease is prevailing.

Wanni Hatpattu.—Paddy crops are being reaped here and there, but not so regular as during last maha. Fine grain : chenas have been partly sown with mineri and partly with gingelly : prospects not very favourable. There has been a few showers of rain during the month. Health of people and cattle : good.

Dewamedi Hatpattu.—Paddy : a few fields just ploughing for the yala harvest. Fine grain : young crops ; prospects favourable. Only a few occasional showers of rain during the month. Health of people : good. Health of cattle : hoof-and-mouth disease is prevailing in some of the villages.

Dambadeni Hatpattu.—Paddy : most of the fields are ploughing and in some young plants. Fine grain : young crops. Commenced yala cultivation. Rainfall : good. Health of people : fair. There were few cases of chickenpox. Health of cattle : good, except few cases of hoof-and-mouth disease in some of the korales.

Katugampola Hatpattu.—Paddy : yala crops just being sown ; prospects good. Fine grain : chena lands just being sown ; prospects favourable. It rained twelve days during the month. Health of people : fever prevails in some of the villages. Health of cattle : satisfactory.

Hiriyala Hatpattu.—Paddy : fields are being ploughed for yala cultivation ; prospects favourable. Fine grain : chenas just sown ; prospects favourable. Health of people and cattle : good.

PUTTALAM DISTRICT.

Paddy : ploughing has commenced for yala cultivation in the Demala hatpattu only. In Pomparippu pattu of Kalpitiya maha crops have been threshed.

Dry grain : yala crops are young in some places, and in other places they are blossoming.

Prices of staple products is as follows : rice, Rs. 4 to Rs. 4.50 per bushel ; paddy, Re. 1 to Re. 1.25 per bushel ; kurakkan, Re. 1 per bushel ; cocoanuts, Rs. 4 to Rs. 4.50 per 100 nuts.

Health of people has been satisfactory, except for a few cases of fever and chest complaints.

Rainfall during the month has been 8.01 in., as registered at Puttalam.

CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy sown for yala in good condition. Tobacco cured. Value of fish caught estimated at Rs. 2,500. Health of people : satisfactory.

Pitigal Korale Central Division.—Paddy : dewereddiri and bala-wi cultivation for yala over ; 1,261½ bushels sown, and the young crops thriving. Fine grain cultivation nearly over, about 30½ bushels mun and mineri reported to have been sown. Value of sea fish caught estimated at Rs. 1,302, and fresh water fish at Rs. 60. General health of population : fair. 107 cases of ordinary fever, 15 of whooping cough, 8 of convulsion, and 7 of eye diseases reported. Cattle of seven villages attacked with hoof-and-mouth disease ; precautionary measures adopted, and no cattle reported to have died of the disease ; the epidemic dying out.

Pitigal Korale Southern Division.—Paddy : 375 bushels sown during the month. Standing crops thriving. Gathering of maha crops nearly over. Health of people : fair. Health of cattle : good.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

Rainfall : the registered rainfall at Anuradhapura during the month was 11.91 in. There were unusually heavy showers throughout the district, specially during the early part of the month.

Cultivation : in Nuwaragampalata the yala fields are being sown and some are in plant ; in Kalagampalata and in Tamankaduwa district the fields are in plant ; in Hurulupalata, the late cultivation. Maha crops are ripening, and in some villages cultivation for the yala harvest is proceeding. The gingelly chenas sown for the yala are in flower, and the mineri chenas are in plant.

Health of people : general health of the people is satisfactory. A few cases of measles were reported from Hurulupalata, and stray cases of fever are said to be prevailing in Nuwaragampalata.

Health of cattle : fair ; hoof-and-mouth disease prevailed in several outlying villages in Hurulupalata and at Alistane and Kekirawa on the Central road. A few cases of suspected pleuro pneumonia occurred at Karundankulama, Paliyankulama, and Mahawela in Kende korale. The outbreak has been stamped out.

Village tanks : the village tanks are three-fourths full or half full.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Weather : dry, with occasional showers.

Paddy : maha crop thriving well.

Chenas : being selected.

Fruits and vegetables : fruits plentiful and cheap ; vegetables scarce and dear.

Health of people : good. A few cases of chickenpox reported from Udukinda.

Health of cattle : good. A few cases of purging blood reported from Yatikinda and Wellawaya, but the disease has disappeared.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : in all the korales the yala fields have been sown ; prospects generally are favourable. In Kuruwiti korale second yala crops have been harvested, but were considerably damaged owing to rains. In Kadawata and Meda korales fields for the maha harvest are cultivated, and prospects are favourable. In Kukulukorale second maha crops are being harvested, and the outturn is satisfactory.

Sale of Ebony.

An auction sale of the under-mentioned ebony will be held at the Central Timber Depot, Kew road, Slave Island, on Monday, August 24, 1903, at 2 P.M. Total quantity offered for sale : 529 logs weighing 125 tons 17 cwt. 0 qr. 13 lb. —

Lot No.	No. of Logs in each Lot.	Total Weight of Logs in each Lot.		Average Weight of Logs in each Lot.		Average Length. Girth.		District in which Ebony was cut.	Soundness of Logs.	Weight of Heaviest Log in each Lot.		Weight of Lightest Log in each Lot.		Length. Minimum.		No. of Logs in each Lot over 15 ft. in Length.	Place where Ebony Lots are lying at the Central Timber Depot.
		T. C.	Q. L.	T. C.	Q. L.	Ft. in.	Ft. in.			T. C.	Q. L.	Ft. in.	Ft. in.				
1	28	7 4	2 16	0 5	0 18	16 6	2 5	Trincomalee	Inferior	0 15	2 4	0 1	3 18	25 3	10 6	18	Office yard
2	13	3 8	1 12	0 5	1 0	19 6	2 6	do.	Sound	0 9	0 24	0 3	2 10	28 3	12 0	11	do.
3	24	5 3	1 0	0 4	1 5	22 6	2 0	do.	do.	0 9	0 6	0 2	1 10	25 9	12 0	2	do.
4	6	2 2	2 4	0 7	0 10	20 9	2 6	do.	do.	0 5	2 24	0 0	2 2	29 6	13 0	5	do.
5	10	2 3	1 25	0 4	1 10	22 6	2 0	do.	do.	0 7	2 14	0 1	2 0	25 6	10 6	9	do.
6	17	3 8	3 6	0 4	0 5	18 0	2 0	do.	do.	0 10	2 25	0 2	1 0	26 9	10 9	16	do.
7	32	6 10	3 24	0 4	0 10	18 6	2 5	do.	Slightly Inferior	0 7	3 24	0 1	0 16	25 0	10 0	22	do.
8	35	6 3	2 0	0 3	2 3	19 6	2 5	do.	Sound	0 7	2 24	0 0	3 2	25 6	10 0	29	do.
9	4	1 1	0 22	0 5	1 5	18 6	2 5	do.	do.	0 6	0 10	0 1	1 0	23 0	10 0	3	do.
10	15	2 12	1 0	0 3	1 26	14 6	1 6	do.	do.	0 10	1 0	0 0	3 4	27 3	17 6	7	do.
11	9	2 16	3 26	0 6	1 9	20 6	2 9	do.	do.	0 6	3 24	0 4	1 14	28 6	10 3	9	do.
12	20	4 9	0 14	0 4	1 23	20 0	2 5	do.	do.	0 6	3 24	0 2	1 14	26 0	9 0	27	do.
13	30	4 19	3 8	0 3	1 8	18 0	1 6	do.	Slightly Inferior	0 7	2 12	0 1	0 26	24 0	10 6	24	do.
14	30	4 6	3 3	0 3	0 25	17 0	1 10	do.	do.	0 8	2 12	0 1	1 4	17 6	10 0	2	do.
15	6	1 7	1 21	0 3	0 5	14 6	2 1	do.	Sound	0 5	3 10	0 2	3 0	19 0	12 9	3	do.
16	9	4 8	1 14	0 3	2 3	15 9	2 3	do.	Slightly Inferior	0 6	1 20	0 2	1 5	20 9	9 6	14	do.
17	25	4 8	3 0	0 5	1 0	13 6	2 8	do.	Sound	0 6	0 0	0 0	3 8	20 9	12 3	4	do.
18	3	0 15	3 0	0 4	2 8	15 6	2 3	do.	Inferior	0 16	1 0	0 5	0 10	15 6	11 3	2	do.
19	6	6 6	0 8	0 7	3 14	12 0	3 6	Kurunegala	Sound	0 7	1 10	0 3	1 14	16 0	11 3	4	do.
20	14	3 9	2 8	0 4	3 24	13 6	2 7	do.	do.	0 14	0 14	0 2	1 0	16 6	8 6	1	do.
21	15	8 10	1 0	0 8	0 12	12 9	3 5	do.	Inferior	0 13	3 24	0 5	0 0	16 0	9 0	6	do.
22	21	2 6	0 10	0 4	0 21	12 9	2 4	do.	Sound	0 5	0 12	0 3	1 24	18 0	12 0	1	do.
23	11	2 6	0 10	0 4	0 21	12 9	3 2	do.	do.	0 5	0 8	0 2	0 8	23 3	11 6	4	do.
24	20	6 2	0 24	0 6	0 12	13 3	3 5	do.	Inferior	0 15	0 8	0 0	0 0	16 9	10 6	4	do.
25	16	5 18	2 8	0 7	1 18	13 3	2 7	do.	Sound	0 12	3 0	0 5	0 0	16 6	11 9	2	do.
26	18	4 4	3 14	0 4	2 2	13 6	2 7	do.	do.	0 10	3 14	0 0	3 0	16 9	10 0	4	do.
27	16	4 4	3 14	0 4	3 13	13 0	2 11	do.	Inferior	0 14	1 10	0 1	3 16	17 6	8 11	3	do.
28	16	4 13	3 22	0 5	3 13	13 0	2 6	do.	do.	0 11	0 0	0 2	2 0	23 0	10 0	21	do.
29	29	7 9	3 0	0 5	0 18	15 9	2 9	Trincomalee	Sound	0 4	1 0	0 2	3 20	19 3	16 9	3	do.
30	3	0 10	3 0	0 3	2 9	17 6	1 9	do.	do.	0 7	3 0	0 0	5 1	22 6	14 0	3	do.
31	4	1 6	2 8	0 6	2 16	16 0	2 6	do.	Inferior	0 9	2 14	0 1	3 22	22 0	13 0	11	do.
32	24	5 12	0 0	0 4	2 18	14 6	2 6	do.	do.	0 9	2 14	0 1	3 22	22 0	13 0	11	do.

The timber may be inspected on application made to the Superintendent, Central Timber Depot, who will give any other information that may be required.

Office of the Conservator of Forests,
Kandy, June 13, 1903.

J. L. PROR,
Conservator of Forests.